

නීතිමත් සහ කොන්දේසි

CUSTOMER SATISFACTION & FEEDBACK

පාරිභෝගික තැප්පිමත් හාවය සහ ප්‍රතිචාර

මබ වෙත සේවාවන් සැපයෙන අයුරු පිළිබඳව මබ පූර්ණ සතුටට පත් නොවේ නම්, හෝ අපගේ සැලසුම් මගින් ඔබේ අප්ප්‍රාවන් ඉටු නොවේ නම්, කරුණාකර පහත දැක්වෙන විකල්ප වලින් එකක් ඔස්සේ වහාම අප අමතන්න.

- +94 114 511 566 ඔස්සේ පාරිභෝගික විසඳුම් ක්ෂේත්‍රයෙහි දුරකථන අංකය අමතන්න.
- customersolutions@hsbc.com.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔබගේ ගැටලු යොමු කරන්න.
- අපට ලියන්න: කළමනාකරු - පාරිභෝගික සේවා, HSBC මධ්‍යස්ථානය, අංක 24, බාරෝන් ජයතිලක මාවත, කොළඹ 01.

අප වෙත මතු කරන ඕනෑම කරුණක් මබ සම්පූර්ණයෙන් සතුටට පත් වන අයුරින් විසඳීමට අප කැමති අතර, මූල්‍ය ඔම්බුවිස්මන්වරයාගේ කාර්යාලයට ලිපියක් යොමුකර ප්‍රතිකර්මයක් ඉල්ලා සිටීම ද ඔබට කළ හැකිය. ඔම්බුවිස්මන්වරයා සමග සම්බන්ධ විමේ තොරතුරු පහත පරිදි වේ:

- ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුවිස්මන්වරයාගේ කාර්යාලය - 143ල්, වර්තර පාර, කොළඹ 05.
- දුරකථන: +94 112 595 625
- ගැක්ස්: +94 112 595 624
- විද්‍යුත් තැපැල්: info@financialombudsman.lk
- වෙබ් අඩවිය: www.financialombudsman.lk

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ www.hsbc.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙම ලේඛනයේ ඉංග්‍රීසි සහ දමිල භාෂා පරිවර්තන වල පිටපතක් ඔබට අවශ්‍ය වේ නම්, කරුණාකර අපගේ www.hsbcpremier.lk වෙබ් අඩවියට පිවිසෙන්න, නැතිනම් අපගේ ඕනෑම ගාබාවකින් ඉල්ලා සිටින්න.

இந்த ஆவணத்தின் தமிழ் மொழிபெயர்ப்பு உங்களுக்குத் தேவைப்படின், தயவுசெய்து www.hsbcpremier.lk என்ற எமது இணையத்தளத்தை நாடவும். அல்லது எமது கிளை ஒன்றில் கேட்டுப் பெறவும்.

- අර්ථනිරුපණ (Definitions)
- භැදින්වීම (Introduction)
- ඇතුළත් වීම සඳහා අවශ්‍යතා (Entry Requirement)
- මැන්ධේට පත්‍රය (Mandate)
- තැන්පතු (Deposit)
 - ලමා ඉතුරුම ගිණුම (Children's Savings Account)
 - මුදල් ආපසු ගැනීම (Withdrawals)
 - වෙක්පත් (Cheques)
- විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (Foreign Currency Accounts)
- HSBC Premier බෙබිට සහ කෙච්චි කාච්පත (HSBC Premier Debit and Credit Cards)
- ස්වයංක්‍රීය දුරකථන බැංකුකරණ සේවා (Automated Phonebanking Service - ATB)
- HSBC Premier කෙටි පණිවුඩ දැනුම්දීම (HSBC Premier SMS Alerts)
- පොලිය (Interest)
- බදු (Taxes)
- HSBC Premier ගෝලිය සේවා (HSBC Premier Global Services)
- සංයුත්ත ප්‍රකාශන (Composite Statements)
- දුරකථන සේවා සහ හානිපූරණය (Phone Services and Indemnity)
- උකස් කිරීමේ සහ තිලුව කිරීමේ බැංකුවේ අයිතිය (Bank's Right of Lien and Set off)
- ව්‍යවස්ථාපිත ප්‍රකාශය / විදේශ විනිමය රෙගුලාසි Statutory Declaration /Foreign Exchange Regulations
- විදේශීය HSBC Premier සේවාවන් (Overseas HSBC Premier Services)
- සාමාන්‍ය (General)
- හමුල් ගිණුම (Joint Account)
- පාරිභෝගික තොරතුරු එකතු කිරීම, සැකසුම හා බෙදා-හදාගැනීම (Collection, Processing and Sharing of Customer Information)
- ගනුදෙනුකරුගේ බැඳීම (Customer Obligations)
- දත්ත ආරක්ෂාව (Data Protection)
- බදු අනනුකූලතාව (Tax Compliance)
- වෙනත් විධිවිධාන (Other Provisions)
- අවසන් කිරීමෙන් පසුව පැවැත්ම (Survival Upon Termination)
- පැකෙළය අවසන් කිරීම (Termination of Package)
- ගාස්තු (Charges)
- පාලනය වන නීති (Governing Law)

නීතිමත් සහ කොන්දේසි (Terms and Conditions)

ද නොංකොං ඇන්ඩ් ජැයාපායි බැංක්කිං කෝපරේෂන් ලිමිටඩ් යනු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධික්ෂණය යටතේ පවතින අවසරලත් වාණිජ බැංකුවකි.

ද නොංකොං ඇන්ඩ් ජැයාපායි බැංක්කිං කෝපරේෂන් ලිමිටඩ් (මින් මතුවට “HSBC”, “බැංකුව”, “අප”, “අපි”, “අපගේ” යනුවෙන් හැඳින්වෙන අතර, සන්දර්භයෙන් ඉඩ සැලසෙන හෝ අවශ්‍ය වනවිට එම යෙදුමෙන් එහි අනුප්‍රාප්තිකයන් සහ ලැබුම්කරුවන් ද ඇතුළත්ව බැංකුකරණ, ආයෝජන, මූල්‍ය හා වෙනත් ගනුදෙනු සහ විවිධාකාර ස්වාධාවයේ ගනුදෙනු සිදු කිරීමේ කාර්යය සඳහා සහ, HSBC වෙතින් සහ/හෝ HSBC සමුහයෙහි සාමාජිකයින් වෙතින් සේවාවන්, සැලසුම්, තොරතුරු, හාණ්ඩ්, ප්‍රතිලාභ සහ වරප්‍රසාද ලබා ගැනීමට HSBC වෙත උපදෙස් ලබාදීමට හා සන්නිවේදනය කිරීමට HSBC ගිණුම් හිමියා/හිමියන්ට (මින් මතුවට “HSBC Premier ගිණුම් හිමියා/හිමියන්”, “බළ”, “මබේ”, “මබගේ”, “ගනුදෙනුකරු/කරුවන්” යනුවෙන් හැඳින්වෙනු ඇති අතර, එම යෙදුමෙන් සන්දර්භයෙන් ඉඩ සැලසෙන හෝ අවශ්‍ය වනවිට ඔහුගේ උරුමකරුවන්/෋රුමකාරියන්, අද්මිනිස්ත්‍රාසිකරුවන්, පොල්ම්කරුවන් සහ ඔහුම නීත්‍යානුකූල තියෝජිතයන් ද අදහස් වන අතර, ඇතුළත් වේ) හැකිවනු පිණිස මෙම නීතිමත් හා කොන්දේසි වලට යටත්ව කළින් කළට බැංකු සේවාවන්, පහසුකම් සහ තොරතුරු සපයනු ඇත.

මෙම නීතිමත් (මින් මතුවට දක්වා ඇත) මගින්, HSBC Premier ගිණුම් හිමියා/හිමියන් හාවිත කරන හෝ අප වෙතින් ඉල්ලා සිටින හෝ අප විසින් ගිණුම් හිමියා/හිමියන්ට සපයනු ලබන හෝ බැංකුකරණ සේවාවන්, පහසුකම් සහ තොරතුරු වලට අදාළව ගිණුම් හිමියා/හිමියන්ගේ වගකීම් සහ බැඳීම් පැහැදිලි කෙරේ.

ඉහත කි “HSBC” සහ “HSBC Premier ගිණුම් හිමියා/හිමියන්”, මින් මතුවට සමහර අවස්ථාවන් හි දී සාමුහිකව මෙම ගිවිසුමට ‘පාර්ශ්වකරුවන්’ ලෙස සහ තනි තනි වශයෙන් මෙම ගිවිසුමට ‘පාර්ශ්වය’ ලෙස ද හැඳින්වෙනු ඇත.

අර්ථනිරූපණ (DEFINITIONS)

මෙම නීතිඥීති හා කොන්දේසිවල ලොකු අකුරෙන් දක්වා ඇති යෝදුම් සඳහා, සන්දර්භය විසින් වෙනත් ආකාරයකින් අවශ්‍ය නොකෙරේයි නම්, පහත දැක්වෙන අර්ථ පවතිනු ඇත:

“ගිවිසුම” යන්නෙන්, මෙම ගිවිසුමෙහි මින් මතු දැක්වෙන නීතිඥීති මාලාව සහ මෙම ගිවිසුමෙහි කොටසක් බවට පත්වනු ඇති, කළුන් කළට ප්‍රකාශයට පත් කෙරෙන සේවාවන් සැපයීම සඳහා වන යම් අතිරේක නීතිඥීති සහ කොන්දේසි ද ඇතුළත්ව මෙම ගිවිසුමේ නීතිඥීති වලට අනුකූලව කළුන් කළට සංශෝධනය කෙරෙන නීතිඥීති ද අදහස් වේ.

“ගිණුම හිමියා/හිමියන්” (“මුබ”, “මුබේ”, “මුබගේ”, “ගනුදෙනුකරු/කරුවන්”, “HSBC Premier ගිණුම හිමියා/හිමියන්” යනුවෙන් ද සඳහන් වේ) යන්නෙන්, HSBC හි මුලින්ම විවෘත කර පවත්වාගෙන යන ලද ගිණුම විවෘත කිරීමේ අයදුම්පතෙහි නම් කර ඇති ගිණුම හිමියා/හිමියන් අදහස් වන අතර, තනි පුද්ගල හෝ හඩුල් දරන්නකු වශයෙන් හෝ HSBC සමග ගිණුමක් පවත්වාගෙන යනු ලබන යම් තනි පුද්ගලයක (පුද්ගලයින්) අදහස් වේ. මෙහි දැක්වෙන හඩුල් ගිණුම හිමියා/හිමියන් යන්නෙන්, සාමූහිකව “ගිණුම හිමියා/හිමියන්” වශයෙන් අදහස් වේ.

“ගිණුම (ගිණුම්)” යන්නෙන්, තනි පුද්ගලයින් විසින් දරනු ලබන, බෙබිට කාචිපතක් වලංගු ලෙස මෙහෙය වීමට සුදුසු බවට HSBC විසින් නම් කර ඇති ඉතුරුම් හෝ ජ්‍යෙෂ්ඨ ගිණුම අදහස් වේ.

“ATM” යන්නෙන්, ස්වයංක්‍රීය වෙළඳ යන්තු අදහස් වේ. කාචිපත හාවිත කිරීම හරහා මෙහෙය වනු ලබන ජාලයක කොටසක් නිර්මාණය කෙරෙන (කාචිපත නිකුත් කරන ලද රට තුළ හෝ ඉන් පිටත) ඕනෑම සමාන යන්තුයක්, මෙම නීතිඥීති වල සඳහන් ස්වයංක්‍රීය වෙළඳ යන්තුයක් (ATM) යන යෝදමට ඇතුළත් වේ.

“බලධාරීන්” යන්නෙන්, HSBC සමූහයේ ඕනෑම කොටසක් මත අධිකරණ බලය පවතින යම් අධිකරණ, පරිපාලනමය, හෝ නියාමන ආයතනයක්, රාජ්‍ය හෝ පොදු හෝ රජයේ ඕනෑම නියෝජිත ආයතනයක්, උපකාරී ආයතනයක් හෝ අධිකාරීයක්, යම් බදු අධිකාරීයක්, සුරක්ෂණ හෝ වස්තු ප්‍රවත්ති, අධිකරණ, මහ බැංකුව හෝ නීතිය ත්‍රියාත්මක කිරීමේ ආයතනයක් හෝ එහි ඕනෑම නියෝජිතයකු හෝ අදහස් වේ.

“බැංකුකරණ දිනය”/ “සාමාන්‍ය බැංකුකරණ වේලාවන්” සහ “වැඩ කරන දින/පැය” යන්නෙන්, අප විසින් වෙනත් ආකාරයකින් දක්වා නොමැති නම්, බැංකුකරණ/වැඩ කරන දින සහ සාමාන්‍ය බැංකුකරණ/වැඩ කරන පැය අදහස් වේ.

“කාචිපත් හිමියා” යන්නෙන්, HSBC සමග පවත්වාගෙන යනු ලබන ගිණුමක් මත HSBC විසින් බෙඩිට් කාචිපතක් සහ/හෝ කාචිපතක්(කාචිපත්) නිකුත් කර ඇති යම් තැනැත්තකු අදහස් වේ. කාචිපත් හිමියා, පරම ගිණුම හිමියා හෝ, හටුල් ගිණුම සම්බන්ධයෙන් වනවිට පරම අත්සන්කරු හෝ තත්ත්ව ක්‍රියා කිරීම සඳහා බලය ලබා දුන් තැනැත්තා හෝ විය යුතුය.

“අනුකූලතා බැඳීම“ යන්නෙන්, HSBC හි ඕනෑම සාමාජිකයකු විසින් පහත කරුණු කෙරෙහි අනුකූලතාව දැක්වීමේ වගකීම් අදහස් කෙරෙයි:

- (a) අදාළ යම් දේශීය හෝ විදේශීය ව්‍යවස්ථාවක්, නිතියක්, රෙගුලාසියක්, ආදා පනතක්, රිතියක්, නඩු තීන්දුවක්, තීන්දු ප්‍රකාශකයක්, ස්වේච්ඡා ආචාර්යර්ම පද්ධතියක්, විධානයක්, සම්බාධක පැනවීමේ රෝමයක්, අධිකරණ තීන්දුවක්, HSBC සමූහයේ යම් සාමාජිකයකු හා යම් අධිකාරියක් අතර ඇති ගිවිසුමක්, හෝ HSBC හෝ HSBC සමූහයේ යම් සාමාජිකයකුට අදාළ වන බලධාරීන් අතර පවතින යම් ගිවිසුමක් හෝ සම්මුතියක් (“නීති”), හෝ ජාත්‍යන්තර මගපෙන්වුම් හා අභ්‍යන්තර ප්‍රතිපත්ති හෝ කාර්යපටිපාටි,
- (b) අධිකාරීන් වෙතින් ලැබෙන යම් (වලංගු) ඉල්ලීමක් හෝ වාර්තා කිරීමේ, නියාමන වෙළඳ වාර්තා කිරීමේ, හෙළිදරව කිරීමේ හෝ නීති යටතේ පවතින වෙනත් යම් බැඳීමක්, සහ
- (c) අපගේ ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට HSBC වෙත අවශ්‍ය කෙරෙන නීති.

“රහස්‍ය තොරතුරු” යන්නෙන්, ගනුදෙනුකරුවකු විසින් හෙළිදරව කරන අවස්ථාවේ දී රහස්‍ය ලෙස තම් කර ඇති හෝ සාධාරණ පුද්ගලයකු විසින් රහස්‍ය, පොදු-නොවන ස්වාධාවයේ හිමිකාරිත්වයක් සහිත ලෙසට හෝ සලකනු ඇති යම් තොරතුරක් අදහස් වේ.

“සම්බන්ධිත තැනැත්තෙකු” යන්නෙන්, ගනුදෙනුකරුවකු විසින් හෝ වෙනුවෙන් යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් HSBC සමූහයේ සාමාජිකයකු වෙත තොරතුරු (පුද්ගලික දත්ත හෝ බඳු තොරතුරු ඇතුළුව) සපයන්නේ ද නැතහොත් සේවාවන්ගේ ප්‍රතිපාදන හා සම්බන්ධයෙන් වෙනත් යම් ලෙසකින් HSBC සමූහයේ සාමාජිකයකු වෙත තොරතුරු ලැබෙන්නේ ද ඒ තැනැත්තා හෝ ආයතනය අදහස් වේ. ගනුදෙනුකරුවා සම්බන්ධයෙන් සම්බන්ධිත තැනැත්තා යන්නට, යම් (ගනුදෙනුකරුවාගේ) ඇපකරුවකු, සමාගමක අධ්‍යක්ෂවරයකු හෝ නිලධාරියකු, හටුල් ව්‍යාපාරයක හටුල්කරුවකු හෝ සාමාජිකයකු, යම් “ප්‍රාමාණික හිමිකරුවකු”, “පාලක පුද්ගලයකු” හෝ අර්ථලාභී හිමිකරුවකු, භාරයක යම් භාරකරුවකු, දායකයකු හෝ ආරක්ෂකයකු, යම් නියම කළ ගිණුමක ගිණුම හිමියකු, යම් නියම කළ ගෙවීමක ගෙවීම ලබන්නකු, ගනුදෙනුකරු නියෝජනය කරන්නකු, නියෝජනයකු හෝ

නාමිකයකු හෝ, HSBC සමූහය සමග පවතින සිය බැංකුකරණ සබඳතාවකට අදාළ වන ගනුදෙනුකරු හා සම්බන්ධයක් පවතින වෙනත් යම් පුද්ගලයකු හෝ ආයතනයක් හෝ ඇතුළත් විය හැකි නමුත්, රීට සීමා තොටේ.

“පාලක පුද්ගලයන්” (සාමාන්‍යයෙන්) යන්නෙන්, යම් ආයතනයක පාලනය පවත්වාගෙන යන තනි පුද්ගලයන් (භාරයක් නම්, එකි තැනැත්තන් වන්නේ දායකයා, භාරකරුවන්, ආරක්ෂකයා, අර්ථලාභීන් හෝ අර්ථලාභී කාණ්ඩයක් සහ භාරය මත අවසාන සව්ල පාලනය කුශාත්මක කරන වෙනත් යම් පුද්ගලයකු ඇතුළත් වන අතර, භාරයක් හැර වෙනත් යම් තෙත්තික ආයතනයක් නම්, රීට සමාන තනතුරු හෝ පාලනය හෝ දරන පුද්ගලයන්) අදහස් වේ.

“පාරිභෝගික තොරතුරු” යන්නෙන්, පුද්ගලික දත්ත, රහස්‍ය තොරතුරු සහ/හෝ ගනුදෙනුකරුගේ හෝ සම්බන්ධිත තැනැත්තෙකුගේ බඳු තොරතුරු, සමස්ත ආදායම සහ වත්කම පිළිබඳ සත්‍යාපනය කරන ලද සහ වලංගු ප්‍රහවයන් (එම් භා බැඳුණු ප්‍රකාශන, අත්හැරීම් භා කැමැත්ත පළකිරීම් ද ඇතුළත්ව) අදහස් වේ.

“බෙත්ත කාචිපත/කාචිපත” යන්නෙන්, සුදුසු පරිදි, HSBC විසින් කාචිපත් හිමියකු වෙත නිකුත් කළ දේශීය/ජාත්‍යන්තර වශයෙන් වලංගු බෙත්ත කාචිපතක් සහ/හෝ කෙටිව් කාචිපතක් සහ/හෝ ATM කාචිපතක් (කාචිපත්) අදහස් වේ.

“ESPM/s” යන්නෙන්, බැංකුවේ ර්සිපේ (EasyPay) යන්තු අදහස් වේ.

“විශේෂාංග” යන්නෙන්, ග්‍රේශීයක් යටතේ සහ/හෝ ඒ සම්බන්ධයෙන් ගිණුම හිමියකුට භූක්ති විදිමේ හැකියාව ලැබෙන යම් සේවා, පුදාන, ප්‍රතිලාභ, වරප්‍රසාද සහ රීට සමාන වෙනත් දැඟනහස් වේ.

“මූල්‍ය අපරාධ” යන්නෙන්, මූදල් විශුද්ධිකරණය, තුස්කවාදයට මූදල් සැපයීම, අල්ලස්, දුෂ්‍යතා, බඳු මගහැරීම්, වංචා, ආර්ථික හෝ වෙළඳ සම්බාධක මගහැරීම් සහ/හෝ මෙම කාරණා වලට අදාළ යම් නීති හෝ රෙගුලාසි උල්ලංසනය කිරීම් හෝ මගහැරීමට හෝ කඩ කිරීමට තැක් කිරීම් හෝ උල්ලංසනය කිරීම අදහස් වේ.

“HSBC”, “බැංකුව”, “අප”, “අපි”, “අපගේ” යනුවෙන්, හොං කොං SAR නීති මගින් සහ නීති යටතේ යථා පරිදි සංස්ථාගත කර ඇති සහ ස්වකිය ලියාපදිංචි කාර්යාලය අංක 1, ක්වීන්ස් පාර සෙන්ට්‍රල්, හොං කොං යන ස්ථානයේ පිහිටි, සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කොළඹ 01, ශ්‍රීමත් බාරෝන් ජයතිලක මාවතේ අංක 24 දරන ස්ථානයේ සහ එකි ශ්‍රී ලංකා

ජනරජයේ වෙනත් ස්ථාන වල පිහිටි ගාබා වල ස්වකීය ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබන, සහ ස්වකීය අනුපාප්තිකයන් සහ පැවරුම් ලැංඡන් ද ඇතුළත්ව බැංකුව විසින් පත් කරනු ලබන ඕනෑම පුද්ගලයකු අයත් වන, ද හොංකොං ඇත්ත්වී ජැංහායි බැන්කින් කෝපරේෂන් ලිමිටඩ් යන ආයතනය අදහස් වේ.

“HSBC සමූහය” යන්නෙන්, HSBC හෝල්ඩිං පිළිල්සි සහ/හෝ එකී යම් සාමාජික ආයතනයක්, උප සමාගමක්, සම්බන්ධිත ආයතනයක් සහ ඒවායෙහි ඕනෑම ගාබාවක් හා කාර්යාලයක් අදහස් වන අතර, “HSBC සමූහයේ යම් සාමාජිකයකු” යන්න ද එකී අදහසම දරනු ඇත.

“තොරතුරු” යන්නෙන්, අප විසින් හෝ යම් තොරතුරු සපයන්නෙකු විසින් හෝ ගිණුම් හිමියා/හිමියන් වෙත සපයන ලද සහ හාවිතය සඳහා ලැබෙන්නට සලසන ලද මූල්‍ය, වෙළඳපාල හෝ වෙනත් තොරතුරු සහ දත්ත අදහස් වේ.

“HSBC ග්ලෝබල් විවි” යන්නෙන්, HSBC හෝල්ඩිංස් පිළිල්සි සහ ලොව පුරා පිහිටි එහි අනුබද්ධිත ආයතන විසින් සපයන සේවාවක් අදහස් වේ. ගිණුම් හිමියාට HSBC අන්තර්ජාල වෙබ් අඩවියකට සම්බන්ධව, දැක-බලා ගැනීමට හෝ ගිණුම් හිමියාගේ HSBC ගිණුම් පවත්නා ලොව ඕනෑම රටක දී, සහය සහිත ජංගම උපාංගයක් හරහා HSBC අන්තර්ජාල වෙබ් අඩවියකට ප්‍රවේශ වූ විටෙක දී පමණක් දැක-බලා ගැනීමට සහ එකී රටේ HSBC පුද්ගලික අන්තර්ජාල බැංකුකරණය හරහා සහ, මහු විසින් පවත්වාගෙන යනු ලබන HSBC ගිණුම් වෙත වෙනත් ඕනෑම රටක HSBC පුද්ගලික අන්තර්ජාල බැංකුකරණය හරහා පිවිසීමේ හැකියාව, මෙම සේවාව මගින් ලබා දේ. මෙම සේවාව සියලු රටවලදී ලබාගත නොහැකි අතර, සියලු රටවල ජංගම උපාංග හරහා රට ප්‍රවේශවීමේ හැකියාව ද නොමැත.

“ආයතනය” යන්නෙන්, මෙම ගිවිසුමේ අරමුණු සඳහා ආයතනයක් ලෙස සැලකිය යුතු බවට HSBC වෙත ගිණුම් හිමියා/හිමියන් විසින් දැනුම් ද ඇති ඕනෑම තෙවන පාර්ශ්වයක මූල්‍ය ආයතනයක් අදහස් වේ.

“උපදෙස්” යන්නෙන්, HSBC වෙත ලැබෙනු පිණීස, ගිණුම් හිමියා/හිමියන් විසින් නිසි ලෙස බලය ලබා දෙමින් යවන ලද ලිඛිත ඉල්ලීම හෝ උපදෙස් අදහස් වේ.

“ජාත්‍යන්තර ගනුදෙනු” යන්නෙන්, කාචිපත් හිමියා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත HSBC වෙතින් සියු කරනු ලබන සියලු ගනුදෙනු අදහස් වේ.

“භාතිය” යන්නෙන්, කවර ආකාරයකින් හෝ ගණනය කළ හෝ සිදු කළ යම් හිමිකම පැමක්, අය කිරීමක්, පිරිවැයක් (නීතිමය හෝ වෙනත් වෘත්තීමය ගාස්තු ද ඇතුළත්ව තමුත්, රට සීමා නොවී) භාති, මූල්‍ය, වියදම්, බදු, වගකීමක්, බැඳීමක්, වෝදනාවක්, නඩුවක්, නඩුකරයක්, ඉල්ලීමක්, නඩු නීමිතතක්, නඩු කටයුත්තක් හෝ නඩු නීත්දුවක්, එය සෑපු හෝ වතු, ආනුජාංගික, දණ්ඩනීය හෝ අවස්ථානුකුල ව්‍යවද, අදහස් වේ.

“වෙළඳ ආයතන” යන්නෙන්, බෙබිටි කාචිපත පිළිගනු ලබන, ඕනෑම ස්ථානයක පිහිටි වෙළඳ ආයතන අදහස් වන අතර, වෙනත් ස්ථාන අතර එයට: HSBC හෝ VISA International ප්‍රවාරය ලබා දුන් ගබඩා, සාප්පු, අවන්හල්, ගුවන්සේවා සංවිධාන යනාදිය ඇතුළත් වේ.

“මුරපදය” යන්නෙන්, උපදෙස් වලට පුවෙශ වීමට හෝ ක්‍රියාත්මක කරවීමට හෝ ගනුදෙනු සිදු කිරීමට දුරකථන බැංකුකරණය, PIB හරහා බෙබිටි කාචිපත සහ/හෝ කාචිපත් භාවිතයේ දී උපයෝගී කරගනු ලබන අක්ෂරාංක සහිත රහස්‍යත වචනයක්, යෙදුමක්, අංකයක් අදහස් වේ.

“පුද්ගලික දත්ත” යන්නෙන්, යම් තැනැත්තෙකුට (සහ දත්ත පිළිබඳ පොද්ගලිකත්ව නීති වාණිජ ආයතන වලට ද අදාළ වන රටවල වාණිජ ආයතන වලට) අදාළ වන එම තැනැත්තා හඳුනාගැනීමට හැකි වන ආකාරයේ, සංවේදී පුද්ගලික දත්ත, තම(නම්), නේවාසික ලිපිනය(ලිපින), සම්බන්ධ වීමේ තොරතුරු, වයස, උපන් දිනය, උපන් ස්ථානය, ජාතිකත්වය, පුරවැසි භාවය, පුද්ගලික භා වෙවාහික තත්ත්වය ද ඇතුළත්ව, රට සීමා නොවී, ඕනෑම දත්තයක් අදහස් වේ.

“පුද්ගලික අන්තර්ජාල බැංකුකරණය (PIB)” යන්නෙන්, ගිණුම හිමියා/හිමියන්ට HSBC හි තිල වෙබ් අඩවිය හරහා උපදෙස් වලට පුවෙශ වීම හෝ ක්‍රියාත්මක කරවීම හෝ ගනුදෙනු සිදු කිරීම සඳහා ලබාගත හැකි වෙබ් ද්වාරයක් අදහස් වේ.

“මුලික ගිණුම” යන්නෙන්, බෙබිටි කාචිපතට සබඳ බහුවිධ ගිණුම ඇති විටෙක, උදා: මිලදී ගැනීමේ ගනුදෙනු, බෙබිටි කාචිපතට අදාළ ගාස්තු සහ අය කිරීම හර කරනු ලැබිය යුතු ගිණුම වන්නා වූ ප්‍රධාන/පළමු ක්‍රියාත්මක ගිණුම වශයෙන් නම් කර ඇති ගිණුම අදහස් වේ.

“සේවාවන්” යන්නෙන් (a) ගනුදෙනුකරුගේ බැංකු ගිණුම විවෘත කිරීම, පවත්වාගෙන යාම භා වසා දැමීම, (b) ගනුදෙනුකරු වෙත මූල්‍ය පහසුකම් භා වෙනත් බැංකුකරණ සැලසුම් භා සේවාවන් (උදාහරණ ලෙස, සුරක්ෂිතත්වය ගනුදෙනු, ආයෝජන උපදෙශන, තැරවි සේවා, නියෝගීතා සේවා, භාරකාරත්ව, නීත්කාජන හෝ තාක්ෂණ ප්‍රවර්ථන සේවා ද ඇතුළත්ව) සැපයීම, අයදුම්පත් සැකසුම, අතිරේක මූල්‍ය තක්සේරු භා සැලසුම් සඳහා යෝග්‍යතා තක්සේරු සහ (c)

මුළු සේවා හෝ රට සම්බන්ධ සැලසුම් ගනුදෙනුකරු වෙත අලෙවිකරණය හෝ ප්‍රවර්ධනය, අලෙවි සමීක්ෂණ, රක්ෂණ, විගණන හා පරිපාලන අරමුණු ද ඇතුළත්ව, රට සීමා නොවී, ගනුදෙනුකරුවා සමඟ HSBC පවත්වාගෙන යන සමස්ත සම්බන්ධතාව අදහස් වේ.

“ප්‍රකාශන” යන්නෙන්, HSBC විසින් ගිණුම හිමියා/හිමියන්ට දෙන ලද යම් කාලයීමාවක් තුළ ගිණුම හරහා සිදු කළ ගනුදෙනු (බෙබිටි කාචිපත් ගනුදෙනු ඇතුළත්) සහ එම ගිණුමේ ගේෂය සඳහන් කරමින් එවන වාර ප්‍රකාශනයක් අදහස් වේ. ඇතුළත් කිරීම සුදුසු යැයි HSBC බැංකුව විසින් සලකන වෙනත් ඕනෑම තොරතුරක් ද එහි ඇතුළත් විය හැකිය.

“ප්‍රාමාණික හිමිකරුවන්” යන්නෙන්, යම් ආයතනයක ලාභයෙන් 10%ක ට වඩා හිමිකම් දරන හෝ සෘජුව හෝ වකුව හෝ 10%ක ට වැඩි අයිතියක් ලබන ඕනෑම තැනැත්තකු අදහස් වේ.

“බදු අධිකාරීන්” යන්නෙන්, දේශීය හෝ විදේශීය බදු, ආදායම්, රිස්කල් හෝ මුළු අධිකාරීන් අදහස් වේ.

“බදු තොරතුරු” යන්නෙන්, ගනුදෙනුකරුවකුගේ (එම ගනුදෙනුකරු තනි පුද්ගලයකු හෝ ව්‍යාපාරයක්, ලාභ තොළබන හෝ වෙනත් වාණිජ ආයතනයක් වුවද, ඒ බව තොසලකා) සහ ඕනෑම හිමිකරුවකුගේ බදු තත්ත්වයට සෘජු හෝ වකුව අදාළ වන ඕනෑම ලේඛනයක් හෝ තොරතුරක් (සහ ඒ හා බැඳුණු ප්‍රකාශන, අතහැරීම් හා කැමැත්ත පළකිරීම්) අදහස් වේ.

“පාලක පුද්ගලයකු”, “ප්‍රාමාණික හිමිකරුවකු” හෝ ගනුදෙනුකරුවකුගේ අරථලාභී හිමිකරුවකු ලෙසට HSBC විසින් සලකනු ලබන අයකු, ඕනෑම බදු අධිකාරීයක් වෙත HSBC සමූහයේ සාමාජිකයකට ඇති බැඳීම් සමඟ ක්‍රියා කිරීම සහ අනුකූල වීම (හෝ අනුකූලතාව දැක්වීම, හෝ අනුකූල-තොවීම මගහැරීම) සඳහා සාධාරණව ක්‍රියා කිරීම අවශ්‍ය වේ.

“බදු තොරතුර” යන්නට, බදු තොවාසිකත්වය සහ/හෝ ආයතනයේ ස්ථානය (අදාළ පරිදි), බදු වාසය, බදු අනන්‍යතා අංකය, බදු සහතික කිරීමේ පෝරම, {නම(නම්), තොවාසික ලිපිනය(ලිපින), වයස, උපන් දිනය, උපන් ස්ථානය, ජාතිකත්වය හා පුරවැසි හාවය} ආදී ඇතැම් පුද්ගලික දත්ත පිළිබඳ තොරතුරු ද ඇතුළත් වන තමුත්, රට සීමා නොවේ.

“බදු සහතික කිරීමේ” යන්නෙන්, ගිණුම හිමියකුගේ හෝ ආයතනයක සම්බන්ධිත පුද්ගලයකුගේ බදු තත්ත්වය තහවුරු කිරීම සඳහා බදු අධිකාරීයක් හෝ HSBC විසින් කළින් කළට නිකුත් කරන හෝ අවශ්‍ය කෙරෙන ඕනෑම පෝරමයක් හෝ වෙනත් ලේඛනයක් හෝ අදහස් වේ. ඒකවචනයෙන් සඳහන් කළ සියල්ල මගින් බහුවන ද (ප්‍රතිලෝම වශයෙන්) ඇතුළත් වේ.

“නීතිරිති” යන්නෙන්, මෙම ගිවිසුම පාලනය කෙරෙන මෙකි නීතිරිති සහ කොන්දේසි, යම් මූක්තිප්‍රකාශ, අන්තර්ජාල රහස්‍ය භාවය පිළිබඳ ප්‍රකාශනයක්/ප්‍රකාශන, මගපෙන්වුම් අදහස් වන අතර, එයට, කළින් කළට වන සංශෝධනය කිරීම් වලට අනුව, අප විසින් ගිණුම් හිමියා/හිමියන් වෙත දැනුම් දෙන යම් අතිරේක නීතිරිති ද ඇතුළත් වන අතර, ර්ට සීමා තොවේ.

“ග්‍රේනීය” යන්නෙන්, HSBC Premier ගිණුම සම්බන්ධයෙන් බැංකුව විසින් ගිණුම් හිමියකු වෙත තම් කළ, සහ පුදුතය කළ ග්‍රේනීයක් යටතේ සහ/හෝ ඊට අදාළව ගිණුම් හිමියාට භුක්ති විදිමට ලැබෙන යම් යම් විශේෂාංග අදහස් වේ.

“ගනුදෙනුව/ගනුදෙනු” යන්නෙන්, ගිණුම සම්බන්ධ අවසරලත් කුයාකාරකම් (ගනුදෙනු පිළිබඳ උදාහරණ ලෙස මුදල් ආපසු ගැනීම්, විකණුම් ස්ථාන වල දී සිදු කරන ගෙවීම්, මුදල්/වෙක්පත් තැන්පතු අයදිය) සිදු කිරීමට HSBC වෙත ලිඛිතව හෝ බෙබිටි කාචිපත සහ/හෝ කාචිපත් භාවිතයෙන් ගිණුම් හිමියකු විසින් දෙනු ලබන ඕනෑම අවසරලත් උපදෙසක් අදහස් වේ.

“VISA” යන්නෙන්, VISA International විසින් සන්තකය දරන ලකුණක් අදහස් වේ.

“VISA ATM ජාලය” යන්නෙන්, බෙබිටි කාචිපත් පිළිගනු ලබන සහ VISA හෝ ඉලෙක්ට්‍රොන් සංකේත පුදර්ශනය කරනු ලබන ATM යන්තු අදහස් වේ.

“මල”, “මලගේ”, “මහුව”, හෝ සමාන සර්ව නාමපද භාවිතය, සන්දර්භය මගින් එසේ පිළිගනු ලබන අවස්ථාවල දී උවිත ලෙස ගිණුම් හිමියා හෝ කාචිපත් හිමියා අදහස් කරනු ලැබේ. පුරුෂ ලිංග වවනයෙන් ඇති සියලු සඳහන් කිරීම මගින් ස්ත්‍රී ලිංග වවන ද ඇතුළත් කෙරෙයි.

හැඳින්වීම (INTRODUCTION)

ගිණුම් හිමියා වෙත හෝ ගිණුම් හිමියාගේ ඉල්ලීම අනුව ලබා දුන් හෝ ලබා දීමට නියමිත HSBC Premier ගිණුම් පැකේෂය (“පැකේෂය”) හාවිත කිරීම පාලනය කෙරෙන, පහත දැක්වෙන නීතිමත් හා කොන්දේසි මගින් බැඳී සිටීමට HSBC Premier ගිණුම් හිමියා /හිමියන් එකග වේ;

- i. ගිණුම් හිමියා විසින් HSBC සමග කළින් කළට විවෘත කරන සහ/හෝ පවත්වාගෙන යන දේශීය සහ/හෝ විදේශීය ව්‍යවහාර මුදලින් වූ (සැම එක් එක් ගිණුමක්ම, “HSBC Premier ගිණුම” ලෙස සඳහන් වූ) සියලු ජ්‍යෙම, ඉතුරුම් සහ කාල තැන්පත ගිණුම/ගිණුම; සහ/හෝ
- ii. බැංකුව විසින් කළින් කළට නියම කරනු ඇති යම් ගෙය සීමා වලට යටත්ව අයිරා පහසුකම්; සහ/හෝ
- iii. HSBC Premier කුඩා කාචිපත විය හැකි කුඩා කාචිපත් එකක් හෝ වැඩි ගණනක්, HSBC Premier බෙබිට් කාචිපත හෝ වෙනත් ඕනෑම කාචිපතක් (ඉහත සඳහන් පරිදි, සියල්ල සාමූහිකව “කාචිපත”) පැකේෂයේ කොටසක් ලෙස; බැංකුව විසින් නිකුත් කරනු ලැබිය හැකි වෙනත් යම් කාචිපතක්, සහ/හෝ දුරකථන බැංකුකරණ සේවා; සහ/හෝ
- iv. බැංකුව විසින් අනුමත කරන ලද පුද්ගලික වාරික ගෙය, පුද්ගලික ගෙය, පුද්ගලික සුරක්ෂිත ගෙය; සහ/හෝ
- v. HSBC Premier ගේලිය සේවා;
- vi. බැංකුව විසින් කළින් කළට පුදානය කරනු ලැබිය හැකි සහ පැකේෂයේ කොටසක් වශයෙන් ඇතුළත් කරනු ලැබිය හැකි වෙනත් යම් පහසුකම් සහ සේවා.
- vii. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝග සහ/හෝ නියාමනයන්ට විෂය වන සහ එමගින් පාලනය වන පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (PFCA), ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම (CTRA), ව්‍යාපාර විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (BFCA), අන්තර්නමු ආයෝජන ගිණුම (IIA), රාජ්‍ය තාන්ත්‍රික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (DFCA), රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම (DRA), විශේෂ තැන්පත ගිණුම (SDA), ප්‍රතිමුඛ ආයෝජන ගිණුම (OIA), අන්වාසික රුපියල් ගිණුම (NRRA), සංක්‍රමණීක ප්‍රේෂණය කළ හැකි ආදායම් ගිණුම (ERIA) ආදි නියාමන ගිණුම ඇතුළත්ව නමුත් ර්ට සීමා නොවී, එමගින් සිදුකරනු ලබන සියලු ඔන්ලයින් බැංකුකරණ ගනුදෙනු, HSBC පුද්ගලික අන්තර්ජාල බැංකුකරණ වේදිකාව (PIB) මගින් සිදුකිරීම සීමාකාට ඇත.

ඉහත සඳහන් නියාමන ගිණුම වෙතින් සිදුකරනු ලබන පුද්ගලික අන්තර්ජාල බැංකුකරණ (PIB) ගනුදෙනු ප්‍රතික්ෂේප කිරීම මගින් පැනැනැගෙන කිසිදු ආකාරයක පාඩුවක් සම්බන්ධයෙන් බැංකුව කිසිදු වශයෙන් හාර නොගනියි.

ඇතුළත් වීම සඳහා අවශ්‍යතා (ENTRY REQUIREMENT)

පැක්ෂයක් විවෘත කරනු ලැබිය හැකි වන්නේ;

1.

1.1 පහත සඳහන් කොන්දේසි සපුරාලන ශ්‍රී ලංකිකයින්, නේවාසික විසා බලපත්‍ර මත ශ්‍රී ලංකාවේ නොවාසික විජාතිකයින් හෝ අන්වාසික ශ්‍රී ලංකිකයින් විසින්:

(a) ගිණුම් හිමියා විසින් ජ්‍යෙෂ්ඨ, ඉතුරුම් (විදේශ ව්‍යවහාර මුදලින්/දේශීය ව්‍යවහාර මුදලින් වූ) හෝ කාල /අුමතුම් තැන්පත් ගිණුම් (කෙශ්චිට කාචිපත් සීමාවන්, ගය සීමා/හිග අයිරා පහසුකම් මිට ඇතුළත් නොවේ) ආකාරයෙන් රු. 15,000,000/- ට වැඩි හෝ රට සමාන මුදලක් ඉක්මවන යම් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් මාසික සාමාන්‍ය බැර ගේෂයක් පවත්වාගෙන යා යුතුය. ගිණුම් හිමියා විසින් තනි සහ හවුල් යන ගිණුම් දෙක ම පවත්වාගෙන යන අවස්ථාවක දී සහ පැක්ෂය යටතේ එකී සියලු ගිණුම් පරිවර්තනය කිරීමට අප්පේක්ෂා කරන අවස්ථාවක දී, තනි ගිණුම් හිමියකු මෙන්ම හවුල් ගිණුම් හිමියකු වශයෙන් ද රු.15,000,000/- වූ අවම බැර ගේෂයක් (“සමස්ත සබඳතා ගේෂය” - Total Relationship Balance - TRB) පවත්වාගෙන යා යුතුය, හෝ; වයස ඇවුරුදු 18 සහ 28 අතර (එකී වයස් දෙක ද ඇතුළත්ව) වන කිසියම් ගිණුම් හිමියකුට, ඔහුගේ/අයිගේ දෙමාපියන් (දෙදෙනාගෙන් එක් අයකු හෝ) /භාරකරු, වත්මන් HSBC Premier ගනුදෙනුකරුවකු වේ නම් සහ, ඔහු/අයි 28 වැනි වියේ අගට එළඹින තෙක් “HSBC Premier Next Gen” බැංකුවහි ගනුදෙනුකරුවකු බවට පත් විය හැකිය.

(b) HSBC විසින් සේවක බැංකුකරණ විසඳුම් (EBS) සපයනු ලබන තොරාගත් ආයතන වලින් එකක ගිණුම් හිමියා සේවය කළ යුතු අතර, පහත කොන්දේසි සපුරාලිය යුතු වේ;

- i. මූලික වශයෙන් රු. 7,500,000/- ඉක්මවන හෝ ඕනෑම අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් රට සමාන මාසික සමස්ත සබඳතා ගේෂයක් (TRB) ජ්‍යෙෂ්ඨ, ඉතුරුම් (විදේශ ව්‍යවහාර මුදල් / දේශීය ව්‍යවහාර මුදල්) හෝ කාල තැන්පත් ගිණුම් වල (කෙශ්චිට කාචිපත් සඳහා වන සීමාවන්, ගය සීමාවන්/ගෙවීමට නියමිත අයිරා මෙයින් බැහැර කෙරේ) තැන්පත් ආකාරයෙන් පවත්වාගෙන යාම සහ;
- ii. HSBC Premier ගිණුම් මූලික වශයෙන් විවෘත කළ දින සිට ඉදිරියට මාස 15ක් ඇතුළත දී රු. මිලියන 15ක හෝ වෙනත් ඕනෑම අනුමත විදේශ ව්‍යවහාර මුදලකින් එකී දේශීය ව්‍යවහාර මුදලට වැඩි හෝ රට සමාන මුදලක් දක්වා ගේෂය වර්ධනය කිරීමට සහ;

- iii. ගිණුම් හිමියා විසින් රු. මලියන 15 දක්වා ගේෂය වර්ධනය කරන තෙක්, රු. 500,000.00 හෝ රේට සමාන හෝ එය ඉක්මවන මාසික වැටුප ප්‍රේෂණය කිරීමට හෝ;
- (c) වයස අවුරුදු 18 සහ 28 (ඒම වයස් දෙකම ඇතුළත්ව) අතර වන ගිණුම් හිමියකු හට, මහුගේ /අයගේ මව / පියා (දෙදෙනාම) / හාරකරු වත්මන් HSBC Premier ගනුදෙනුකරුව වේ නම්, මහු/අය විසින් සිය 28 වැනි වර්ෂයේ සංච්සරය අවසානයට එළඹින තෙක් බැංකුවෙහි “HSBC Premier Next Gen” ගනුදෙනුකරුවකු බවට පත්විය හැකි ය. පැකේෂය භුක්ති විදිමට, “HSBC Premier Next Gen” ගනුදෙනුකරුවන් විසින් ඉහත දක්වා ඇති පරිදි සමස්ත සබඳතා ගේෂය සපුරාලීම අවශ්‍ය නොවේ. “HSBC Premier Next Gen” යනු තනිව පවත්වාගෙන යා හැකි ගිණුම් නොවේ. මවුන්ගේ දෙමාපියන් (දෙදෙනාගෙන් එක් අයකු හෝ)/හාරකරු HSBC Premier ගනුදෙනුකරුවකු ලෙසට සිටින තාක් කල් මවුන්ට පැකේෂය භුක්ති විදිය හැකි අතර, මවුන් HSBC Premier ගනුදෙනුකරුවකුව සිටීම තතර කළහොත්, “HSBC Premier Next Gen” ගනුදෙනුකරුව වෙත ලිඛිතව සහ දින 30ක පූර්ව-දැනුම දීමක් සහිතව “HSBC Premier Next Gen” ගිණුම සාමාන්‍ය කාණ්ඩයේ ගිණුමක්/ගනුදෙනුකරුවෙක් බවට ග්‍රේණිය පහළ දැමීම සිදු කෙරෙන අතර, එවැනි ගිණුම්, බැංකුවේ වෙබ් අඩවිය වන www.hsbc.lk වෙතින් ලබාගත හැකි, බැංකුවේ සාමාන්‍ය ගිණුම සඳහා වන නීතිරීති සහ කොන්දේසි මගින් පාලනය කෙරෙයි.

1.2 ගිණුම් හිමියා විසින් ඉහත වගන්ති 1.1.(a) හෝ 1.1.(b) දක්වා ඇති අවශ්‍යතාව පවත්වාගෙන නොමැති අවස්ථාවක, බැංකුව විසින් තීරණය කරනු ලබන පරිදි ගේෂය පහත වැටීමේ ගාස්තුවක් (“ගේෂය පහත වැටීමේ ගාස්තුව”) (“Below Balance Fee” හෝ BBF) මාසිකව ගිණුමට බැංකුව විසින් අය කෙරෙනු ඇත. අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති අදාළ මාසය වෙනුවෙන් BBF ගාස්තුව, එවැනි ගිණුමකට හර කෙරෙනුයේ රේඛ අනුපාත්තිය මාසයේ දී ය.

1.3 ගිණුම් හිමියා විසින් ඉහත වගන්ති 1.1.(a) හෝ 1.1.(b) හි දක්වා ඇති අවශ්‍යතාව නොකඩවා මාස තුනක කාලයක් පවත්වාගෙන නොයන අවස්ථාවක, HSBC Premier පැකේෂයේ සිට සාමාන්‍ය බැංකුකරණ ගිණුමක් දක්වා ගිණුම් හිමියාගේ තත්ත්වය හැරවීම නිසි දැනුම දීමක් සහිතව සිදු කෙරෙනු ඇති අතර, HSBC Premier පැකේෂයක් මගින් ගිණුම් හිමියා විසින් භුක්ති විදින ලද සියලු වරප්‍රසාද එකී දැනුම දීමෙන් පසු අවසන් කෙරෙනු ඇත. ඒ අනුව, පවත්නා කාඩ්පත්, සාමාන්‍ය කාණ්ඩයේ ගිණුම දක්වා ග්‍රේණියෙන් පහත හෙළනු ඇති අතර, බැංකුවේ සාමාන්‍ය බැංකුකරණ කාණ්ඩයේ ගනුදෙනුකරුවන් වෙත අදාළ වන පවත්නා අය කිරීම වලට අනුව අය කිරීම සිදු කරනු ඇත.

1.4 ඉහත වගන්ති 1.1.(a) හෝ 1.1.(b) හි දක්වා ඇති ඇතුළත්වීමේ අවශ්‍යතාව හරහා, හටුල් ගිණුම් හිමියන් හට Premier පැකේජයට ඇතුළත්වීමේ හැකියාව ඇත.

2.

HSBC Premier ගිණුම් හිමියා/හිමියන් විසින් රැඹියල් ජ්‍යෙම ගිණුමක් හෝ රැඹියල් ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම අතිවාර්ය වේ. ජ්‍යෙම ගිණුමක් විවෘත කිරීම [ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය වැනි) බැංකුවට පිළිගත හැකි අනත්තතා ලේඛනයක් මගින් අනත්තතාව තහවුරු කරගැනීමෙන් පසුව] සහ බැංකුව විසින් පිළිගනු ලැබිය හැකි ආකාරයට සේවායේෂකයාගෙන් ලබාගත් හඳුන්වාදීමේ ලිපියක් ඉදිරිපත් කිරීම මගින්, බැංකුවට පිළිගත හැකි යම් වර්තමාන ජ්‍යෙම ගිණුම හිමියකු විසින් හඳුන්වා දීමෙන්, හෝ අපේක්ෂිත ගනුදෙනුකරු විසින් ජ්‍යෙම ගිණුමක් පවත්වාගෙන යනු ලබන වාණිජ බැංකුවකින් නිරදේශ කිරීමේ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසුව සිදු කළ හැකිය.

බ�කුව විසින් ගනුදෙනුකරුගේ අනනුතාව සහ සේවාවරය පිළිබඳ සැකීමට පත් වේ නම්, හඳුන්වාදීම පිළිබඳ අවශ්‍යතාව බ�කුව විසින් ස්වකීය පරම අභිමතය පරිදි අත්හරිනු ලැබේය හැකිය.

මැන්ඩට පත්‍රය (MANDATE)

3.

ඒක් තැනැත්තකුට වැඩි දෙනෙකුගේ නම් වලින් පැකෙස්ජය පවතියි නම්, එවිට:

(a) මෙම නීතිරිති සහ කොන්දේසිවල අරමුණු උදෙසා, එම එක් එක් තැනැත්තා ගිණුම් නිමියා ලෙස සලකනු ලැබේය යුතුය.

(b) පැකෙක්රිය තුළ තනි පුද්ගල ගිණුම් වලට අදාළව හවුල් ගිණුම් මැන්ධේට පත්‍රයේ කුමක් සඳහන් වූවද, එය නොසලකා කිසිම බාධාවකින් තොරව, යම් හවුල් ගිණුම් හිමියකු විසින් අත්සන් කර බලාත්මක කළ සියලු වෙක්පත්, දුරකථන උපදෙස්, විධාන, වෙනත් සාධන පත්‍ර සහ ගනුදෙනු එක් එක් හවුල් ගිණුම් හිමියා විසින් පිළිගැනීම සඳහා එම එක් එක් හවුල් ගිණුම් හිමියන් විසින් බැංකුව වෙත මෙයින් බලය පවරනු ලැබේ.

(c) හවුල් ගිණුම් හිමියන් අතරින් ඕනෑම අයෙකුගේ ඉල්ලීම මත බැංකුව විසින් අයිරා පහසුකමක් සහ වෙනත් යම් පහසුකම් ප්‍රදානය කිරීමට එකත්තාව ලබාදිය හැකි වුවත්, මේ යටතේ වන පැකෙක්ෂය සම්බන්ධ හවුල් ගිණුම් හිමියාගේ (ගිණුම් හිමියන්ගේ) බැඳීම හවුල්ව සහ වෙන් වෙන් වශයෙන් පවතිනා ඇත.

- (d) හවුල් ගිණුම් හිමියන් එක් අයකු හෝ වැඩිදෙනෙකු වෙනුවෙන් එකතු කළ අයිතම, බැංකුව විසින් HSBC Premier ගිණුමකට බැර කරනු ලැබිය යැකිය.
- (e) යම් හවුල් ගිණුමක පාර්ශ්වයක් මිය ගියහොත්, ජීවිත ජ්වත්ව සිටින තැනැත්තා /තැනැත්තන් විසින් මියගිය දිනය සහ මරණ සහතිකය ද ඇතුළත්, නමුත් රට සීමා නොවී අදාළ ලේඛන ද, අදාළ පරිදි සහ බැංකුව විසින් ඉල්ලා සිටින පරිදි ලබාදෙමින්, වහාම ඒ පිළිබඳව බැංකුව වෙත දැනුම්දිය යුතුය. හවුල් ගිණුමක එක් අයකුගේ මරණය සිදු වූ අවස්ථාවක, හවුල් නාමයන් යටතේ පවතින ඕනෑම ගිණුමක (ගිණුම වල) හවුල් නාමයන් යටතේ බැරට පවතින සහ බැංකුව විසින් රඳවා ගෙන ඇති සියලු සුරක්මී, මප්පූ, බහාදු සහ පාර්සල සහ ඒවායෙහි අඩංගු දැ සහ වෙනත් ඕනෑම දේපලක් සම්බන්ධයෙන් ජ්වත් වන අය හෝ (එක් අයකුට වැඩි තම්) ජ්වත් වන අයවලුන් වෙත බැංකුව විසින් සිය ගෙවීම හෝ බෙදා භැරීම පිළිවෙළින් සිදු කරනු ඇත. හවුල් ගිණුමක ගිණුම් හිමියන්ගෙන් එක් අයකු හෝ කිසිවකු හෝ මියගිය බවට දැනුම්දීම ලැබුණු වහාම, එකී මියගිය අයට අයත් ගිණුම හෝ ගිණුම සම්බන්ධයෙන් ජ්වත්ව සිටින තැනැත්තා හෝ තැනැත්තන් වෙත බැංකුව විසින් කරනු ලබන ගෙවීම හෝ බෙදාභැරීම හෝ පිළිබඳව බැංකුවෙහි පූර්ණ වගකීම ඉටු කරනු ඇති බවට එක් එක් හවුල් ගිණුම් හිමියා විසින් එකාගු වේ.
- (f) එක් හවුල් ගිණුම් හිමියකුට ලබා දුන් යම් නිවේදනයක්, සියලු හවුල් ගිණුම් හිමියන්ට ලබා දුන් ප්‍රමාණවත් නිවේදනයක් ලෙස සලකනු ලැබිය යුතුය, සහ
- (g) යම් හවුල් ගිණුම් හිමියකුගේ උපදෙස් අනුව ක්‍රියා කිරීමට පෙරාතුව, හවුල් ගිණුමෙහි වෙනත් පාර්ශ්වකරුවකු වෙතින් බැංකුව වෙත පරස්පර විරෝධී උපදෙස් ලැබෙන අවස්ථාවක දී, පළමුව ලද උපදෙස් අනුව බැංකුව ක්‍රියා කරනු ලැබිය යුතුය. මෙම කාර්ය සඳහා උපදෙස් ලැබීම යනුවෙන් එම උපදෙස් මත බැංකුව විසින් ගත් පළමු ක්‍රියාමාර්ගය අදහස් වන අතර, යම් ස්වයංක්‍රීය වෙළුරු යන්ත්‍රයක් (ATM) හෝ වෙනත් යම් ක්‍රියාමාර්ගය අදහස් වන අතර, යම් උපදෙස් මත බැංකුව විවෘත ඉන් අදහස් නොවිය යුතුය.

තැන්පත් (DEPOSITS)

4.

බැංකුව වෙත යොමුකර නොමැති විදේශ ව්‍යවහාර මුදල් අණකර සහ වෙනත් ගෙවීම් අණකර මිලදී ගැනීම හෝ එකතු කිරීම සඳහා යැවීම හෝ සිදු කරන්නේද යන්න තීරණය කිරීම බැංකුව විසින් ස්වකිය පරම අභිමතය පරිදි සිදු කරනු ලැබේ. ගෙවීම් කිරීමේ බැංකුව විසින් පසුව අගරු කිරීමක් සිදු කරන අවස්ථාවක දී මිලදී ගනු ලැබූ සියලු අයිතම පිළිබඳ (ගාස්තු ද ඇතුළුව) කිසිදු

වගකීමකට බැංකුව බැදී නොසිටියි. එවැනි අරුරු වීමේ නිවේදනයක් ලැබුණු පසුව HSBC Premier ගිණුමට එම මුදල හරකරනු ලැබිය යුතුය.

5.

- (a) ගිණුම වලට බැර කරන වෙක්පත් භාර ගනු ලබන්නේ එකතු කරගැනීම සඳහා පමණක් වන අතර, ගෙවීම කිරීමේ බැංකුව විසින් නිශ්චායනය කරන තෙක් මුදල් ලබා ගැනීමට නොහැකි වනු ඇත. මුදල් ලබාගත හැකි දිනය දක්වා ඇත්තේ දරුණු ලෙස පමණි. මෙම නීතිරිති හා කොන්දේසි නොතකා, ඉතුරුම් ගිණුම වන ගිණුම, වෙක්පත් එකතු කිරීම හා නිශ්චායනය කිරීම සඳහා යොදා නොගන්නා අතර, තැන්පතු, වෙක්පත්, ලාභාංශ බලපත්, සහ දරන්නා, තැන්පත්කරු හෝ තෙවන පාර්ශ්වයක් වෙත ගෙවිය යුතු වන සේ ලියන ලද වෙනත් ලේඛන තැන්පත් කිරීම සඳහා පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට බැංකුව අයිතිය රඳවා ගනියි.
- (b) ගිණුමට (ගිණුම වලට) තැන්පත් කළ සහ බැර කළ රුපියල් වෙක්පත් නිශ්චායනය වීමෙන් පසුව පමණක් ආපසු ලබා ගැනීම සඳහා මුදල් පවතින්නේ ය. මුදල් ලබාගත හැකි දිනය දක්වා ඇත්තේ දරුණු ලෙස පමණි. නිශ්චායනය/භාර ගැනීම සඳහා තැන්පත් කරන ලද වෙනත් බැංකු වෙත යොමුකරන ලද රුපියල් වෙක්පත්, ශ්‍රී ලංකා ඔටෝමේටබ් ක්ලියරිංග් හවුස් (SLACH) ආයතනයේ කළින් කළට සංශෝධනය කරනු ලබන රීති වලට යටත් වනු ඇත. වෙක්පත් අනු ලද බැංකු විසින් අයකරනු ලබන යම් කොමිස් මුදල් බැංකුවේ පූර්ණ අනිමතය පරිදි අයහාරයක් ඇතිව හෝ නැතිව ජාගම ගිණුම (ගිණුම) වෙත හර කරනු ඇත.

6.

විදේශ ව්‍යවහාර මුදල් ගිණුම වලට විදේශ ව්‍යවහාර මුදල් නොවුව තැන්පත් කිරීමේ දී ව්‍යවහාර මුදල් නොවුව සහ වෙළිගුරික් පැවරුම් අනුපාත සහ විනිමය අනුපාත වෙනස නිසාවෙන් තැන්පත් කරන ලද එම නොවුවල වටිනාකම ඒ අනුව අඩු කිරීමක් සිදුවිය හැකිය.

7.

බැංකුව වෙත ලියන ලද අණකර/වෙක්පත් ගිණුමක (ගිණුම වල) බැරට ගෙවනු ලබන අවස්ථාවක දී බැංකුව විසින් ස්වකීය ප්‍රකාශන ගාස්තු ලේඛනයට අනුව හැසිරවීමේ ගාස්තු අඩුකරනු ඇත.

8.

තැන්පතු පත්‍රිකාව වලංගු බවට පත් කිරීම මගින් හෝ තැන්පතු පත්‍රිකාව මත බැංකුවේ යම් බලයලත් කාර්ය මණ්ඩල නිලධරයකු විසින් ස්වකීය අත්සන තැබීම මගින් හෝ සියලු තැන්පතු පිළිගැනීම සිදු කෙරයි. බලයලත් අත්සන් ලැයිස්තුවක් සහ ආදර්ග වෙළඳ යන්ත්‍රයන් මුද්‍රා ආදර්ග ආකෘතියක්, ඉල්ලීමක් සිදු කිරීමෙන් දැක-බලා ගත හැකිය.

9.

බැංකු ගාබාවල ඇති වෙක්පත් බහාලීමේ පෙට්ටි (ESPMs) වල සහ/හෝ ATM යන්ත්‍රවල තැන්පත් කරන ලද බවට කියනු ලබන වෙක්පත් සම්බන්ධයෙන් (තාවකාලික දැනුම් දීමේ පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද, එය නොතකා), එසේ තැන්පත් කරන ලද වෙක්පත් (තිබේ නම්) සඳහා වන මුදල් ගනුදෙනුකරුගේ ගිණුමට බැරකර ඇත්තම් මිස, බැංකුව විසින් ගිණුම් හිමියා වෙත වගකියනු නොලැබේ. බැංකු ගාබාවල ඇති වෙක්පත් බහාලීමේ පෙට්ටි (ESPMs) සහ/හෝ ATM යන්ත්‍ර මගින් තිකුත් කළ තාවකාලික දැනුම් දීමේ පත්‍රිකාවහි කුමක් සඳහන් වුවද, එසේ තැන්පත් කරන ලද වෙක්පත් ගිණුමට බැරවී ඇත්තම් මිස, කිසිම අවස්ථානුගත කරුණක් යටතේ හෝ කිසිම ආකාරයක හේතුවක් නිසා හෝ එසේ වෙක්පත් තැන්පත් පෙට්ටි (ESPMs) /ATM යන්ත්‍රවල තැන්පත් කර ඇති බවට කියනු ලබන වෙක්පත් සම්බන්ධ හිමිකම් පැමක් පිළිබඳව බැංකුව අවධානය යොමු නොකරයි.

අමා ඉතුරුම් ගිණුම (CHILDREN'S SAVINGS ACCOUNT)

10.

- (a) HSBC අමා ඉතුරුම් ගිණුම (ගිණුම) අරඹනු ලබන්නේ බාලවයස්කරුවා (මෙම කොටසෙහි අරමුණු වෙනුවෙන් ගිණුම් හිමියා ලෙස හැඳින්වෙන) නමින් වන අතර, ඕනෑම අයකු හට ගිණුමට මුදල් තැන්පත් කළ හැකි ය.
- (b) ගිණුම විවෘත කිරීම සඳහා වන අවම මූලික තැන්පත්ව, ගිණුම විවෘත කරනු ලබන අවස්ථාවහි බැංකුව විසින් නියම කරන මූලික තැන්පත් මුදල වනු ඇති අතර, එම මුදල කළින් කළට වෙනස් වීමට යටත් වේ.
- (c) උපත් ලියාපදිංචි කිරීමේ රෙජස්ට්‍රාර විසින් තිකුත් කළ ගිණුම හිමියාගේ උප්පැන්ත සහතිකයේ මුල් පිටපත බැංකුවේ පරික්ෂා කිරීම සඳහා ගිණුම විවෘත කරන අවස්ථාවේ දී ඉදිරිපත් කළ යුතු ය. වාර්තා පවත්වා ගැනීම සඳහා බැංකුව විසින් එකී උප්පැන්ත සහතිකයේ ජායාලිටපතක් රඳවා ගනු ඇත.
- (d) ගිණුමට අදාළ පොලී අනුපාතිකය, ගිණුම හිමියා/හිමියන් වෙත පූර්ව-දැනුම් දීමකින් යුතුව වෙනස් වීමට යටත් වේ.

ගිණුම මත ගෙවිය යුතු ඕනෑම පොලී අනුපාතිකයක්, ශ්‍රී ලංකාව තුළ පිහිටි බැංකුවේ ගාබා සහ/හෝ බැංකුවේ නිල වෙබ් අඩවිය වන www.hsbc.lk හි පූදර්ගතය කිරීම, ගිණුම හිමියාට ලබා දුන් නිසි දැනුමිදීමක් ලෙස අර්ථනිරුපණය කෙරෙනු ඇත.

(e) යම් නිශ්චිත කාලයේමාවක් සඳහා ගිණුමෙන් සිදු කළ සියලු ගනුදෙනු අන්තර්ගත වන කාර්තු ගිණුම් ප්‍රකාශනයක් ගිණුම් හිමියාට සපයනු ඇත.

(f) ගිණුම් හිමියාට වයස අවුරුදු 18 ලැබූ පසු, ගිණුම් හිමියා විසින් අවශ්‍ය ලේඛන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, එම ගිණුම සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් (අවම සාමාන්‍ය ඉතුරුම් ගේඡ අවශ්‍යතාවට යටත් ව) බවට පත්කෙරෙනු ඇත. ගිණුම් හිමියා වයස අවුරුදු 18 ලැබූ දින සිට දින 30ක් තුළ අවශ්‍ය ලේඛන බැංකුව වෙත සැපයීම සිදු තොටු අවස්ථාවකිද, ශ්‍රී ලංකා රුපියල් (ශ්‍රීලංකා) වලින් පවත්වාගෙන යන ලද ගිණුම බැංකුව විසින් වසා දමනු ඇති අතර, ගිණුම් හිමියාගේ නමට බැංකු අණකරයක් තිකුත් කර, එය බැංකුව සමග අවසානයට ලියාපදිංචි කර ඇති ලිපිනයට යැවෙනු ඇත. ගිණුම, විදේශ ව්‍යවහාර මුදල් (FCY) ගිණුමක් නම්, ගිණුම වසා දැමීම සඳහා සහ එහි පවතින මුදල් ලබාගැනීම සඳහා ගිණුම් හිමියා පුද්ගලිකවම යාම හෝ ආරක්ෂිත ක්‍රමවේදයක් හරහා අදාළ උපදෙස් ලබාදීම මගින් ගිණුම් හිමියාගේ වෙනත් ගිණුමක් වෙත මුදල් පැවරීම හෝ කළ යුතු වනු ඇත. එතෙක්, ගිණුම, FCY) ගිණුමක් නම්, ගනුදෙනු සහ බෙඩිට් කාච්ප්‍රත් ක්‍රියාකාරකම් සීමා කෙරෙනු ඇත.

(g) ගිණුම් හිමියා අභක්ෂනතාවකින් පෙළෙන අවස්ථාවක දී, දෙමාපියන්, මිත්තණීය හෝ සීයා හෝ ගිණුම් හිමියා වෙනුවෙන් ගිණුම විවෘත කළ වෙනත් ඕනෑම අයකු (“වෙනත් ඕනෑම අයකු”) හෝ අධිකරණය විසින් පත් කළ අවෙක්ෂකයකු හෝ හාරකරුවකු වෙත ගිණුමෙහි ඇති මුදල් ලබාදෙනු ඇත. එවැනි අවස්ථාවක දී, දෙමාපියන්/මිත්තණීය හෝ සීයා හෝ අධිකරණය විසින් පත් කළ අවෙක්ෂකයකු හෝ හාරකරුවකු වෙත කළ ගෙවීමක් සඳහා වලංගු හා ප්‍රමාණවත් තහවුරු කිරීමක් වනු ඇත. මෙම අරමුණ සඳහා, ගිණුම් හිමියාගේ අභක්ෂනතාව පිළිබඳව නිශ්චිත පරම අයිතිය බැංකුව රඳවා ගනියි.

(h) ගිණුම් හිමියාගේ මරණය සිදුවූ අවස්ථාවක දී, ශ්‍රී ලංකාවේ පවත්නා අන්තිම කැමතිපතු රහිත අනුප්‍රාප්තික නීති වලට අනුකූලව ගිණුමෙහි ඇති මුදල් බෙදා හරිනු ඇත.

(i) ගිණුම් විවෘත කරනු ලැබ ඇති ගිණුම් හිමියාගේ ගිණුමට තැන්පත් කරනු ලබන මුදල්වල අර්ථලාභියා, ගිණුම් හිමියා වනු ඇත. එබැවින්, ගිණුම් හිමියාට වයස අවුරුදු 18 ලබන තෙක් ගිණුමෙන් මුදල් ආපසු ගැනීම්/ගිණුම වසා දැමීම් වලට අවසර තැත. කෙසේ වුවද, බැංකුවේ පරම අයිතිය යටතේ පමණක් උසස් අධ්‍යාපනය, හඳුස් වෙදාදා ප්‍රතිකාර හෝ සංක්‍රමණය වීම වැනි ගිණුම් හිමියාට ප්‍රතිලාභයක් සැලසෙන හේතු සඳහා, දෙමාපියන්, මිත්තණීය හෝ සීයා හෝ වෙනත් ඕනෑම අයකු හෝ අධිකරණය විසින් පත් කළ අවෙක්ෂකයකු හෝ හාරකරුවකු හෝ, එම දෙමාපියන්, මිත්තණීය හෝ සීයා හෝ වෙනත් ඕනෑම අයකු ජ්‍යෙවතුන් අතර

නොමැති අවස්ථාවක දී අධිකරණය විසින් පත් කළ හාරකරුවකු විසින් කරන ඉල්ලීමක් මත මුදල් ආපසු ගැනීම්/ගිණුම වසා දැමීම වලට අවසර දෙනු ඇත. එවැනි යම් මුදල් ආපසු ගැනීමක්/ගිණුම වසා දැමීමක් සඳහා කරන ඉල්ලීමක වලංගු හාවය නිශ්චය කිරීමේ තත් අධිකිය බැංකුව සතු වන අතර, එම ඉල්ලීම තහවුරු කරගැනීම සඳහා ලේඛනගත සාක්ෂි ඉල්ලා සිටීමට හැක. කෙසේ වෙතත්, Junior Premier බෙබිට කාචිපතට අදාළ නීතිරීති සහ කොන්දේසි යටතේ ගිණුම හිමියා සතුව බෙබිට කාචිපතක් ඇති අවස්ථාවක දී, මුදල් ආපසු ගැනීමට අවසර ලබාදෙනු ඇත.

(j) ගිණුම හිමියා, දෙමාපියන්, මිත්තකීය හෝ සීයා හෝ වෙනත් ඕනෑම අයකු හෝ අධිකරණය විසින් පත් කළ අවශ්‍යකයකු හෝ හාරකරුවකු හෝ (සාමූහිකව, 'ගනුදෙනුකරුවා') ගිණුම ප්‍රකාශන වල පිටපත් ආරක්ෂා කරගැනීමේ වගකීම දරයි. බැංකුව වෙතින් ගිණුම ප්‍රකාශන වල පිටපත් ඉල්ලා සිටින අවස්ථාවක දී, මෙම සේවාව සැපයීම සඳහා, ප්‍රකාශන ගාස්තු ලේඛනයට අනුකූලව බැංකුව විසින් ගාස්තුවක් අය කිරීමට අධිකිය රඳවා ගනිදි.

i. සැම ප්‍රකාශනයක්ම ලැබීමෙන් පසුව වහාම ඕනෑම අවස්ථාවක දී ගිණුම හිමියා වෙත එකී ප්‍රකාශනය ලැබී ඇතැයි සැලකෙන දිනයේ සිට ලිත් දින තිහකට (30) නොඅඩු කාලයීමාවක දී (දින 30 සමාලෝචනය) ප්‍රකාශනයෙහි දැක්වෙන සැම ඇතුළත් කිරීමක්ම පරික්ෂා කර තහවුරු කිරීමට ද, තමන්ගේම වාර්තා හා සසඳා බැලීමට ද, යම් වරදක්, මගහැරීමක්, අක්‍රමිකතාවක්, වංචනික හෝ අනවසර ගනුදෙනුවක් ද ඇතුළත්ව (සාමූහිකව, "ගිණුම අක්‍රමිකතා") ප්‍රකාශනය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවට ඇති වෙනත් ඕනෑම විරෝධතාවක් ගැන වහාම ලිඛිතව බැංකුව වෙත දැනුම් දීමට ගනුදෙනුකරුවා එකග වේ. එම දින තිහේ (30) සමාලෝචන කාලය තුළ බැංකුව වෙත දැනුම් දීමට ගනුදෙනුකරු අසමත් ව්‍යවහාර් ප්‍රකාශනයෙහි දක්වා ඇති ගේය සහ ගිණුම අක්‍රමිකතා ද ඇතුළත්ව සියලුම ඇතුළත් කිරීම නිවැරදි, සම්පූර්ණ, අවසරලත් හා ගනුදෙනුකරු මත බන්ධනීය ලෙස සැලකෙනු ඇති අතර, මෙම වගන්තිය යටතේ දැනුම් දීමක් සිදු කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් හැර අවසාන ප්‍රකාශනයේ දිනය දක්වා සිදු කර ඇති සියලු ගනුදෙනු සඳහා සියලු වගකීම් වලින් බැංකුව නිදහස් කෙරෙනු ඇත.

ii. ඉහත 10 (j)i වගන්තිය යටතේ සිය බැඳීම ඉටු කිරීමට ගනුදෙනුකරුවා අසමත් ව්‍යවහාර්, ගනුදෙනුකරු විසින් සිය ගිණුමට පාඩුවක් සිදු කිරීමට සලස්වයි, නැතහාත් නොකර හැරීමක් කරයි හෝ දායක වෙයි (බැංකුවට දරන්නට සහ/හෝ විදින්නට සිදු වන හෝ බැංකුවට එරෙහිව පැනවෙන බඳු අයකිරීම ද්‍රී ගාස්තු හෝ අඩුවීම් ඕනෑම ආකාරයක හානියක්) නම්, එවිට එවැනි හානියක් සම්බන්ධයෙන් බැංකුව විසින් ගනුදෙනුකරු වෙත කිසිදු වගකීමක් නොපවතින බවට ගනුදෙනුකරු එකග වෙයි. මෙම ගිවිසුමෙහි නීතිරීති සහ කොන්දේසි මගින් නියම කර ඇති ආකාරයට අනුකූලව කළට වේලාවට ප්‍රකාශන සමාලෝචනය කිරීමට අසමත් වීම

මහින්, මෙම ගිවිසුමට අනුකූලව ප්‍රකාශනය සමාලෝචනය කළේ නම්, යම් වරදක් හෝ අතහැරීමක් සොයා ගත හැකිව තිබූ කාලයට පසුව සිදු වන යම් හානියක ප්‍රමාණයට ගිණුමට හානියක් ඇති වීම සිදු වන බව හෝ රට දායක වන බවට සැලකෙන බවට ගනුදෙනුකරු එකග වෙයි. ගනුදෙනුකරු වෙත පවතින බැංකුවේ උපරිම වගකීම, බැංකුවේ ඩුම් තොසැල්කිල්ල හෝ වේතනාන්ත්‍රිත අවස්ථාකාරීත්වය හේතුවෙන් වරදකාරී ලෙස හෝ වැරදි ලෙස ගිණුමෙන් ඉවත්කර ගන්නා ලද මූලික මුදලට ඇති වන සත්‍ය සාපුෂ්‍ර හානියට සීමා වන බවට ගනුදෙනුකරු එකග වෙයි.

(k) යම් වරදකීන් බැංකුව විසින් ගිණුමට මුදල් බැර කිරීමක් සිදු වුවහොත්, එම ඇතුළත් කිරීම ඕනෑම අවස්ථාවක දී ආපහු හැරවීමට හෝ එම මුදල ගනුදෙනුකරුගෙන් ඉල්ලා සිටීමට හෝ බැංකුවට අයිතිය පවතී.

(l) ප්‍රකාශන වතුය අවසන්ව දින සිට 14ක් ඇතුළත, ප්‍රකාශනය තොලැඹුණහොත් බැංකුව වෙත දැනුම්දිය යුතු වේ.

මුදල ආපසු ගැනීම (WITHDRAWALS)

11.

පටහැනීව නිශ්චිත උපදෙස් තොමැති අවස්ථාවක දී, කල් පිරීමේ දින පැවති පොලී අනුපාතිකයට අනුව සමාන කාලයක් සඳහා කල් පිරීමෙන් පසුව කාල තැන්පතු තැබුව අප්‍රති කරනු ලැබේ.

12.

කාල තැන්පතු ආපසු ලබාගත හැකි වන්නේ, කල් පිරීමේ දී පමණි. අරමුදල් ප්‍රති-ආයෝජනයට උපදෙස් ලැබේ තොත්ත්වීමට යටත්ව, යම් කාල තැන්පතුවක කල් පිරීමේ මුදල, කල් පිරීමේ දිනයට පසුව වහාම එළුණීන වැඩ කරන දිනයේ දී පමණක් ලබා ගැනීමට හැකිය.

13.

කෙසේ වුවද, ගිණුම හිමියා/හිමියන් විසින් නිසි ලෙස අවසර දුන් (බැංකුව වෙත ලබා දුන් මැන්ඩ්බිච් පත්‍රයට අනුකූලව) ලිඛිත ඉල්ලීමක් මත බැංකුව විසින් එහි පරම අභිමතය පරිදි, කල් පිරීමට පෙරාතුව කාල තැන්පතුවක් තිදහස් කළ හැකිය. බැංකුව ස්වකිය පරම අභිමතය පරිදි කල් පිරීමට පෙර නිදහස් කරන ලද තැන්පතු, බැංකුවේ ගාස්තු ලේඛනයේ දක්වා ඇති දඩ් ගාස්තු වලට යටත් වේ.

තවත් තැන්පතු සමග ඒකාබද්ධ කිරීම සඳහා පවත්නා කාල තැන්පතු, කල් පිරීමට පෙර ආපසු ලබා ගැනීම සහ/හෝ හේතුවක් මත තැන්පතු ආපසු ලබා ගැනීමක් සහ කල් පිරීමට පෙර පවතින තැන්පතු මුදල වැඩි කිරීම සඳහා තැවත තැන්පත් කිරීම ද බැංකුවෙහි ගාස්තු ලේඛනයේ දක්වා ඇති පරිදි දඩ අය කිරීම වලට යටත් වනු ඇත.

14.

කාල තැන්පතුවලින් මුදල් ආපසු ගැනීම හා පොලී ගෙවීම සම්බන්ධයෙන් නියාමකයින් විසින් සීමා කිරීම පනවන අවස්ථාවක දී, එවැනි සීමා කිරීම වලින් ගිණුම් හිමියා/හිමියන් බැඳී සිටිනු ඇත.

වෙක්පත් (CHEQUES)

15.

HSBC Premier ජංගම ගිණුම් හිමියා/හිමියන් වෙත වුම්බක තීන්ත අකුරු හඳුනාගැනීම (Magnetic Ink Character Recognition) සහිතව මුදුණය කළ වෙක්පොතක්/පොත් සපයනු ඇත. රජයේ මුද්දර ගාස්තු පවතී නම්, ඒවා සහ මුදුණ පිරිවැය ආවරණය කරගැනීම උදෙසා මෙම වෙක්පොත් සැපයීම සඳහා අදාළ ගාස්තු අය කෙරෙනු ඇත. මෙක් ගාස්තු, බැංකුවේ ගාස්තු ලේඛනයෙන් සපයනු ඇත.

16.

බැංකුව වෙත ලබා දුන් මැන්චේට පත්‍රය හා ආදර්ශ අත්සන (අත්සන් වලට) අනුව ගිණුම් හිමියා/හිමියන් විසින් වෙක්පත් අත්සන් කළ යුතුය. අත්සන් වල හෝ අත්සන්කරුවන්ගේ යම් වෙනසක් සිදු වේ නම්, ඒ සම්බන්ධයෙන් වහාම බැංකුව වෙත ලිඛිතව දැන්විය යුතුය.

18.

වෙක්පොත් අයදුම් කිරීමේ සියලුම ඉල්ලීම බැංකුව වෙත ලැබේමෙන් පසු, බැංකුවේ වාර්තාගත වී ඇති ලිපිනය වෙත තැපෑලෙන් ගිණුම් හිමියා/හිමියන් වෙත අවශ්‍ය වෙක්පොත යවනු ඇත. කිසියම් යැවීමේ ක්‍රමයක් මගින් ඇති වන යම් ප්‍රමාදයක් හෝ හානියක් සම්බන්ධයෙන් බැංකුව කිසිදු වශයෙන් භාර නොගනී.

19.

නව වෙක්පොතක් ලැබේමෙන් පසුව, ගිණුම් හිමියා/හිමියන් විසින් එය හාවිත කිරීමට පෙර වෙක්පත් අනුත්මික අංක, ගිණුම් අංකය හා ගිණුම් හිමියා/හිමියන්ගේ නම ඒ මත මුදුණය කර ඇත්දැයි යන්න හා වෙක්පත් ගණන තහවුරු කරගත යුතුය. කිසියම් අනුමිකතාවක් වේ නම්, ඒ

බව වහාම බැංකුව වෙත දැනුම් දිය යුතු වේ. යම් වෙක්පතක් ලිවීමට පෙර, ගිණුම් හිමියා/හිමියන් විසින් වෙක්පොතෙහි ඉදිරිපත කවරයේ ඇතුළත මුද්‍රණය කර ඇති නිකුත් කිරීමේ කොන්දේසි කියැවිය යුතුය. එම කොන්දේසි මගින් සහ කලින් කලට නිකුත් කරනු ලබන කොන්දේසි සංශෝධනය කිරීම මගින් ගිණුම් හිමියා/හිමියන් බැඳී සිටියි.

20.

බැංකුව වෙත ලබාදෙන ලද මැන්ඩීට පත්‍රය සහ ආදර්ශ අත්සන (අත්සන්) වලට අනුව, ගිණුම් හිමියා /හිමියන් විසින් වෙක්පත් මත අත්සන් තැබීම කළ යුතු වේ. අත්සනක් හෝ අත්සන් කරනු ලබන්නෙකු හෝ සම්බන්ධයෙන් යම් වෙනසක් සිදු වේ නම්, ඒ බව වහාම බැංකු වෙත ලිඛිතව දැන්විය යුතුය.

21.

වෙක්පත් ලිවීම ස්ථීර තීන්ත වලින් පැහැදිලිව කළ යුතු අතර, බැංකුව විසින් සපයා ඇති වෙක්පත් මත පමණක් ලිවිය යුතුය. සිදු කරනු ලබන එක් එක් වෙනස් කිරීම, ලියන්නාගේ සම්පූර්ණ අත්සන/අත්සන් යොදා තහවුරු කළ යුතුය. වෙක්පත් ලිවීම සඳහා ඉලෙක්ට්‍රික් /ඉලෙක්ට්‍රොනික යතුරුලියන සහ මකා දැමිය හැකි තීන්ත යොදා නොගත යුතුය. වහාම දැකු-බලා ගැනීමට නොහැකි වෙනස් කිරීමක් මගින් පැන නගින පාඩු සම්බන්ධයෙන් බැංකුව වගකීමට බැඳී නොසිටින බව ගිණුම් හිමියා/හිමියන් පිළිගනියි.

22.

වෙක්පත් නැතිවීම/සෞරකම කිරීම හෝ අස්ථානගත වීමක් වූ අවස්ථාවක දී, එකි ගෙවීම කිරීම නැවැත්වීමට ගිණුම් හිමියා /ගිණුම් හිමියන් විසින් වෙක්පත් අංකය, දිනය, මුදල සහ වෙක්පත් ලැබුම්කරුගේ නම සඳහන් කරමින් වහාම බැංකුව වෙත ලිඛිතව දැනුම් දිය යුතුය. එම දැනුම් දීම ලැබෙන අවස්ථාව වනවිට අදාළ වෙක්පත/වෙක්පත් සඳහා ගෙවීම්කර නැති නම් පමණක් එකි සියලු දැනුම් දීම බලාත්මක වේ. ගෙවීම නතර කිරීම සඳහා දුරකථනය මගින් ලබාදෙන උපදෙස්, පැය 48ක් ඇතුළත ලිඛිතව තහවුරු කළ යුතු අතර, බැංකුව වෙත එකි ලිඛිත උපදෙස් ලැබේ නොමැති අවස්ථාවකදී, ගිණුම් හිමියා/හිමියන් වෙත දැනුම්දීමකින් තොරව එකි ගෙවීම නතර කිරීම සඳහා වූ උපදෙස් අවලංගු කිරීමේ අයිතිය බැංකුව සතු වේ. එසේ පැය 48ක් ඇතුළත තහවුරු කර නොමැති ගෙවීම නතර කිරීම සඳහා වූ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් බැංකුව වගකීමට බැඳී නොමැත. මෙම කරුණ සඳහා හානිපූරණ පෝරමයක් තිසි ලෙස සම්පූර්ණ කළ යුතු වේ.

23.

භාවිත නොකරන විට වෙක්පොත් ආරක්ෂිත ස්ථානයක තබා ඇති බවට ගිණුම් හිමියා/හිමියන් විසින් සහතික විය යුතුය.

24.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් කළමනා කළට නිකුත් කරනු ලබන රෙගුලාසි වලට අනුකූල වීම පිණිස, ඕනෑම වෙක්පතක් අවහිර කිරීමේ සහ/හෝ අගරු කිරීමේ අයිතිය බැංකුව සතු වේ.

විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (FOREIGN CURRENCY ACCOUNTS)

25.

ජ්‍යෙම ගිණුම/ ඉතුරුම් ගිණුම/කාල තැන්පත ගිණුම ඇතුළව, තමුන් රට සිමා නොවී, විදේශ විනිමය රෙගුලාසි වලට අදාළ නීති සහ/හෝ කළමනා කළට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මගපෙන්වීම් වලට යටත්ව විදේශ ව්‍යවහාර මුදල් ගිණුම විවෘත කර පවත්වාගෙන යා හැකි අතර, අවස්ථානුකූලව, එකී රෙගුලාසි සහ/හෝ මගපෙන්වීම් මගින් ගිණුම හිමියා පාලනය කෙරෙනු ඇත. එකී පවත්නා මගපෙන්වුම් සහ/හෝ රෙගුලාසි බැංකුවේ ගාබා කාර්යාල වෙතින් ඉල්ලා සිටීම මගින් ලබාගත හැකි වේ. යම් මුදලක් වෙනත් යම් ව්‍යවහාර මුදල් වර්ගයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වන අවස්ථාවකදී, එම ව්‍යවහාර මුදල් වර්ගය සඳහා එම අවස්ථාවේ බැංකුවේ පවත්නා විනිමය අනුපාතිකය අනුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරනු ලබන යම් අනුපාතිකයක් යටතේ එම මුදල් පරිවර්තනය කරනු ලැබේය යුතුය.

26.

විවෘත කරනු ලබන සියලු විදේශ ව්‍යවහාර මුදල් ඉතුරුම් ගිණුම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කළ හැකි ව්‍යවහාර මුදලින්/මුදල් වලින් සහ බැංකුවේ අභ්‍යන්තර ප්‍රතිපත්ති වලට අනුව විය යුතු වේ.

HSBC PREMIER බෙළිච් සහ තෙළිච් කාචිපත් (HSBC PREMIER DEBIT AND CREDIT CARDS)

27.

HSBC Premier බෙළිච් සහ තෙළිච් කාචිපත්, එකී බෙළිච්/තෙළිච් කාචිපත්/කාචිපත් පාලනය කෙරෙන සාමාන්‍ය නීතිරිති සහ කොන්දේසි වලට විෂය වේ.

ස්වයංක්‍රීය දුරකථන බැංකුකරණ සේවා (AUTOMATED PHONEBANKING SERVICE - ATB)

28.

බැංකුව විසින් සපයනු ලබන දුරකථන බැංකුකරණ සේවාවන්ට පහත දැනැත් වේ:

- i. ගිණුම් හිමියාගේ ගිණුම් කිසිවක් අතර මුදල් පැවරීම;
- ii. දුරකථන බැංකුකරණ සේවාව යටතේ (“වෙන් කළ පැවරුම්ලාභී ගිණුම”) මුදල් ලබා ගැනීමේ අරමුණ සඳහා ගිණුම් හිමියා විසින් ලිඛිතව ද්‍රාව්‍ය ඇති ඕනෑම ගිණුමක් වෙත, පෙර-තීරණය කළ සහ එකත වූ පැවරුම් සීමාවන් තුළ, ගිණුම් හිමියාගේ ඕනෑම ගිණුමකින් මුදල් පැවරීම;
- iii. ගිණුම් ගේෂ, පෙර සිදු කළ ගනුදෙනු (ගිණුම් හිමියාගේ ගිණුම් සම්බන්ධයෙන්), විනිමය අනුපාතික සහ තැන්පත් අනුපාතික විමසීම;
- iv. ගිණුම් හිමියාගේ ගිණුම සම්බන්ධයෙන් ප්‍රකාශන (තෝරාගත් ගිණුම් වර්ග සඳහා පමණි), වෙක්පොත් සහ වෙක්පත් ගෙවීම නතර කිරීමේ ඉල්ලීම; සහ
- v. බැංකුව විසින් කළේ හඳුන්වාදෙනු ඇති වෙනත් වර්ගවල එවැනි බැංකුකරණ හෝ ආයෝජන සේවාවන්.

29.

ගිණුම් හිමියා විසින් දුරකථනය මගින් ලබා දුන් ගිණුම් හිමියාගේ උපදෙස් මත ක්‍රියා කිරීම සඳහා බැංකුවට බලය ඇති නමුත් ඒ සඳහා බැඳී නොසිටින අතර, ගිණුම් හිමියාගෙන් ලැබෙන බවට බැංකුවේ පරම අනිමතය පරිදි විශ්වාස කරනු ලබන එවැනි ඕනෑම දුරකථන උපදෙසක් මත ක්‍රියා කිරීමට බැංකුව වෙත බලය පවරා ඇති බවට ගිණුම් හිමියා එකත වී සිටින අතර, ගිණුම් හිමියාගේ නමින් උද්දේශීත ලෙස දුරකථනයෙන් උපදෙස් ලබාදෙන යම් තැනැත්තකුගේ (තැනැත්තන්ගේ) අනන්‍යතාව සහතික කර බැලීමේ වගකීම බැංකුව හාර නොගනීය.

30.

බැංකුව විසින් ගිණුම් හිමියා වෙත සපයන ලද දුරකථන බැංකුකරණ පුද්ගලික අනන්‍යතා අංකය (PIN) සැම විටම අතිශයින්ම රහස්‍යගත අයුරින් තබාගැනීමට ගිණුම් හිමියා හාර ගන්නා අතර, පුද්ගලික අනන්‍යතා අංකය (PIN) තැනි වූ හෝ අනවසර පාර්ශ්වයක් වෙත PIN අංකය හෝ තැන්පත් අනුපාතිකයන් හෙළිදරව් වී ඇති බවට දැනගැනීමට ලැබුණෙනාත්, ඒ පිළිබඳව වනාම බැංකුව වෙත දැන්විය යුතු වේ.

31.

යම උපකරණයක් නිවැරදි ලෙස ක්‍රියාත්මක තොවීම හෝ අසාර්ථක වීම ඇතුළුව බැංකුවේ පාලනයෙන් පරිඛාහිරව පවත්නා යම් හේතුවක් නිසා පූර්ණ හෝ අර්ථ වශයෙන් දුරකථන උපදෙස් අනුව ක්‍රියා කිරීමට තොගැකිවීම පිළිබඳව ගිණුම් හිමියා වෙත බැංකුව වගකියනු තොලබන අතර, කිසිදු අවස්ථානුගත කරුණක් යටතේ බැංකුව විසින් දුරකථන උපදෙස් පිළිගෙන සිටීම සහ ඒ අනුව ක්‍රියා කිරීම හෝ ක්‍රියා කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් හෝ එහි ප්‍රතිඵලයක් වශයෙන් සංප්‍රව හෝ වකුව පැන නගින සියලු නඩු, නඩු කටයුතු, හිමිකම් පැමි, පාඩු, අලාභ, පිරිවැය සහ වියදම් සම්බන්ධයෙන් හෝ එම හේතුවෙන් ඇති වන සියලු සංප්‍රව වකු හෝ ආනුංගික අලාභ සඳහා බැංකුව වගකියනු තොලබන අතර, එකී සියලු නඩු, නඩු කටයුතු, හිමිකම් පැමි, පාඩු, අලාභ, පිරිවැය සහ වියදම් වලට එරෙහිව ගිණුම් හිමියා විසින් බැංකුව හානිපූරණය කර නිදහස්ව තැබිය යුතුය. දුරකථන බැංකුකරණ සේවාව අවසන් කිරීම තොකකා, මෙම හානිපූරණය අඛණ්ඩව පවතිනු ඇත.

32.

මෙහි සඳහන් නීතිරීති සහ කොන්දේසි වලට අනුව දුරකථන උපදෙස් ලබාදීම සඳහා ගිණුම් හිමියාට ඇති අධිකිය සැම අවස්ථාවක දී ම බැංකුවේ අභිමතයට යටත් වන අතර, බැංකුව විසින් ඕනෑම අවස්ථාවක දී පූර්ව දැනුම් දීමකින් තොරව එම අධිකිය ප්‍රත්‍යාදිෂ්ට්‍ර කරනු ලැබිය හැකිය.

33.

දුරකථන හෝ වෙනත් උපදෙස් වල කාර්ය සඳහා ගිණුම් හිමියාගේ ගිණුමේ සහ/හෝ තෙව්ඩි කාචිපත් ගිණුමේ ප්‍රමාණවත් අරමුදල් (හෝ කලින් සූදානම් කළ ගිණුම් පහසුකම්) ඇති බවට ගිණුම් හිමියා විසින් සහතික විය යුතු අතර, ඒ සම්බන්ධයෙන් ඇති වන ප්‍රතිච්චාක සඳහා බැංකුව වගකියනු තොලබන තමුත් එම මුදල් ප්‍රමාණවත් වීම තොසලකමින් බැංකුවේ පරම අභිමතය පරිදි උපදෙස් ක්‍රියාත්මක කිරීම බැංකුව කරන අවස්ථාවක දී, බැංකුව විසින් ගිණුම් හිමියාගෙන් පූර්ව අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව හෝ ගිණුම් හිමියා වෙත දැනුම්දීමකින් තොරව හෝ බැංකුව විසින් එසේ ක්‍රියා කරනු ලැබිය හැකි අතර, ඒ මගින් ඇති වන යම් අයිරා, අත්තිකාරම් හෝ ගිණුම් හිමියා විළිබඳව මෙන්ම වෙනත් සියලු ආස්‍රිත ගාස්තු සඳහා ගිණුම් හිමියා වගකියනු ලැබිය යුතුය. එම අයිරා, අත්තිකාරම් හෝ ගිණුම් හිමියා වෙත දැනුම් දීමක් ලබා දීම සම්බන්ධයෙන් බැංකුව, ගිණුම් හිමියාට වගකියනු තොලැබේ.

34.

ගිණුම් හිමියා විසින් ලබාදෙන දුරකථන උපදෙස් මත බැංකුව විසින් සිදු කළ ගනුදෙනුව පිළිබඳ විස්තර ගිණුම් හිමියා විසින් තමාගේ පැවරුම්ලාභී ගිණුම(ගිණුම) හිමියා(හිමියන්) සහ/හෝ ඕනෑම හවුල් ගිණුම් හිමියකු වෙත දැනුම් දිය යුතුය. එවැනි යම් දැනුම් දීමක් ලබා දීම සම්බන්ධයෙන් බැංකුව, ගිණුම් හිමියාට වගකියනු තොලැබේ.

35.

අැමතුම් මධ්‍යස්ථානය හරහා ලබා දෙන සේවාවන් සඳහා, බැංකුවේ ගාස්තු ලේඛනයට අනුව, සේවා ගාස්තු සහ වෙනත් ගාස්තු පැනවීමේ අයිතිය බැංකුව රඳවා ගනියි.

36.

බැංකුව විසින් කළට, දුරකථන බැංකුකරණ සේවා විෂයපථය, සහ මෙහි සඳහන් නීතිරීති සහ කොන්දේසි වෙනස් කිරීමට, ඉවත් කිරීමට, එකතු කිරීමට සංගේධනය කිරීමට අයිතිය රඳවා ගන්නා අතර, ඒ සම්බන්ධයෙන් ගිණුම් හිමියා/හිමියන් වෙත දැනුම් දීම ප්‍රකාශනය සමග විස්තරයක් හෝ ඇමුණුමක් ලෙස සහ/හෝ බැංකුවේ ගාබාවන් හි පුදර්ගනය කිරීමෙන් සහ/හෝ බැංකුවේ තිල වෙත අවබිය වන www.hsbc.lk හි දැක්වීමෙන් සහ/හෝ බැංකුවට සුදුසු යැයි හැගෙන යම් ඉලෙක්ට්‍රොනික/චිපිටල් සන්නිවේදන නාලිකාවක්/මාධ්‍යයක් මගින් එකී සංගේධන පිළිබඳව ගිණුම් හිමියා / හිමියන් වෙත ලබා දුන් පූර්ව-දැනුමීමක් ලෙස සැලකෙනු ඇති අතර, එම සංගේධන බලාත්මක වන දිනය ලෙස එවැනි දැනුම් දීමකට පසු ව්‍යාපාරික දින 05 ක ට නොඩු වන ව්‍යාපාරික දිනයක් නියම කර දක්වනු ඇත. එම කාලසීමාව ඉකුත් වීමට පෙර ගිණුම් හිමියා දුරකථන බැංකුකරණ සේවාව අවසන් නොකරන්නේ නම්, ගිණුම් හිමියා එම සංගේධන වලට එකඟ වී ඇති බවට සැලකෙනු ඇත.

37.

දුරකථන බැංකුකරණ සේවාව වෙත ප්‍රවේශ වීමට බැංකුව විසින් සපයන ලද දුරකථන බැංකුකරණ පුද්ගලික අනන්‍යතා අංකය (රහස්‍ය අංකය - PIN) සහ පුද්ගලික බැංකුකරණ අංකය (PBN) හාවිතය හෝ මෙම සේවාව වෙත පිවිසීමට බැංකුව විසින් නිකුත් කළ මෙටි තොවීම් කාඩ්පත් අංකය හාවිතය, ගිණුම් හිමියා විසින් මෙම නීතිරීති සහ කොන්දේසි පිළිගැනීමක් ලෙස අර්ථතිරුපණය කෙරෙයි.

38.

අමෙරිකානු බොලර් සම්බන්ධ නොවන, වෙනත් විදේශ ව්‍යවහාර මූදල් වර්ග දෙකකින් (cross currency transactions) ගනුදෙනු කිරීම, බැංකුවේ දුරකථන බැංකුකරණ සේවාව හරහා සිදු කරන විට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය පාලන රෙගුලාසි මගින් ගිණුම් හිමියා/හිමියන් පාලනය වනු ඇත.

HSBC Premier කෙරී පණිව්‍ය (SMS) දැනුම් දීම ('සේවාව') {HSBC Premier SMS Alerts (the "Service")}

39.

සේවාව හාවිත කරන කාලය තුළ දී, බැංකුවේ උපදෙස් සහ/හෝ ක්‍රියාපටිපාරි මගින් ගනුදෙනුකරු බැඳී සිටිනු සහ බන්ධනය වනු ඇත. එම උපදෙස් සහ/හෝ ක්‍රියාපටිපාරි වලට අනුකූල නොවීමෙන් පැන නගින, ගනුදෙනුකරුට සිදු වන යම් හානියක්, පාඩුවක්, හා වියදමක් සඳහා බැංකුවට එරෙහිව ගනුදෙනුකරුට කිසිදු අයදීමක්, පියවරක් හෝ ප්‍රතිකර්මයක් නොපවතිනු ඇත.

40.

ගනුදෙනුකරු හැර වෙනත් යම් තැනැත්තෙකු විසින් පණිව්‍යය තැරැඹීම හෝ සේවාව හාවිත කිරීම, බැංකුවට අයත් වන හෝ නොවන පරිගණකය, එහි පරියන්ත සම්බන්ධතා මාරුග, දත්ත සැකසුම් පද්ධති හෝ සම්ප්‍රේෂණ මාරුග බැංකුවේම හෝ අවක්ෂාකාරීත්වය හෝ බැංකුවේ පාලනයෙන් බැහැර ඕනෑම තත්ත්වයක් ද ඇතුළත්ව රට සිමා නොවී, ඕනෑම හේතුවක් මත සේවාව සම්බන්ධයෙන් හෝ එමගින් පැන නගින, ගනුදෙනුකරුට සෑපුෂ්ව හෝ වකුව දරන්නට හෝ විදින්නට සිදු වන යම් හානියක් හෝ පාඩුවක් සඳහා ගනුදෙනුකරු විසින් බැංකුව වගකීමට හෝ වගවීමට ලක් නොකරනු ඇත.

41.

බැංකුව විසින් සිය තනි අනිමතය පරිදි ඕනෑම අවස්ථාවක දී සේවාවට යම් වෙනස්කමක් සිදු කිරීමට, සේවාව තාවකාලිකව අන්තිවුත්මට සහ/හෝ අවසන් කිරීමට සහ ඕනෑම අවස්ථාවක දී සේවාව වෙනස් කිරීමට අයිතිය රඳවා ගන්නා අතර, එකී වෙනස්කම් ප්‍රකාශනය සමග විස්තරයක් හෝ ඇමුණුමක් ලෙස සහ/හෝ බැංකුවේ නිල වෙත අඩවිය වන www.hsbc.lk හි දැක්වීමෙන් සහ/හෝ බැංකුවට සුදුසු යැයි හැගෙන යම් ඉලෙක්ට්‍රොනික/ඩිජිටල් සන්නිවේදන තාලිකාවක්/මාධ්‍යමයක් මගින් සේවාව වෙත සිදු කරන එකී වෙනස්කම් සහ/හෝ තාවකාලික අන්තිවුත්ම සහ/හෝ අවසන් කිරීම පිළිබඳව ගිණුම් හිමියා වෙත ලබා දුන් දැනුම්දීමක් ලෙස සැලකෙනු ඇත.

42.

බැංකුව වෙත දින හතක (07) ලිඛිත දැනුම්දීමක් (තහවුරු කිරීමට යටත්ව) හෝ පාරිභෝගික සේවා ක්ෂේක ඇමතුම් අංකය හරහා (පුද්ගලික අනන්‍යතා අංකය තහවුරු කිරීම අවශ්‍ය වේ) ලබාදීම මගින් සේවාව හාවිත කිරීම අවසන් කිරීමට ගනුදෙනුකරුට ඉල්ලා සිටිය හැකිය. සේවාවට යම් වෙනසක් සිදු කිරීමට ගනුදෙනුකරුට අවශ්‍ය වේ නම්, ගනුදෙනුකරු විසින් ඒ සඳහා නව අයදුම්පතක් සම්පූර්ණ කළ යුතු වේ.

43.

සේවාව හාවිත කිරීම මගින් හෝ ඒ ආග්‍රිතව පැන නගින සියලු නඩුකර, නඩු කටයුතු, හිමිකම් පැමි හා ඉල්ලීම් පිළිබඳව බැංකුවට දරන්නට හෝ විදින්නට සිදු වන පාඩු, පිරිවැය, හානි හා වියදුම් සම්බන්ධයෙන් වන හානි වලට එරෙහිව කළින් කළට සහ සියලුම අවස්ථාවලදී බැංකුව හානිපූරණය කර තැබීමට ගනුදෙනුකරු මෙමගින් අවලංගු කළ නොහැකි ලෙස එකග වී භාරගෙන සිටියි.

44.

මිනැම අවස්ථාවක දී ගනුදෙනුකරු වෙත දැනුම්දීමකින් යුතුව මෙහි අඩංගු නීතිරිතිවලින් කිසිවක් වෙනස් කිරීමට බැංකුවට අයිතිය පවතිනු ඇති අතර, එය බලාත්මක වනු ඇතැයි ප්‍රකාශිත දිනයේ සිට ගනුදෙනුකරු එම වෙනස් කිරීමෙන් සම්පූර්ණයෙන් බැඳී සිටිනු ඇත. එකි වෙනස් කිරීම ලිපියක් මගින් සහ/හෝ ප්‍රකාශනය සමග විස්තරයක් හෝ ඇමුණුමක් ලෙස සහ/හෝ බැංකුවේ තිල වෙබ් අඩවිය වන www.hsbc.lk හි සහ/හෝ බැංකුවේ ගාබාවන් හි දැන්වීම් පුවරු වල පුදරුණනය කිරීමෙන් සහ/හෝ බැංකුවට සුදුසු යැයි හැගෙන යම් ඉලෙක්ට්‍රොනික / බිජිටල් සන්නිවේදන මාර්ගගතයකින්/තුමයකින් බැංකුව විසින් ගිණුම හිමියා/හිමියන්ට දැනුම දෙනු ඇත.

45.

මෙම සේවාව ලබා ගැනීමට ඇතැමි රටවලදී ලබා ගැනීමට නොහැකි විය හැක්කේ, එකි අදාළ රටවල නියාමන අවශ්‍යතා සහ සීමාතිරීම් හේතුවෙනි.

පොලිය (INTEREST)

46.

ඉතුරුම් සහ කාල තැන්පතු ගිණුම (විදේශ ව්‍යවහාර මුදල්/දේශීය ව්‍යවහාර මුදල්) මත වන පොලි අනුපාතික පූර්ව දැනුම්දීමකින් යුතුව වෙනස් වීමට යටත් වන තමුත්, යම් පවත්නා කාල තැන්පතුවක් මත ගිවිසා ගත් පොලි අනුපාතික, එකි තැන්පතුව කල් පිරෙන තෙක් බැංකුව විසින් වෙනස් කරනු නොලැබේ.

47.

ඉතුරුම් ගිණුම වන ගිණුම/ගිණුම සඳහා පොලිය, දෙදානිකව පවතින ගේෂය මත ගණනය කරනු ඇති අතර, අදාළ ගිණුමට හෝ ගිණුම හිමියා/හිමියන් විසින් නම් කරන ලද වෙනත් ගිණුමකට, පවත්නා අනුපාතය මත එම පොලිය, මාසිය අවසානයට පෙර මාසිකව බැර කරනු ඇත.

රුපියල් ජංගම ගිණුම්වල පවතින බැර ශේෂයන් සඳහා බැංකුව විසින් කිසිදු පොලී මුදලක් ගෙවනු නොලැබේ.

බඳ (TAXES)

48.

දේශීය ආදායම දෙපාර්තමේන්තුව විසින් තියම කර ඇති පරිදි, සියලුම ගිණුම හිමියන් විසින් ගිණුම විවාත කිරීමේ පෝරමයෙහි ඇති සිය බඳු තත්ත්වය සහ නේවාසික තත්ත්වය සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශනය සම්පූර්ණ කළ යුතු අතර, ඔහුගේ/ඇයගේ අදාළ ප්‍රකාශන සහ බඳු තත්ත්වය කළට වේලාවට සම්පූර්ණ කරන බවට සහතික වීම ගිණුම හිමියාගේ වගකීම වේ. කළට වේලාවට ගිණුම හිමියාගේ බඳු ප්‍රකාශයට පත් කිරීමට අපොහොසත් වීම ඇතුළුව ගිණුම හිමියා විසින් ඕනෑම ආකාරයකින් මුහුණ පාන බඳු සම්බන්ධ ගැටලු පිළිබඳව බැංකුව කිසිදු වගකීමක් දරනු නොලබයි. ගිණුම හිමියා /හිමියන් විසින් දෙන ලද ව්‍යවස්ථාපිත ප්‍රකාශනය, පවතින හා විවාත කරන තව ගිණුම වෙත අදාළ වන අතර, එකම මැන්ඩ්බිට පත්‍රයෙන් එම සියලු ගිණුම පාලනය වනු ඇත. දේශීය ආදායම දෙපාර්තමේන්තුව හෝ වෙනත් අදාළ අධිකාරියක් විසින් කළින් කළට තියම කරන පරිදි පොලී ගෙවීම් මත ගෙවිය යුතු වන රඳවා ගැනීමේ බද්ද හෝ වෙනත් බඳු, අදාළ කාලසීමාව සඳහා (අදාළ අනුපාතය හෝ අනුපාත යටතේ) ගෙවිය යුතු වන පොලියෙන් බැංකුව විසින් අඩු කරනු ඇත. පසු අවස්ථාවක දී දේශීය ආදායම දෙපාර්තමේන්තුව හෝ වෙනත් අදාළ අධිකාරියක් විසින් බැංකුවෙන් ඉල්ලා සිටියහොත් ගිණුම හිමියා/හිමියන්ට දැනුම් දීමකින් තොරව නොගෙවන ලද රඳවා ගැනීමේ බඳු, ගිණුම හිමියා/හිමියන්ගෙන් අයකර ගැනීමට බැංකුවට අයිතිය පවතී.

HSBC Premier ගෝලීය සේවා (HSBC PREMIER GLOBAL SERVICES)

49.

- (a) ගිණුම හිමියා වෙත HSBC Premier ගෝලීය සේවා සපයන අවස්ථාවක දී, HSBC Premier ගෝලීය සේවා යටතේ MaterCard International විසින් පිරිනමන හා සපයන සේවාවන් ප්‍රදානය කිරීමේ නීතිමත් සහ කොන්දේසිවලින් බැඳී සිටීමට ගිණුම හිමියා එකග වේ.
- (b) පහත වගන්ති යටතේ, බැංකුවේ අයිතිවාසිකම් වලට (අගති විරහිතව) ගිණුම හිමියා එකග වේ:
- කාච්පත නිකුත් කිරීම/අලුත් කිරීම සම්බන්ධයෙන් බෙවිටි කාච්පත සඳහා වන වාර්ෂික ගාස්තු, පවත්නා අයබඳ වලට අනුව මූලික ගිණුමෙන් හර කරනු ලැබේ. මෙම ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.

- ii. පවත්නා අයබදු වලට අනුව, කළින් කලට, බෙබිටි කාචිපත් ආඩ්‍රිත වෙනත් යම් ගාස්තු ගිණුමෙන් හරකරනු ලැබේ.
 - iii. කාචිපත් හිමියාට දැනුම් දීමකින් යුතුව අදාළ ගාස්තු කළින් කලට වෙනස් කිරීමේ අයිතිය බැංකුව විසින් රඳවා ගනියි. බෙබිටි කාචිපතට අදාළ සියලු අය කිරීම් සහ ගාස්තු පිළිබඳ තොරතුරු සහ එහි භාවිතය දැක්වෙන ගාස්තු ලේඛනය බැංකුවේ නිල වෙත අඩවිය වන www.hsbc.lk/tariffs වෙතින් සහ/හෝ ඔබගේ HSBC පුද්ගලික අන්තර්ජාල බැංකුකරණය වෙතින් ආරක්ෂිත පණිවුඩෙක් එවීමෙන් හෝ බැංකුවේ ඕනෑම ගාබා කාර්යාලයක් වෙතින් ඉල්ලීමක් කිරීමෙන් පසුව හෝ ගිණුම් හිමියා/හිමියන්ට ලබාගත හැකිය. ගාස්තු ලේඛනයට සිදු කරනු ලබන යම් වෙනස්කමක් සහ/හෝ එකතු කිරීමක් බැංකුවට සූදුසු යැයි හැගෙන යම් ඉලෙක්ට්‍රොනික / බිජිටල් සන්නිවේදන මාර්ගගතයකින්/තුමයකින් ගිණුම් හිමියා/හිමියන්ට දැනුම් දෙනු ඇති.
 - iv. විදේශ ව්‍යවහාර මුදලින් වන සියලු ගාස්තු, ශ්‍රී ලංකා රුපියල් වලින් යුත් ගිණුමට බිල්ගත කෙරෙයි. HSBC හෝ VISA International විසින් කළින් කලට නියම කරනු ලැබිය හැකි යම් අනුපාතික අනුව, විදේශ ව්‍යවහාර මුදලින් දරන ලද ගාස්තු ශ්‍රී ලංකා රුපියල් වලට සමාන මුදලකට පරිවර්තනය කිරීමට සහ ගිණුම් හිමියා ආඩ්‍රිතව බැංකුව සතුව කළින් කලට පවතින ඕනෑම තොරතුරක් හෙළිදරවු කිරීමට ගිණුම් හිමියා විසින් HSBC සහ VISA International වෙත මෙයින් බලය පවත්තු ලැබේ.
 - v. ගිණුම් හිමියා වෙත HSBC Premier සහ MaterCard International හි පවතින මුදලික ගිණුමට (අවස්ථාවෝචිත පරිදි), ඔවුන්ගේ නියෝජිතයන් සහ තෙවන පාර්ශ්වයේ සේවා සපයන්නන් පිළිවෙළින් HSBC Premier ගෝලිය සේවා (අවස්ථාවෝචිත පරිදි සැපයීමේ අරමුණු උදෙසා).
- (c) HSBC Premier ගෝලිය සේවා යටතේ ප්‍රධානය කරන සේවාවන් MaterCard International විසින්, MaterCard International විසින් පත් කරනු ලබන සේවකිය නියෝජිතයන් සහ තුන්වන පාර්ශ්ව සේවා සපයන්නන් විසින් සපයනු ලැබේ. ඒ අනුව, පොදුවේ HSBC Premier ගෝලිය සේවා සම්බන්ධව MaterCard International හෝ එහි යම් නියෝජිතයන්ගේ හෝ තුන්වන පාර්ශ්ව සේවා සපයන්නන්ගේ යම් ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් හේතුවෙන් ඇති වන ඕනෑම ආකාරයක ක්‍රියාවක්, හිමිකම් පැමි, පාඩු, අලාභ හෝ වගකීම් සඳහා බැංකුව වගකියනු නොලැබේ.

50.

ගිණුම් හිමියා වෙත යම් සේවාවක් සැපයිය හැකිද යන්න සලකා බැලීම සඳහා බැංකුවට හැකියාව ලැබෙන පරිදි බැංකුව වෙත කළින් කලට ගිණුම් හිමියා විසින් පුද්ගලික දත්ත සැපයීම අවශ්‍ය

වන අතර, එසේ කිරීමට අපොහොසත් ව්‍යවහාර් බැංකුවට එම සේවා සැපයීමට නොහැකිවනු ඇත.

51.

ගිණුම් හිමියාගේ ඉල්ලීම සලකා බැලීම සඳහා පුද්ගලික දත්ත හාවිත කරනු ලබන අතර, බැංකුව විසින් එම සේවා සැපයීම සඳහා එකත වීමට යටත්ව, පුද්ගලික දත්ත සහ ගිණුම් හිමියා විසින් බැංකුව සමග පවත්වාගෙන යනු ලබන ගනුදෙනු හෝ සම්බන්ධතා වලට අදාළ වෙනත් සියලු විස්තර හා තොරතුරු, ගිණුම් හිමියා වෙත එකි සේවා සැපයීම සම්බන්ධයෙන් හාවිත කරනු ලැබේ. බැංකුවේ පහත සඳහන් යම් හෝ සියලු කාර්යයන් සඳහා (යම් HSBC සමූහ සාමාජිකයු හෝ වෙනත් යම් සේවා සපයන්නාකුට සීමා නොවන්නාවූ යම් තැනැත්තෙකු ද ඇතුළුව) බැංකුව විසින් අවශ්‍ය යැයි සලකනු ලබන සියලු තැනැත්තන් වෙත, තැනැත්තන්ගෙන් හෝ තැනැත්තන් සමග එකි පුද්ගලික දත්ත සහ වෙනත් යම් විස්තර සහ තොරතුරු බැංකුව විසින් හාවිත කිරීම, ගබඩා කිරීම, හෙළිදරව් කිරීම, පැවරීම (ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත වුවත්), ලබා ගැනීම සහ/හෝ පුවමාරු කිරීම කළ හැකිය:

- (a) සේවා සැපයීම (ඒකාබද්ධ ප්‍රකාශන සැපයීම ඇතුළුව ඒවාට සීමා නොවී) සම්බන්ධයෙන්;
- (b) ඔහුම කාර්යයක් සඳහා (ගිණුම් හිමියාට එරෙහිව යම් ප්‍රතිරෝධී පියවරක් ගැනීමට හෝ එසේ නොමැතිව) යම් පුද්ගලික දත්ත, බැංකුව සන්තකයේ පවත්නා වෙනත් පුද්ගලික දත්ත සමග සහඳා බැලීම සම්බන්ධයෙන්;
- (c) වෙනත් යම් මූල්‍ය ආයතන හෝ වෙනත් යම් පාර්ශ්ව වෙත ගිණුම් හිමියා පිළිබඳ බැංකුව සතු විස්තර සැපයීම සම්බන්ධයෙන්;
- (d) බැංකුව සහ HSBC බැංකු සමූහයේ වෙනත් යම් සාමාජිකයු විසින් ගිණුම් හිමියා වෙත පොදුවේ සපයන වෙනත් සේවා ප්‍රවර්ධනය කිරීම, වැඩිදියුණු කිරීම සහ නගා සිදුවීම සම්බන්ධයෙන්; සහ/හෝ වෙනත් යම් කාර්ය සඳහා සහ බැංකුව විසින් කළින් කළට සපයන යම් ප්‍රකාශන, වකුලේඛ, දැන්වීම හෝ නීතිරිති සහ කොන්දේසි වල නිශ්චිතව දක්වනු ලබන පුද්ගලික දත්ත හෙළිදරව් කිරීම පිළිබඳව බැංකුවේ පොදු ප්‍රතිපත්තිය ප්‍රකාරව වෙනත් යම් තැනැත්තන් වෙත, තැනැත්තන්ගේ හෝ මුළුන් සම්බන්ධ තොරතුරු සැපයීම සම්බන්ධයෙන්.

52.

පුද්ගලික දත්ත වෙත ප්‍රවේශයට සහ ඒවා නිවැරදි කිරීමට ඉල්ලා සිටීමට හෝ සංඝ වෙළඳ අරමුණු සඳහා පුද්ගලික දත්ත හාවිත කිරීමෙන් වැළකී සිටින මෙන් ඉල්ලා සිටීමට ගිණුම් හිමියාට අයිතියක් ඇත. එවැනි යම් ඉල්ලීමක් පුද්ගලික බැංකුකරණ කළමනාකරු වෙත හෝ බැංකුව

විසින් කලට නිශ්චිතව දක්වනු ඇති යම් ලිපිනයකට සහ අංකයකට ලිඛිතව ඉදිරිපත් කළ හැකිය. යම් අදාළ නීති සහ රෙගුලාසි යටතේ එසේ කිරීම ප්‍රතිකේෂ්ප කරන ලෙස බැංකුවට තියම කරනු ලැබේය හැකි නම් හෝ බැංකුවට තියම කර ඇත්තම මිස, බැංකුව විසින් එම ඉල්ලීමට එකශේව කියා කළ යුතුය.

53.

- (a) ගිණුම් ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යැම සහ බැංකුකරණ පහසුකම් ඇති කිරීම හෝ පවත්වාගෙන යැම හෝ බැංකුකරණ සේවා දිගින් දිගට සැපයීම සම්බන්ධව කලින් කළට ගිණුම් හිමියා විසින් බැංකුව වෙත දත්ත සැපයිය යුතු වේ. එසේ දත්ත සැපයීමට අපාහොසත් වීම, ගිණුම් ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට හෝ බැංකුකරණ පහසුකම් ඇති කර පවත්වාගෙන යැමට හෝ දිගින් දිගට බැංකුකරණ සේවා සැපයීම සඳහා බැංකුවට තොහැකි වීමට හේතු වනු ඇත. ගනුදෙනුකරුවන් විසින් වෙක්පත් ලිවිමේ හෝ මුදල් තැන්පත් කිරීමේ බැංකුකරණ සම්බන්ධතා දිගින් දිගට පවත්වාගෙන යන විට දී ද, සාමාන්‍ය කාර්ය පටිපාටිය අනුව ගනුදෙනුකරුවන්ගේ දත්ත එකතු කරගැනීම සිදු වේ.
- (b) ගනුදෙනුකරුවකුට අදාළ දත්ත, පහත දැක්වෙන කාර්ය සඳහා භාවිත කළ හැකිය;
 - i. ගනුදෙනුකරුවන්ට සපයන සේවා සහ තෙයවර පහසුකම් දෙනීකව මෙහෙය වීම;
 - ii. බැර විමුසුම් පැවැත්වීම;
 - iii. මූල්‍ය වර්යා පිරික්සීමට සහ තෙය එකතු කිරීම සිදු කිරීමට, වෙනත් මූල්‍ය ආයතන වෙත සහය දීම;
 - iv. ගිණුම් හිමියන්ගේ තෙය ලබා ගැනීමේ හැකියා තත්ත්වය (creditworthiness) විමසා බැලීම;
 - v. ගිණුම් හිමියන්ගේ භාවිතය පිණිස මූල්‍ය සේවා හෝ ආශ්‍රිත සැලසුම් නිර්මාණය;
 - vi. මූල්‍ය සේවා හෝ ආශ්‍රිත සේවා අලෙවිකරණය;
 - vii. ගිණුම් හිමියන් වෙත හෝ ගිණුම් හිමියන් විසින් ගෙවිය යුතු තෙයගැනී භාවයේ ප්‍රමාණය තීරණය කිරීම;
 - viii. ගිණුම් හිමියා සහ ගිණුම් හිමියන්ගේ බැඳීම වෙනුවෙන් ඇපැකර සපයන්නාවූ තැනැත්තන් විසින් ගෙවීමට තියමිතව හිගව පවතින තෙය මුදල් පිළිබඳ තොරතුරු රස් කිරීම;
 - ix. බැංකුව හෝ එහි යම් කාබාවක් විසින් බැඳී ඇත්තා වූ යම් නීතියක අවශ්‍යතා යටතේ වූ හෙළිදරව් කිරීම සඳහා වන අවශ්‍යතා සපුරාලීම;
 - x. බැංකුවේ සැබැ හෝ යෝජිත පැවරුම්ලාභීයකු, හෝ බැංකුවේ අයිතිවාසිකම් පිළිබඳව සහභාගිවන්නකු හෝ උප-සහභාගිවන්නකු හට ගනුදෙනුකරු සම්බන්ධයෙන්, එම පැවරුම, සහභාගිත්වය හෝ උප-සහභාගිත්වයට විෂය වස්තුව බවට පත්වීමට අපේක්ෂිත ගනුදෙනුව ඇගයීමට හැකියාව ලබන්දීම; සහ
 - xi. ඒ ආශ්‍රිත වෙනත් අරමුණු.

- (c) ගිණුම් හිමියකු සම්බන්ධයෙන් බැංකුව විසින් රඳවා ගෙන ඇති දත්ත, බැංකුව විසින් රහස්‍ය ලෙස තබාගනු ලබන අතර (b) ජේදයේ නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සඳහා එම තොරතුරු බැංකුව විසින් පහත සඳහන් පාර්ශ්ව වෙත සපයනු ලැබේය හැකිය.
- ස්වකීය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යැම උදෙසා, බැංකුව වෙත පරිපාලනමය, විදුලි සංදේශ, පරිගණක, ගෙවීම් හෝ සුරක්ෂා නිශ්චාගන හෝ වෙනත් සේවා සපයනු ලබන යම් නියෝජිතයකු, කොන්ත්‍රාත්කරුවකු හෝ තුන්වන පාර්ශ්ව සේවා සපයන්නකු;
 - එම තොරතුරු රහස්‍ය ලෙස තබා ගැනීමට පොරොන්දු වී සිටින බැංකුවේ යම් සම්හ සමාගමක් ද ඇතුළුව බැංකුව වෙත රහස්‍යහාවය පිළිබඳ වගකීමක් දරනු ලබන වෙනත් යම් තැනැත්තකු;
 - වෙක්පත ලියන ලද බැංකුව විසින්, ගෙවීම් කළ වෙක්පතක පිටපතක් (ආදායකයාගේ විස්තර අන්තර්ගත විය හැකි) එම වෙක්පතේ ලැබුමිකරු; මූල්‍යවර විමුණුම් නියෝජිතායතන සහ ගෙවීම් පැහැර හරින ලද අවස්ථාවක දී මූල්‍ය එකතු කිරීමේ නියෝජිතායතන වෙත ලබාදෙන අවස්ථාවකදී එවැනි ගෙවීම් කිරීමේ යම් බැංකුවක් සඳහා;
 - බැංකුව හෝ එහි කිසියම් ගාබාවක් විසින් යම් නීතියක නියම කිරීම යටතේ ඕනෑම පුද්ගලයකු වෙත බැංකුව විසින් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවක් සපුරාලීම සඳහා; සහ
 - බැංකුවේ සැබැං හෝ යෝජිත පැවරුම්ලාභියකු, හෝ ගනුදෙනුකරු සම්බන්ධයෙන් බැංකුවේ අයිතිවාසිකම් පිළිබඳව සහභාගිවන්නකු හෝ උප-සහභාගිවන්නකු හෝ පැවරුම්කරුවකු;
 - අධිකරණ නියෝගයක් මගින්.

සංයුක්ත ප්‍රකාශන (COMPOSITE STATEMENT)

54.

සැම එක් එක් මාසයේදී ම (හෝ ගිණුම් හිමියා විසින් නිශ්චිතව දක්වනු ලබන ආකාරයට) බැංකුව විසින් කළට නිශ්චිතව දක්වනු ලබන සියලු HSBC Premier ගිණුම් සහ වෙනත් බැංකු සේවා වලට අදාළ ගනුදෙනු සහ ගේඡ මුදල් පෙන්නුම් කරනු ලබන ගිණුම් ප්‍රකාශනයක් බැංකුව විසින් ගිණුම් හිමියා වෙත යවනු ලැබේ. ප්‍රකාශන වතුය අවසාන දින සිට දින 10ක් ඇතුළත ගිණුම් ප්‍රකාශනය ලැබේ නොමැති අවස්ථාවක දී, ඒ පිළිබඳව බැංකුව වෙත දැනුම්දිය යුතුය. එක් එක් ගිණුම් ප්‍රකාශනය පරික්ෂාකර බැලීමට සහ (අවස්ථාවෝව්ති පරිදි) එම ගිණුම් ප්‍රකාශනය ගිණුම් හිමියා වෙත ලැබීමේ දින සිට දින 14ක් ඇතුළත (එම ගිණුම් ප්‍රකාශනයේ සඳහන් වන යම් දුෂ්‍රණයක්, වංචාවක්, බලය නොමැතිකමක් හෝ යම් තැනැත්තකුගේ පැහැර හැරීමක් ඇතුළුව, ඒවාට සීමා නොවන්නා වූ) එම ගිණුම් ප්‍රකාශනයේ ඇති ඕනෑම ක්‍රමයකින් උපවිත වන යම්

උද්ධේෂිත වැරදි හෝ මගහැරීම් පිළිබඳව ගිණුම් හිමියා විසින් බැංකුව වෙත වාචිකව හෝ ලිඛිතව දැනුම්දීම සඳහා ගිණුම් හිමියා එකශට සිටින අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් සංපුක්ත ගිණුම් ප්‍රකාශනයේ පෙන්වා ඇති ගේෂය අවසානාත්මක සාක්ෂියක් ලෙස පිළිගැනීම සඳහා ගිණුම් හිමියා බැඳී සිටින ලෙස සලකනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමේ හෝ ප්‍රතිකර්ම අපේක්ෂා කිරීමේ ගිණුම් හිමියාගේ අයිතිවාසිකම් ගිණුම් හිමියා විසින් අත්හරිනු ලැබ ඇති ලෙස සලකනු ලැබේ.

55.

මහුගේ/ඇයගේ ගිණුම් ප්‍රකාශනවල පිටපත් සූරක්ෂාව තබා ගැනීම පිළිබඳව ගිණුම් හිමියා වගකිව යුතු අතර, බැංකුව වෙතින් ප්‍රකාශනවල පිටපත් ඉල්ලා සිටීමේදී, බැංකුවේ ප්‍රකාශන ගාස්තු ලේඛනය අනුව, මෙම සේවය සැපයීම වෙනුවෙන් ගාස්තු අය කිරීමට බැංකුව අයිතිය රඳවා ගනිය.

දුරකථන සේවා සහ හානිපූරණය (PHONE SERVICES AND INDEMNITY)

56.

බැංකුව විසින් සපයනු ලබන දුරකථන සේවාවන් මගින් පහත දැක්වෙන කරුණු පිළිබඳ දුරකථන උපදෙස් ආවරණය කෙරෙයි:

- i. ගිණුම් හිමියාගේ ගිණුම් අතර මුදල් පැවරීම: හැවුල් ගිණුම් සම්බන්ධයෙන් වනවිට අත්සන් කිරීමේ උපදෙස් එක් ගිණුම් හිමියකු විසින් අත්සන් කිරීම සඳහා පමණක් වන අවස්ථාවක දී පැවරීම සඳහා අවසර දෙනු ලැබේ. එවැනි අවස්ථාවක දී, ගිණුම් හිමියාගේ හැවුල් ගිණුම් අතර සහ/හෝ එම ගිණුම් හිමියාගේම තනි පුද්ගල ගිණුම් අතර පැවරීම සිදුවිය යුතුය;
- ii. ගිණුම් ගේෂයන්, අවසාන ගනුදෙනු (ගිණුම් හිමියාගේ ගිණුම් හා සම්බන්ධ), විනිමය අනුපාතික සහ තැන්පතු අනුපාතික පිළිබඳ විමසීම;
- iii. ගිණුම් ප්‍රකාශන (තෝරාගත් ගිණුම් සඳහා) ඉල්ලීම, ගිණුම් හිමියාගේ ගිණුමට අදාළ වෙක්පොත් සහ වෙක්පත් ගෙවීම නතර කිරීමට ඉල්ලීම; සහ HSBC සම්බන්ධ හෝ MasterCard International විසින් සපයනු ලබන ගෝලිය සේවා. බැංකුව විසින් කළින් කළට හඳුන්වා දෙනු ලබන වෙනත් එවැනි බැංකුකරණ සහ ආයෝජන සේවා.

57.

යම් උපකරණයක් තිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීම හෝ අසාර්ථක වීම ඇතුළුව බැංකුවේ පාලනයෙන් පරිබාහිරව පවත්නා යම් හේතුවක් නිසා සම්පූර්ණ වශයෙන් හෝ අර්ථ වශයෙන් දුරකථන උපදෙස් අනුව ක්‍රියාකාරීමට නොහැකි වීම පිළිබඳව බැංකුව සහ/හෝ එහි නිලධාරීන් ගිණුම් හිමියා වෙත වගකියනු නොලබන අතර, කිසිදු අවස්ථානුගත කරුණක් යටතේ බැංකුව සහ

එහි නිලධාරීන් විසින් දුරකථන උපදෙස් පිළිගෙන සිටීම සහ ඒ අනුව ක්‍රියා කිරීම හෝ ක්‍රියා කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් හෝ එහි ප්‍රතිඵලයක් වගයෙන් සෘජුව හෝ වකුව පැන තහින සියලු තැඩු, තැඩු කටයුතු, හිමිකම්පැමි, පාඩු, අලාභ, පිරිවැය සහ වියදම් සම්බන්ධයෙන් හෝ එම හේතුවෙන් ඇතිවන සියලු සෘජු, වකු හෝ ආනුෂ්ඨික අලාභ සඳහා බැංකුව සහ/හෝ එහි නිලධාරීන් ගිණුම් හිමියාට වගකියනු නොලබන අතර, එකී සියලු තැඩු, තැඩු කටයුතු, හිමිකම්පැමි, පාඩු, අලාභ, පිරිවැය සහ වියදම් වලට එරෙහිව ගිණුම් හිමියා විසින් බැංකුව සහ/හෝ එහි නිලධාරීන් හානිපුරණය කර නිදහස්ව තැබිය යුතුය.

58.

මෙහි සඳහන් නීතිරිති සහ කොන්දේසි වලට අනුව දුරකථන උපදෙස් ලබාදීම සඳහා ගිණුම් හිමියාට ඇති අයිතිය සැම අවස්ථාවක දී ම බැංකුවේ අහිමතයට යටත් වන අතර, බැංකුව විසින් ඔහුම අවස්ථාවක දී දැනුම් දීමකින් යුතුව එම අයිතිය ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබිය හැකිය.

දුරකථන හෝ වෙනත් උපදෙස් වල කාර්ය සඳහා ගිණුම් හිමියාගේ ගිණුමේ සහ/හෝ තෙව්වීම් කාචිපත් ගිණුමේ ප්‍රමාණවත් මුදල් (හෝ කලින් සැලසුම් කළ ගෙය පහසුකම්) ඇති බවට ගිණුම් හිමියා විසින් සහතික විය යුතු අතර, එයින් ඇති වන ප්‍රතිචිපාක සඳහා බැංකුව වගකියනු නොලබන නමුත් එම මුදල් ප්‍රමාණවත් වීම නොසලකම්න් බැංකුව ස්වකිය පරම අහිමතය පරිදි උපදෙස් ක්‍රියාත්මක කිරීම බැංකුව සිදු කරන අවස්ථාවක දී, ගිණුම් හිමියාගෙන් පූර්ව අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව හෝ ගිණුම් හිමියා වෙත දැනුම් දීමකින් තොරව හෝ බැංකුව විසින් එසේ ක්‍රියා කරනු ලැබිය හැකි අතර, එමගින් ඇති වන යම් අයිරා පහසුකම්, අත්තිකාරම් හෝ ගෙය පිළිබඳව මෙන්ම වෙනත් සියලු ආශ්‍රිත ගාස්තු සඳහා ගිණුම් හිමියා වගකියනු ලැබිය යුතුය. එම අයිරා පහසුකම්, අත්තිකාරම් හෝ ගෙය මුදල් බැංකුව විසින් ස්වකිය පරම අහිමතය පරිදි තීරණය කරනු ලබන යම් පොලී අනුපාතික වලට යටත් වන අතර, ඒවා එකී ගිණුම් වලට අදාළ වන බැංකුවේ සාමාන්‍ය නීතිරිති හා කොන්දේසි මගින් පාලනය වේ.

59.

ඇමතුම් මධ්‍යස්ථානය හරහා ලියාපදිංචි කළ සේවා සඳහා බැංකුව විසින් සාමාන්‍ය අයබඳ අය කරනු ඇත.

60.

කලින් කළට තීරණය කරනු ලැබිය හැකි සේවා ගාස්තු සහ/හෝ වෙනත් ගාස්තු පැනවීමේ අයිතිය බැංකුව සතු වන අතර, බැංකුවේ ප්‍රකාශිත ගාස්තු ලේඛනය, බැංකුවේ වෙබ් අවවිය වන www.hsbc.lk හි සහ/හෝ බැංකුවේ ගාබාවත් හි දැන්වීම් පූරුරු වල ප්‍රදරුණය කිරීම මගින් සහ/හෝ බැංකුවට සුදුසු යැයි හැගෙන යම් ඉලෙක්ට්‍රොනික / ඩිජිටල් සන්නිවේදන මාර්ගතයකින්/තුමයකින් බැංකුව විසින් ගිණුම් හිමියා/හිමියන්ට දැනුම් දෙනු ඇත.

61.

බ�ංකුව විසින් ස්වකීය පරම අහිමතය පරිදි සූදුසු යැයි තීරණය කරනු ලබන ආකාරයට කළින් කළට මෙහි සඳහන් සේවා විෂය පථය, සේවා ගාස්තු සහ නිතිරිති සහ කොන්දේසි වෙත යමක් අලුතෙන් එකතු කිරීම, එවා ඉවත් කිරීම හෝ වෙනස් කිරීම සඳහා අයිතිය රඳවා ගනියි. බ�ංකුවේ වෙබ් අච්චිය වන www.hsbc.lk හි සහ/හෝ බ�ංකු ගාබාවල ඇති දැන්වීම් පුවරු වල එකී ප්‍රතිශේෂිත නිතිරිති සහ කොන්දේසි හෝ අදාළ ගාස්තු පිළිබඳව බ�ංකුවේ වෙබ් අච්චිය වන www.hsbc.lk හි සහ/හෝ බ�ංකුවේ ගාබාවන් හි දැන්වීම් පුවරු වල පුදරුණය කිරීම මගින් සහ/හෝ බ�ංකුවට සූදුසු යැයි හැගෙන යම් ඉලෙක්ට්‍රොනික / ඩිජිටල් සන්නිවේදන මාරුගතයකින්/තුමයකින් බ�ංකුව විසින් ගිණුම් හිමියා/හිමියන්ට දැනුම් දෙනු ඇත.

62.

ගිණුම් හිමියාගේ ගිණුම් හා සම්බන්ධ ("තොරතුරු") දුරකථනය මගින් ලැබෙන ඉල්ලීම් මත පදනම්ව කළින් කළට තොරතුරු සැපයීම සඳහා හෝ අරමුදල් පැවරීම සඳහා ගිණුම් හිමියාගේ ඉල්ලීම් පරිදි බ�ංකුව විසින් එකග වීම සැලකිල්ලට ගෙන, එම තොරතුරු අප්‍රේස්‍යා කරන හෝ එම පැවරුම් උපදෙස් ලබාදෙන තැනැත්තාගේ ("ඇමතුමිකරු") අනන්‍යතාව තහවුරු කරගැනීම බ�ංකුවට නොහැකි බවට ගිණුම් හිමියා විසින් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන, ගිණුම් හිමියා විසින් පහත දැක්වෙන පරිදි කොන්දේසි විරහිතව ප්‍රකාශ කර එකගව වේ,

(a) එම උපදෙස් ගිණුම් හිමියා විසින් ලබාදී ඇතැයි යන උපකල්පනය සහ විශ්වාසය මත ස්වකීය පරම අහිමතය පරිදි එකී තොරතුරු ලබාදීම සඳහා හෝ ගිණුම් හිමියාගේ එක් ගිණුමක සිට ගිණුම් හිමියාගේ තවත් ගිණුමකට/ගිණුම් වලට මුදල් පැවරීම සඳහා බ�ංකුවට මෙයින් බලය ලබා දෙන අතර, සමස්ත පැහැර හැරීමකින් තොරව බ�ංකුව විසින් සද්ධාවයෙන් ක්‍රියාකර ඇත්තම් මිස සංප්‍රව හෝ වකුව ඒ සම්බන්ධයෙන් සිදු වන යම් අහිතකර ප්‍රතිචිපාකයක් හේතුවෙන් ඇති වන යම් පාඩු හෝ අලාභ සඳහා ගිණුම් හිමියා වෙත බ�ංකුව කිසීම ආකාරයකින් වගකීමට බැඳී නොමැත.

(b) බ�ංකුව විසින් සද්ධාවයෙන් ක්‍රියාකර ඇත්තම් සහ සමස්ත පැහැර හැරීම පිළිබඳව බ�ංකුව වරදකරු නොවේ නම් මිස ඇමතුමිකරුගේ අනන්‍යතාව තහවුරු කිරීමට බ�ංකුව විසින් සාධාරණ පියවර ගනු ලැබිය යුතු නමුත් දුරකථනය මගින් ලැබුණු එකී ඉල්ලීම් වලට අනුව බ�ංකුව සිදු කරන ලද යම් ක්‍රියාවක් සඳහා බ�ංකුව විසින් ගිණුම් හිමියාට හෝ වෙනත් යම් පාර්ශ්වයක් වෙත හෝ කිසිදු අයුරකින් වගකීමට බැඳී නොමැත.

(c) බ�ංකුවට සහ/හෝ එහි නිලධාරීන්ට එරෙහිව යම් පාර්ශ්වයක් විසින් ගෙන එනු ලැබිය හැකි සියලු නඩු, නඩු කටයුතු, හිමිකම් පැමි, පාඩු, අලාභ, පිරිවැය සහ වියදම් වලට එරෙහිව හෝ එම තොරතුරු බ�ංකුව විසින් සැපයීමේදී හෝ බ�ංකුව විසින් මුදල් සැපයීමේදී බ�ංකුව සහ/හෝ එහි නිලධාරීන් විසින් සිදු කරනු ලබන යම් ක්‍රියාවක්,

කරුණක් හෝ දෙයක් හේතුවෙන් බැංකුව විසින් සංප්‍ර හෝ වකුව විද දාරාගන්නා ලද සියලු නඩු, නඩු කටයුතු, හිමිකම් පැමි, පාඩු, අලාහ, පිරිවැය සහ වියදම් වලට එරෙහිව සියලු අවස්ථාවල දී බැංකුව සහ එහි නිලධාරීන් හානිපූරණය කර තිබූහස්ව තැබීමට ගිණුම් හිමියා එකග වී හාරගෙන සිටියි.

(d) බැංකුව සහ/හෝ එහි නිලධාරීන් සද්ධාවයෙන් ක්‍රියාකර ඇත්ත්ම සහ සමස්ත පැහැර භැරීම පිළිබඳව වරදකරු නොවේ නම් මිස ඒ සම්බන්ධයෙන් ඕනෑම ආකාරයෙන් සංප්‍රව හෝ වකුව ඇති වන යම් පාඩු හෝ අලාහ සඳහා හෝ බැංකුව විසින් කරන ලද යම් පැවරීමක් හෝ බැංකුව සහ/හෝ එහි නිලධාරීන් විසින් ගිණුම් හිමියාට ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් බැංකුව සහ/හෝ එහි නිලධාරීන්ට එරෙහිව ගිණුම් හිමියා විසින් කිසිදු ආකාරයකින් හිමිකම් පැමික් කළ නොහැකි බවට ගිණුම් හිමියා එකග වී සිටියි.

උකස් කිරීමේ හෝ හිලවී කිරීමේ බැංකුවේ අයිතිය (BANK'S RIGHT OF LIEN AND SET-OFF)

63.

කිසියම් පොදු ලියමකට, කිසියම් ආකාරයක ගිණුමක බැංකුව වෙත ඇති සුරක්ෂිතයක් මගින් පියවා ගැනීමේ අයිතියකට හෝ වෙනත් අයිතියකට අගති විරහිතව සහ රට අතිරේකව, බැංකුව විසින් ඕනෑම අවස්ථාවක දී පුරුව-දැනුම් දීමකින් තොරව පහත දැක් සිදු කළ හැකි බවට ගිණුම් හිමියා එකග වේ;

(a) යම් ගිණුමක බැරට හෝ ගිණුම් හිමියාගේ නමින් තනිව හෝ වෙනත් තැනැත්තේකු සමග හවුලේ යම් ගිණුමක පවතින ඕනෑම ව්‍යවහාර මුදල් වර්ගයකින් පවතින ඕනෑම මුදලක් (“එකී මුදල්”) නියම හෝ අහඹු හෝ වර්තමාන හෝ අනාගත සහ, ගිණුම් හිමියා තනිව හෝ වෙනත් තැනැත්තේකු සමග හවුලේ ගෙයව සිටියේ වුවද, (“එකී ගෙයගැනී හාවය”) කිසියම් ආකාරයක ගෙයගැනී හාවයක් වෙනුවෙන් (ආදේශ කිරීම සඳහා යම් තැන්පතුවක් එහි කළේ පිරීමේ දිනට පෙර බැංකුගත කිරීමට අවශ්‍ය වන්නේ වුවද) ආදේශ කිරීම, සහ/හෝ;

(b) එකී මුදල් වලින් කිසිවක් ගිණුම් හිමියාට ගෙවිය යුතුව පවතින විට සහ හෝ, එකී ගෙයගැනී හාවය අදාළ අවස්ථාවේ දී එකී මුදල් වලට සමාන හෝ එය ඉක්මවා යන්නේ නම්, ඒ ප්‍රමාණයට ඉල්ලා සිටි විටෙක ගෙවීම ප්‍රතික්ෂේප කිරීම.

64.

ගනුදෙනුකරුගේ මරණය හෝ තෙත්තික අභ්‍යන්තාව මගින් බැංකුවේ අයිතිවාසිකම් වලට බලපෑමක් නොවනු ඇත.

ව්‍යවස්ථාපිත ප්‍රකාශය/විදේශ විනිමය රෙගුලාසි (STATUTORY DECLARATION / FOREIGN EXCHANGE REGULATIONS)

65.

දේශීය ආදායම දෙපාර්තමේන්තුවෙහි අවශ්‍යතාවන්ට අනුව, ගිණුම් විවෘත කිරීමේ පොරමයේ සඳහන් ස්වකිය බඳු තත්ත්වය පිළිබඳ ව්‍යවස්ථාපිත ප්‍රකාශය ගිණුම් හිමියා විසින් සම්පූර්ණ කළ යුතුය. යම් කාලයීමාවක් සඳහා ගෙවිය යුතු පොලී මුදලින්, පොලී ගෙවීම මත වූ රඳවුම් බද්ද, දේශීය ආදායම දෙපාර්තමේන්තුව විසින් නිශ්චිතව දක්වනු ලබන යම් පොලී අනුපාතිකයක් හෝ අනුපාතික අනුව බැංකුව විසින් අවුකරනු ලැබේ.

66.

මෙහි අන්තර්ගත සියලු නීතිරීති සහ කොන්දේසි, විදේශ විනිමය පාලනය කෙරෙන ඕනෑම නීතියකට සහ/හෝ කළින් කළට ඒ යටතේ සකසනු ලබන ඕනෑම රෙගුලාසියකට විෂය වේ.

දේශීන්තර HSBC Premier සේවාවන් (OVERSEAS HSBC PREMIER SERVICES)

67.

බැංකුව සහ/හෝ HSBC සම්බනයේ වෙනත් යම් සාමාජිකයන් විසින් කළින් කළට තීරණය කරනු ලබන සහ බැංකුව සහ එවැනි වෙනත් යම් සාමාජිකයන් විසින් හෝ ඔවුන් විසින් නම් කරනු ලබන තුන්වන පාර්ශ්ව විසින් සංඝ්වම සපයනු ලබන බැංකුකරණ ආශ්‍රිත හෝ බැංකුකරණ ආශ්‍රිත නොවන හෝ ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව වූ බැංකු පමණක් නොව HSBC සම්බන සාමාජිකයන් විසින් ද පිරිනමනු ලබන ගිණුම්, සේවා, ප්‍රදාන, ප්‍රතිලාභ, වරප්‍රසාද සහ වෙනත් සමාන විශේෂාංග (“විශේෂාංග”) මෙම පැකෙශ්‍ය යටතේ ගිණුම් හිමියා විසින් ණුක්ති විදිනු ලැබිය හැකි සේවා වලට ඇතුළත් වේ.

68.

පැකෙශ්‍ය යටතේ පිරිනමනු ලබන ඇතැම් විශේෂාංග ණුක්ති විදිම සඳහා ගිණුම් හිමියා හිමිකම් ලබන්නේද තැද්ද යන්න තීරණය කිරීමට බැංකුවට සහ HSBC සම්බනයේ වෙනත් සාමාජිකයින්ට පහසුකම් සැලැස්වීම පිශීස සහ ගිණුම් හිමියා මෙම පහසුකම් ණුක්ති විදිම සඳහා යෝග්‍ය වන

අවස්ථාවකදී, ගිණුම් හිමියාට එකී විශේෂාංග සැපයීම සඳහා බැංකුවට සහ HSBC සමූහයේ මෙම සාමාජිකයන්ට හැකියාව ලැබෙනු පිණීස, බැංකුව සහ වෙනත් HSBC සමූහයේ සාමාජිකයින් සමග පවත්වාගෙන යනු ලබන හෝ ඔවුන්ගෙන් ලබාගන්නා (ණය තොරතුරු නියෝජිත ආයතනවලින් ලබාගන්නා තොරතුරු ද ඇතුළව) පුද්ගලික දත්ත සහ වෙනත් ඣය තොරතුරු ඇතුළව ඒවාට සිමා නොවන්නාටු ගිණුම් හිමියාට සහ ඔහුගේ/අයෙගේ ගිණුම් වලට අදාළ සියලු තොරතුරු බෙදා-හදා ගැනීම සඳහා ගිණුම් හිමියා විසින් බැංකුව සහ මෙම HSBC සාමාජිකයින් වෙත සම්පූර්ණයෙන් බලය පවරනු ලැබේ. බැංකු ඣය සහ මාස්ටර් ඣය (පහත අර්ථ තිරුපිණය කළ) හා සම්බන්ධ ඒවාට සිමා නොවන්නාටු තොරතුරු ද ඇතුළව බැංකුව විසින් මෙම විශේෂාංග සැපයීම සම්බන්ධයෙන් අවශ්‍ය බවට සලකනු ලබන ගිණුම් හිමියාට සම්බන්ධ සියලු තොරතුරු (අදාළ අධිකරණ ප්‍රදේශය ඇතුළත හෝ ඉන් පිටත වූ සහ HSBC සමූහය ඇතුළත හෝ ඉන් පිටත) බැංකුව සහ HSBC සමූහයේ සියලු සාමාජිකයින් විසින් හාවත කිරීම, ගබඩා කිරීම, සකස් කිරීම, අනාවරණය කිරීම සහ පැවරීම සඳහා ගිණුම් හිමියා විසින් බැංකුවට තවදුරටත් බලය පවරනු ලැබේ.

69.

බැංකුව හෝ HSBC සමූහයේ වෙනත් යම් සාමාජිකයු විසින් අන්‍යාකාරයකින් තීරණය කර ඇත්තාම් මිස, ගිණුම් හිමියා වෙත HSBC සමූහයේ වෙනත් යම් සාමාජිකයු විසින් පිරිනමනු ලබන විශේෂාංග, සැම අවස්ථාවක දී ම බැංකුව (හෝ අදාළ වේ නම්, HSBC සමූහයේ වෙනත් යම් සාමාජිකයු සමග) ගිණුම් හිමියාට පැකෙක්ෂය වෙන්කර දීමට සහ පවත්වාගෙන යැමට යටත්ව විය යුතුය. මෙම සැම එක් එක් විශේෂාංගයක්ම බැංකුව සහ/හෝ HSBC සමූහයේ අදාළ සාමාජිකයා (සාමාජිකයන්) විසින් නිශ්චිතව දක්වනු ලබන ඇතැම් නීතිමිත හා කොන්දේසි වලට යටත් විය යුතු අතර, එකී නීතිමිත සහ කොන්දේසි මගින් බැඳී සිටීමට ගිණුම් හිමියා එකග වෙයි.

70.

බැංකුව විසින් පිරිනමනු ලබන පැකෙක්ෂයට, ගිණුම් හිමියා වෙත ලබ දෙන යම් බැංකුකරණ හෝ ඣය පහසුකම් ඇතුළත් වන අවස්ථාවක දී, සහ එම බැංකුකරණ සහ ඣය පහසුකම් සඳහා කළ යුතු ගෙවීම හිගව සහ අයවිය යුතුව පවතින අවස්ථාවල දී එකී බැංකුකරණ හෝ ඣය පහසුකම් ආපසු ගෙවීමේ වගකීම ගිණුම් හිමියා විසින් පැහැර හැර ඇති අවස්ථාවක දී (“බැංකු ඣය”), පහත සඳහන් ආකාරයට ක්‍රියා කිරීමට ගිණුම් හිමියා විසින් බැංකුව වෙත බලය පවරනු ලැබේ:

- (a) බැංකුව සඳහා සහ වෙනුවෙන් HSBC සාමාජිකයු විසින් බැංකු ඣය එකතු කරනු ලැබිය හැකිය;

- (b) ගිණුම් හිමියාගෙන් අයවිය යුතු යම් හිග මූදලක් හෝ නොගෙවා ඇති මූදල් හෝ එකතු කරගැනීම සඳහා එකතු කිරීමේ නියෝජිතයකු (නියෝජිතයන්) සහ යම් තුන්වන පාර්ශ්ව සේවයේ යෙදුවීම සඳහා වූ HSBC සාමාජිකයාගේ අධිකිවාසිකම සහ බැංකුව වෙනුවෙන් ගිණුම් හිමියා විසින් ලබාදී ඇති හානිපුරණය සියලු කාර්ය සම්බන්ධයෙන් බැංකු ගාසි සඳහා ඇතුළත් වන්නේ ය.
- (c) බැංකුව විසින් ඔහුම අවස්ථාවක දී සහ කළින් කළට බැංකුවේ ගාසි මූදල් සම්පූර්ණයෙන් හෝ එහි යම් කොටසක් (කොටස්) HSBC සාමාජිකයකු වෙත පවරා දෙනු ලැබිය හැකිය;
- (d) HSBC සාමාජිකයා විසින් ස්වකිය අනුග්‍රහය සඳහා වූ බැංකු ගාසි පැවරීමක් හාරගෙන තමා වෙත පවරා ඇති එකී බැංකු ගාසි සම්බන්ධයෙන් තමාගේ හිලවි කිරීමේ අධිකිය ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය;
- (e) ගිණුම් හිමියා විසින් බැංකු ගාසි පැවරීම හේතුවෙන් තමාට ඇති සියලු අධිකිවාසිකම් සහ එකී පවරා දුන් ගාසි වලට එරෙහිව HSBC සාමාජිකයා සතු හිලවි කිරීමේ අධිකිය ක්‍රියාත්මක කිරීමේ අධිකිවාසිකම් අදාළව සියලු තීතිරිති සහ රෙගුලාසි මගින් අවසර දී ඇති ප්‍රමාණයට ගිණුම් හිමියා විසින් ස්වකිය අධිකිවාසිකම් අත්හරිනු ලැබිය හැකිය; සහ
- (f) බැංකු ගාසි අයකරගැනීමේදී දැරීමට සිදු වූ සාධාරණ නෙතික ගාස්තු සහ වෙනත් ගාස්තු, අයකිරීම සහ වියදම් ඇතුළත් එවාට සීමා නොවී, බැංකු ගාසි හේතුවෙන් හෝ එහි ප්‍රතිඵලයක් වශයෙන් හෝ බැංකුව සහ HSBC සාමාජිකයා විසින් සාපුරුව හෝ වකුව හෝ දරන ලද හෝ වැය කරන ලද එකී ගාස්තු, අයකිරීම්, පාඩු සහ වියදම් සඳහා ද මෙම 70 වගන්තිය අදාළ වන්නේය.

71.

බැංකුව හැරෙන්නට, HSBC සමුහයේ සාමාජිකයකු ("HSBC සාමාජිකයා") විසින් පැකෙශය පිරිනමන ලද අවස්ථාවක සහ ගිණුම් හිමියා වෙත යම් බැංකුකරණ හෝ ගාසි පහසුකම් පිරිනැමීම රට ඇතුළත් වනවිට, එකී බැංකුකරණ හෝ ගාසි පහසුකම් සම්බන්ධයෙන් හිගව සහ ගෙවිය යුතුව ("බැංකු ගාසි") පවතින අවස්ථාවකදී ගිණුම් හිමියා විසින් කරන ලද යම් පැහැර හැරීමකදී පහත කරණු සඳහා අවසර ලබාදීමට ගිණුම් හිමියා එකතු වේ:

- (a) HSBC සාමාජිකයා සඳහා සහ වෙනුවෙන් බැංකුව විසින් බැංකු ගාසි එකතු කරනු ලැබිය හැකිය;

- (b) ගිණුම් හිමියාගෙන් අයවිය යුතු හිග මුදල් හෝ තොගෙවා ඇති මුදල් එකතු කරගැනීම සඳහා එකතු කිරීමේ නියෝජිතයකු (නියෝජිතයන්) සහ තුන්වන පාර්ශ්ව සේවයේ යෙදවීම සඳහා වූ බැංකුවේ අයිතිවාසිකම සහ බැංකුව වෙනුවෙන් ගිණුම් හිමියා විසින් ලබාදී ඇති ඕනෑම හානිපුරණ කාර්යයක් සම්බන්ධයෙන් සාමාජික ණය සඳහා ඇතුළත් වන්නේය;
- (c) HSBC සාමාජිකයා විසින් ඕනෑම අවස්ථාවක දී සහ කළීන් කළට සාමාජික ණය මුදල් සම්පූර්ණයෙන් හෝ එහි යම් කොටසක් (කොටස්) බැංකුව වෙනුවෙන් පවරා දෙනු ලැබිය හැකිය;
- (d) බැංකුව විසින් ස්වකිය අනුග්‍රහය සඳහා වූ සාමාජික ණය පැවරීමක් හාරගෙන තමා වෙත පවරා ඇති එකී සාමාජික ණය සම්බන්ධයෙන් තමාගේ හිලවි කිරීමේ අයිතිය ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය;
- (e) අදාළ සියලු නීතිරීති සහ රෙගුලාසි මගින් අවසර දී ඇති ප්‍රමාණයට ගිණුම් හිමියා විසින් සාමාජික ණය පැවරීම සම්බන්ධව ඔහු/ඇය සතු ඇති සියලු අයිතිවාසිකම් සහ එකී පවරා දුන් නිය වලට එරෙහිව බැංකුව සතු හිලවි කිරීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිවාසිකම් ගිණුම් හිමියා විසින් අත්හරිනු ලැබිය හැකිය; සහ
- (f) සාමාජික ණය අය කරගැනීමේ දී දරනු ලබන සාධාරණ තොතික ගාස්තු සහ වෙනත් ගාස්තු, අයකිරීම සහ වියදම් ඇතුළුව ඒවාට සීමා තොවන්නාවූ බැංකු නිය හේතුවෙන් හෝ එහි ප්‍රතිඵලයක් වශයෙන් බැංකුව සහ HSBC සාමාජිකයා විසින් සංප්‍රව හෝ වකුව දරන ලද හෝ වැය කරන ලද එකී යම් ගාස්තු, අයකිරීම්, පාඩු සහ වියදම් සඳහා ද මෙම 71 වන වගන්තිය අදාළ වේ.

72.

ගිණුම් හිමියා වෙත යම් බැංකුකරණ හෝ නිය පහසුකම් ඇතුළු යම් විශේෂාගයක් පිරිනැමීම බැංකුව ඇතුළුව HSBC සම්බන්ධයෙන් යම් සාමාජිකයකු විසින් සිදු කළ අවස්ථාවක දී, එකී පහසුකම් එකක් හෝ වැඩි ගණනක් සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කරන ලද යම් පැහැර හැරීමක දී මෙකී සාමාජිකයන්ගෙන් එකී අයකු හෝ සියලුදෙනා හෝ මුළුන් විසින් පිරිනමන ලද විශේෂාංග ඉවත් කරගැනීම, අත්හිටුවීම, අවලංග කිරීම, අවසන් කිරීම හෝ වෙනස කිරීම හෝ සිදු කළ හැකි බවට ගිණුම් හිමියා අවබෝධ කරගෙන එකත වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වෙනත් දැන අතර, ගිණුම් හිමියා නට ඉහළ පොලී අනුපාතිකයන්, ගාස්තු, අය කිරීම සහ පිරිවැය ගෙවීමට සිදු වීම මෙන්ම ගිණුම් හිමියාට දරන්නට සිදු වූ පොලී අනුපාතිකයන්, ගාස්තු, අය කිරීම, පිරිවැය සහ වියදම් හෝ වෙනත් ඕනෑම බැඳීමක් හෝ වගකීමක් (අලුත් හෝ එකතු කරන ලද ව්‍යවත්) සම්බන්ධයෙන් කිසිදු

තත්ත්වයක් යටතේ HSBC සමූහයේ කිසිදු සාමාජිකයකු වගකීමට හෝ වගකීමට ලක් කළ නොහැකි බව ද ගිණුම් හිමියා අවබෝධ කරගෙන එකග වේ:

73.

බැංකුව වෙත හෝ HSBC සමූහයේ යම් සාමාජිකයකු වෙත ගිණුම් හිමියා විසින් ගෙවිය යුතු යම් මුදලකින් යම් අඩු කිරීමක් හෝ රඳවා තබාගැනීමක් සිදු කිරීම සඳහා යම් අදාළ නීතිරිති හෝ රෙගුලාසි මගින් (HSBC සමූහයේ යම් සාමාජිකයකු විසින් සපයන ලද විශේෂාංගයක් තුළිනි විදිනු ලබන අධිකරණ බලපුද්ගය තුළ වූ නීතිරිති සහ රෙගුලාසි ද ඇතුළව) ගිණුම් හිමියා වෙත නියමකර ඇති විටෙක, එම අඩු කිරීම හෝ රඳවා තබා ගැනීම පිළිබඳ වගකීම, ගිණුම් හිමියාගේ වගකීම වන අතර, ගුද්ධ ගෙවීම එම අඩු කිරීම හෝ රඳවා තබා ගැනීමෙන් පසුව, එසේ යම් අඩු කිරීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකර බැංකුව හෝ HSBC සමූහයේ යම් සාමාජිකයකුට ලැබෙන මුදලට සමාන විය යුතුය. නියමිත කාලසීමාව ඇතුළත අදාළ අධිකාරිය වෙත එම අඩු කිරීම හෝ රඳවා තැබීම සඳහා වූ මුදල් ගෙවීමට සැලස්වීම ගිණුම් හිමියාගේ පරම වගකීම වන අතර, ගිණුම් හිමියා විසින් එසේ කිරීමට අපොහොසත්වීමේ දී සිදු වන සියලු ප්‍රතිච්චිත සම්බන්ධයෙන් ගිණුම් හිමියා විසින් බැංකුව සහ HSBC සමූහයේ අනෙකුත් සාමාජිකයින් හානිපුරණය කර නිදහස්ව තැබිය යුතුය.

74.

මෙහි අන්තර්ගත සියලු නීතිරිති සහ කොන්දේසි, විදේශ විනිමය පාලනය කෙරෙන ඕනෑම නීතියකට සහ කළීන් කළට ඒ යටතේ සකස්හු ලබන යම් නියෝග වලට විෂය වේ.

75.

ඉලෙක්ට්‍රොනිකව බැංකුකරණ කටයුතු කාර්යක්ෂම ආකාරයෙන් සිදු කිරීම සඳහා හාවිත කිරීමට හැකි වනු පිණිස ගිණුමකට Global View ප්‍රවේශ පහසුකම ඇතුළත් කර ඇති අවස්ථාවක, එවැනි පහසුකමක් හාවිත කිරීම, බැංකුවේ ඕනෑම ගාබාවකින් ඉල්ලුම් කළ විටෙක පිටපත් වගයෙන් ලබාගත හැකි සහ පොදු වෙබ් අවබෝධයෙන් ලබාගත හැකි බැංකුවේ Global View පහසුකම සඳහා වන විශේෂත නීතිරිති සහ කොන්දේසි වලට විෂය වන අතර, Global View ප්‍රවේශය ඇති ගිණුම් හිමියා මෙම නීතිරිති සහ කොන්දේසි සමග එකී නීතිරිති සහ කොන්දේසි සම්බන්ධ කර කියවා බැලිය යුතු වේ.

ගිණුම් හිමියකු Global View හරහා සිදු කළ ගනුදෙනු සම්බන්ධයෙන් පැන තැගෙන කිසියම් ආරමුලක් බැංකුව විසින් විමර්ශනය කරනු ඇති අතර, බැංකුව සැහීමකට පත් වන අයුරින් අන්ත්‍රාකාරයකින් ප්‍රත්‍යාක්ෂ නොවුවහොත්, මෙම ක්‍රමවේදය හරහා සිදු කරන ලද ඕනෑම ගනුදෙනුවක වගකීම ගිණුම් හිමියා සතු වනු ඇත.

සාමාන්‍ය (GENERAL)

76.

- (a) බැංකුවට පවතිනු ඇති කිසියම් අධිකියකට අගති විරහිතව, මෙම නීතිඥී හා කොන්දේසි යටතේ හෝ අන්‍යකාරයකින් හෝ බැංකුව විසින් ගිණුම් හිමියා වෙත සපයන යම් බැංකුකරණ සේවාවන් ගාස්තු, පිරිවැය, අයකිරීම, පොලී හෝ බැංකුවට දරන්නට සිදු වන වෙනත් අදාළ වියදම් වලට යටත් වනු ඇති බවට ගිණුම් හිමියා එකග වෙයි.
- (b) බැංකුව විසින් ඕනෑම අවස්ථාවක පූර්ව-දැනුම් දීමකින් තොරව එවැනි ගාස්තු, පිරිවැය, අය කිරීම, පොලී හෝ බැංකුවට දරන්නට සිදු වන සහ /හෝ, ගිණුම් හිමියා බැංකුවේ පවත්වාගෙන යන ඕනෑම ගිණුමකින් සිදු කරන බැංකු ගනුදෙනු අවලංගු කිරීම, විදේශ විනිමය, පොලී අනුපාතික, පාරිභාෂික හාන්චි හෝ වෙනත් යම් අවසරලත් වත්කම් ගේණී සම්බන්ධ සැලසුම් හා සේවාවන්, එම සැලසුම් හා සේවාවන් හි සේවනාවය තොතකා, සහ ගනුදෙනු කිරීමේ ආකාරය තොතකා, අවලංගු කිරීම සහ/හෝ සංශේෂනය සහ/හෝ ද්වීත්වකරණය ද ඇතුළත්ව එහෙත් රට සිමා නොවී, කිසියම් හේතුවක් මත ගිණුම් හිමියා විසින් බැංකුව වෙත ගෙවිය යුතු වන වෙනත් අදාළ වියදම් හර කිරීමට ගිණුම් හිමියා වැඩිදුරටත් එකග වෙයි.
- (c) ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සැලසුම (SLDIS) යනු මූල්‍ය ආයතන වල බලපත්‍රය අවලංගු කිරීම හෝ අන්තිවුවීම හේතුවෙන් මූල්‍ය ආයතන වල තැන්පතුකරුවන් හට සිදුවන පාඩු සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ මූල්‍ය ආයතන වල තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම පිණිස, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ක්‍රියාත්මක කරනු ලබන යාන්ත්‍රණයකි. ද භෞංකොං ඇන්ච් ඡැංග්හායි තැන්කින් කෝර්පරේෂන් ලිමිටඩ්, ශ්‍රී ලංකා ගාබාව / HSBC යනු, SLDIS හි සාමාජික ආයතනයකි. එබැවින්, කළින් කළට CBSL විසින් තීරණය කරනු ඇති සහ SLDIS විසින් දක්වනු ලබන ආවරණය ගණනය කරනු ලබන ක්‍රමවේදයකට අනුව ගණනය කරනු ලබන උපරිම මුදල ශ්‍රීලංකා R.1,100,000/-ක් දක්වා වනදී ගෙවීමක් ඉල්ලුම් තැන්පතුවක්/තැන්පතු, කාල තැන්පතුවක්/ තැන්පතු හෝ ඉතුරුම් තැන්පතුවක්/ තැන්පතු හිමි කරගැනීමට සුදුසුකම් ලබන එක් එක් ගිණුම් හිමියකු වෙත ලැබෙනු ඇත. හවුල් ගිණුම් හිමියකු සම්බන්ධයෙන් වනවිට, සුදුසුකම් ලබන එක් එක් හවුල් ගිණුම් හිමියා වෙනම තැන්පතුකරුවකු ලෙසට සලකනු ඇති අතර, කළින් කළට CBSL විසින් තීරණය කරනු ඇති පරිදි උපරිම මුදල R.1,100,000/-ක් දක්වා වනදී ගෙවීමක් ඔහු/ඇය වෙත ලැබෙනු ඇත. කළින් කළට යාවත්කාලීන කළ හැකි හෝ සංශේෂනය විය හැකි SLDIS පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර www.cbsl.gov.lk/sri-lanka-deposit-insurance-scheme බලන්න.

විවිධ විධිවිධාන

- i. එකතු කිරීමේ නියෝජිතයා. ගිණුම් හිමියාගේ හිග මුදල් හෝ ගෙවිය යුතු මුදල් එකතු කිරීම සඳහා බැංකුව විසින් යම් තුන්වන පාර්ශ්වයන් සේවයේ යෙදවිය හැකිය. එම හිග මුදල් හෝ අය විය යුතු මුදල් එකතු කිරීමේදී දරනු ලබන පිරිවැය සහ වියදම් (තෙනතික ගාස්තු ද ඇතුළව) සම්බන්ධයෙන් ගිණුම් හිමියා විසින් බැංකුව හානිපූරණය කර තිබූස්ව තැබිය යුතුය.
- ii. හඩපට පටිගත කිරීම. සේවා සපයන කාලය තුළදී, බැංකුවට (හෝ එහි නියෝජිතයාට) ගිණුම් හිමියාගෙන් ලැබෙන වාචික උපදෙස් සහ/හෝ සේවා සම්බන්ධයෙන් ගිණුම් හිමියා සහ බැංකුව (හෝ එහි නියෝජිතයා) අතර ඇති වන යම් වාචික සන්නිවේදනයක් පටිගත කිරීමට අවශ්‍ය (නමුත් එසේ කිරීමට බැඳී නොමැති) විය හැකිය.
- iii. අත්හැරීම් සහ ප්‍රතිකර්ම. මේ යටතේ වූ යම් අයිතිවාසිකම්, බලතල හෝ වරප්‍රසාද ක්‍රියාත්මක කිරීමේදී බැංකුවෙන් සිදු වන යම් අපොහොසත්කමක් හෝ ප්‍රමාදයක්, ඒවා අත්හැරීමක් ලෙස ක්‍රියාත්මක නොවිය යුතු මෙන්ම එහි යම් තනි හෝ කොටස් වශයෙන් වූ අපොහොසත්කමක් හෝ ප්‍රමාදයක් මගින් ඒවා තවදුරටත් ක්‍රියාත්මක වීමක් හෝ වෙනත් යම් අයිතිවාසිකමක්, බලතල හෝ වරප්‍රසාද ක්‍රියාත්මක වීම වළක්වාලීමක් සිදු නොවිය යුතුය. බැංකුව වෙත සපයා ඇති මෙහි සඳහන් ප්‍රතිකර්ම අනතුරු ලෙස සලකනු නොලැබිය යුතු මෙන්ම සැම එක් එක් ප්‍රතිකර්මයක්ම එකාබද්ධ ලෙස සලකනු ලැබිය යුතු අතර, එම ප්‍රතිකර්ම මේ යටතේ හෝ යම් ප්‍රශ්න්තියක් හෝ අන්‍යාකාරයකින් නීතිය හෝ සමානාත්මකාව යටතේ දැන් හෝ මින් මතු පවතින යම් දෙන ලද වෙනත් සැම ප්‍රතිකර්මයකටම අතිරේකව විය යුතුය.
- iv. අර්ධ අවලංගුහාවය. මෙහි අන්තර්ගත යම් විධිවිධානයක් යම් අදාළ නීතියක් යටතේ නීතිවිරෝධී බවට, වලංගු නොවන බවට හෝ බලාත්මක නොවන බවට තීරණය කරනු ලැබුවහාත් හෝ විනිශ්චය කරනු ලැබුවහාත්, එම නීති විරෝධී බව, අවලංගු බව හෝ බලාත්මක නොවන බව, පුරුණ බලාත්මක හාවයකින්, වලංගු සහ ක්‍රියාත්මක තත්ත්වයෙන් පවතින මෙහි සඳහන් වෙනත් විධිවිධාන වලට බල නොපැඳු යුතුය.
- v. බැංකුවේ පාලනයට පරිබාහිර අපොහොසත් වීම. බැංකුවේ (සංජ්‍ය හෝ වකු) පාලනයට පරිබාහිර යම් හේතුවක් නිසා යම් සේවයක් සැපයීමට නොහැකිවීම හෝ ප්‍රමාද වීම නොඑසේ නම්, මේ යටතේ වූ යම් බැඳීමක් ඉටු කිරීමට නොහැකිවීම හෝ ප්‍රමාද වීම පිළිබඳව බැංකුව වගකීමට බැඳී නැත.
- vi. නියෝජිතයන් පත් කිරීම. මේ යටතේ වූ බැංකුවේ වගකීම ඉටු කිරීමේ කාර්ය සඳහා බැංකුව විසින් යම් නියෝජිතයකු, සේවා සපයන්නකු හෝ උප-කොන්ත්‍රාත්කරුවකු පත් කරනු ලැබිය හැකිය
- vii. බැංකුව විසින් අයිතින් පවරා දීම. ගිණුම් හිමියා වෙත ලිඛිතව දැන්වීමක් ලබා දීම මගින්, බැංකුව විසින් ඕනෑම අවස්ථාවක දී මේ යටතේ පවතින ස්වකිය අයිතිවාසිකම් කිසිවක් හෝ සියල්ල යම් තැනැත්තෙකට පවරා දීම හෝ මාරු කිරීම සිදු කළ හැකිය. එසේ

පවරා දීම හෝ මාරු කිරීම එම දැන්වීමෙහි දක්වා ඇති බලාත්මක වන දිනයේ සිට බලාත්මක වනු ඇති අතර, ඉන් පසුව බැංකුව එම අයිතිවාසිකම්, ප්‍රතිලාභ සහ/හෝ බැඳීම් වලින් නිදහස් වනු ඇත.

- viii. මූදාව යනාදිය තැති වේම. සේවා හෝ සේවා හාවිතය සම්බන්ධයෙන් බැංකුව වෙත උපදෙස් සැපයීමට හාරිත කරන යම් අනන්තා ලේඛන, මූදාව හෝ වෙළඳ ලකුණ තැති වූ අවස්ථාවක දී, ගිණුම් හිමියා විසින් වහාම බැංකුවට ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දිය යුතුය. එම ලිඛිත නිවේදන බැංකුව වෙත ලැබීමට පෙරාතුව කරන ලද කිසිදු ගෙවීමක් පිළිබඳව බැංකුව වගකියනු නොලැබේ.
- ix. කල් පිරීමට පෙර තවත් තැන්පතු සමග ඒකාබද්ධ කිරීමට සහ කල් පිරීමට පෙර දැනට පවතින තැන්පතුවක මුදල ඉහළ දැමීම සඳහා ඉවත් කරගැනීම ද ඇතුළත්ව යම් හේතුවක් මත කල් පිරීමට පෙර තැන්පතු ආපසු ගැනීමක් දඩ ගාස්තු වලට ද යටත් වනු ඇත. දඩ මුදල බැංකුවේ පරම අහිමතය පරිදි තීරණය කෙරෙනු ඇති අතර, මුල් තැන්පතු මුදල අඩු වන ආකාරයෙන් එය මුල් තැන්පතු මුදලින් අඩු කරගැනීමට හැකිය. බැංකුවේ පරම අහිමතය පරිදි, කල් පිරීමේ දිනයට පෙර මුදා හරිනු ලබන තැන්පතු, බැංකුවේ ගාස්තු ලේඛනයෙහි දක්වා ඇති දඩ අය කිරීම වලට විෂය වේ.

78.

සියලු ගිණුම් වලට අදාළ ප්‍රකාශන, ව්‍යුවර්, මුදල් ආපසු ගැනීමේ/මුදල් තැන්පත් කිරීමේ රිසිට්පත්, වෙක්පත් හෝ වෙනත් යම් ගනුදෙනු වාර්තාවල පිටපත් බැංකුව විසින් අවුරුදු 7ක කාලයක් දක්වා පමණක් සිය හාරයේ තබාගනු ලැබේ. එකී අවුරුදු 7ක කාලසීමාවෙන් පසුව එකී සියලු වාර්තා විනාශ කරනු ලබන අතර, එම අවුරුදු 7ක කාලසීමාවෙන් පසුව එම ප්‍රකාශන හෝ ගනුදෙනුවල පිටපත් සැපයීම සඳහා බැංකුව කිසිදු බැඳීමක් හෝ වගකීමක් හාර නොගනී.

79.

පැකෙක්ජය යටතේ සපයනු ලබන යම් සැලසුම් හෝ සේවා සහ මේ යටතේ වූ නීතිඥී සහ කොන්දේසි හෝ යම් සැලසුම් හෝ සේවා සඳහා අදාළ සම්පූර්ණ නීතිඥී සහ කොන්දේසි වලට හෝ එහි යම් කොටසක් වෙත අලුතින් එකතු කිරීම, ප්‍රතිශේදනය, සංශේදනය හෝ අවලංගු කිරීම අයිතිය බැංකුව සතු වේ. එකී අලුතින් එකතු කිරීම, ප්‍රතිශේදන, සංශේදන හෝ අවලංගු කිරීම හෝ වෙනස් කිරීම පිළිබඳව ලිපි මගින් සහ/හෝ ප්‍රකාශනය සමග ඇමුණුම් ලෙසින් සහ/හෝ බැංකු ගාබාවල දැන්වීම් පුවරු වල දැන්වීම් මගින් සහ බැංකුවේ වෙබ් අඩවිය වන www.hsbc.lk සහ/හෝ බැංකුවට පූදුපූ යැයි හැගෙන ඔනැම ඉලෙක්ට්‍රොනික/චිපිටල් සන්නිවේදන නාලිකාවක්/මාර්ගයක් හරහා දැන්වීමක් ලෙස ප්‍රකාශනයට පත් කිරීම මගින් ගිණුම් හිමියාගේ අවධානයට යොමු කළ අවස්ථාවේ සිට ඒවා බලාත්මක වන අතර, ගිණුම් හිමියා විසින් එමගින් බැඳී සිටීම සිදුවන්නේ ය.

80.

පැකේපය සම්බන්ධයෙන් බැංකුව වෙත ලබා දෙන ලද සියලුම තොරතුරු ගිණුම් හිමියාගේ උපරිම දැනීමට අනුව නිවැරදි බවට ගිණුම් හිමියා තහවුරු කරන අතර, ගිණුම් හිමියාගේ ලිපිනයෙහි වෙනස් වීමක් ද ඇතුළත්ව නමුත් රට සීමා නොවී, ඒ සම්බන්ධයෙන් වෙනස් වීමක් ඇති වුවහොත් වහාම ලිඛිතව බැංකුව වෙත දැනුම් දීමට හාර ගතියි.

81.

බැංකුවේ, එහි ප්‍රධාන කාර්යාලයේ, HSBC ගාබා කාර්යාල වල යම් බලයලත් තැනැත්තකු සහ HSBC සමූහයේ වෙනත් සාමාජිකයන්/සම්බන්ධිත සාමාජිකයන් හෝ දත්ත සකස් කිරීමේ යම් සේවා සපයන්නකු හෝ ගිණුම් ප්‍රකාශන මුද්‍රණය සහ තැපැල් කිරීම සඳහා බැංකුව විසින් යොදවා ඇති යම් තැනැත්තකු විසින් පරිපාලන සහ අභ්‍යන්තර අධික්ෂණ අවශ්‍යතා සඳහා දත්ත සම්ප්‍රේෂණය, ගබඩා කිරීම, සහ/හෝ ඒවාට ප්‍රවේශ වීම අවශ්‍ය වන බවට සලකන අවස්ථාවක දී එම දත්ත සේවා බැහැරීන් ලබා ගැනීම සහ මුද්‍රණය කිරීම හෝ සැපයීම ඇතුළු බැංකුව විසින් ස්වකිය සාමාන්‍ය ව්‍යාපාර කටයුතු පවරා ඇති යම් තැනැත්තකු විසින් ගනුදෙනුකරුට අදාළ ගිණුම් තොරතුරු ඇතුළු සියලු තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සහ/හෝ ගබඩා කිරීම හෝ යම් මධ්‍යස්ථානයක තබා ගැනීම සහ ඒ සඳහා ප්‍රවේශ වීම කරනු ලැබේ හැකි බවට ගිණුම් හිමියා විසින් එකගව පිළිගෙන සිටිනු ලැබේ. එසේ වුවද, UK සහ EU විධාන වලට අදාළ යම් නීතියක් ප්‍රකාරව මෙම විධිවිධාන සම්බන්ධයෙන් ගබඩා කර ඇති තොරතුරු ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුට හිමිකමක් තිබිය යුතුය.

82.

- i. වෙනත් ගිණුම් සම්බන්ධයෙන් වූ ප්‍රවර්ධන සේවාවන්, අනුග්‍රාහක නීතිරීති, අනුග්‍රාහක පොලී අනුපාතික සහ/හෝ විශේෂ ප්‍රවර්ධනයන් ඇතුළුව විවිධ විශේෂාංග ඇති ග්‍රේණී එකක් හෝ වැඩි ගණනක් බැංකුව විසින් කළින් කළට නම් කරනු ඇත. ගිණුම් හිමියාගේ ඉල්ලීම මත හෝ බැංකුවේ පරම අභිමතය මත වත්මන් HSBC Premier ගිණුමක් දරනු ලබන යම් ගිණුම් හිමියකු වෙත බැංකුව විසින් (එසේ කිරීමට බැඳී නොසිටිය ද) යම් ග්‍රේණීයක් පවරා දිය හැකිය. බැංකුව විසින් යම් ගිණුම් හිමියකු වෙත ග්‍රේණීයක් ලබාදෙන අවස්ථාවක දී ගිණුම් හිමියාගේ ඉල්ලීම මත හෝ බැංකුවේ පරම අභිමතය මත බැංකුව විසින් ඕනෑම අවස්ථාවක දී හෝ කළින් කළට එම ග්‍රේණීය වෙනස් කිරීම හෝ ඉවත් කිරීම හෝ කළ හැකිය. ගිණුම් හිමියාගේ ඉල්ලීම මත හෝ බැංකුවේ පරම අභිමතය මත එසේ වෙන් කරන ලද යම් ග්‍රේණීයක් වෙන්කර දීම හෝ ආපසු ලබා ගැනීම හෝ හැම විටම බැංකුවේ අවසාන තීරණයට යටත්ව කළින් වෙන්කර දෙන නීරණයක වලට අනුව සිදු කරනු ලැබිය යුතුය. මෙම නීරණයක සඳහා බැංකුව සමග ගිණුම් හිමියා විසින් තැන්පත් කර ඇති වත්කම්වල වටිනාකම සහ/හෝ බැංකුව විසින් කළින් කළට ගිණුම් හිමියාට ප්‍රදානය කරනු ලබන මූල්‍ය ඇතුළත් වන අතර,

එම නිර්ණායක බැංකුවේ තීරණය අනුව වෙනස් වීමට යටත් වේ. ඉල්ලීමක් කිරීමෙන්, ග්‍රේණී හා සම්බන්ධ වඩාත් යාචන්කාලීන කරන ලද නිර්ණායක සහ වෙනත් තොරතුරු බැංකුවෙන් ලබාගත හැකි.

- ii. HSBC Premier ගිණුමට අදාළව ලබාගත හැකි විශේෂාංග සහ බැංකුව විසින් අය කරනු ලබන ගාස්තු සහ අයකිරීම ග්‍රේණී වලට අදාළව සහ සමාන ග්‍රේණීය තුළ ම පවා මෙන්ම එම ග්‍රේණීය සඳහා වූ පවත්නා නිර්ණායක අනුව සැහීමට පත් විය හැකි පරිදි ගිණුම හිමියා විසින් ගිණුම පවත්වාගෙන යැම මත වෙනස්වීය හැකිය. ඔහුම අවස්ථාවක දී සහ කළින් කළට එක් එක් ග්‍රේණීය තුළ ඇති විශේෂාංග වෙනස් කිරීමට ද බැංකුවට හිමිකමක් ඇත.
- iii. එම ග්‍රේණීය පවත්වාගෙන යැම සඳහා සහ/හෝ එම ග්‍රේණීයට අදාළ විශේෂාංග භුක්ති විදිමට ගිණුම හිමියා විසින් ඉටු කළ යුතු නිර්ණායක සම්බන්ධයක් සහ/හෝ කොන්දේසි සම්බන්ධයක් එක් එක් ග්‍රේණීය සඳහා ඇත. එම විශේෂාංග ගිණුම හිමියා විසින් භාවිතය සහ භුක්ති විදිම පාලනය කරනු ලබන නීතිරිති සහ කොන්දේසි එක් එක් විශේෂාංගය සඳහා ද තිබිය හැකිය. 88(i) සහ 88(ii) වන වගන්ති වලට අගතියක් නොවන පරිදි යම් ග්‍රේණී වෙන් කිරීමක් හෝ වෙනස් කිරීමක් කළ පසුව, එම ග්‍රේණීය පවත්වාගෙන යැම සඳහා බල පවත්නා සියලු නිර්ණායක සහ/හෝ එම ග්‍රේණීයේ ඇති විශේෂාංග භුක්ති විදිම පිළිබඳ නීතිරිති සහ කොන්දේසි සමග සම්පූර්ණයෙන් ම සැහීමට පත්වීය හැකි බවට සහ/හෝ එම නීතිරිති සහ කොන්දේසි අනුගමනය කරනු ලබන බවට සහතික වීම ගිණුම හිමියාගේ පරම වගකීම වේ. එසේ වුවද, ග්‍රේණීයක් සම්බන්ධයෙන් පවත්නා සියලු නිර්ණායක සපුරාලීම හෝ ගිණුම හිමියා විසින් එසේ කිරීමට නොහැකිවීම හෝ, යම් ග්‍රේණීයක් වෙන්කර දීම, වෙනස් කිරීම හෝ ආපසු ලබා ගැනීම අවලංගු කිරීමේ බැංකුවේ අයිකාරී බලය පිළිබඳ අයිතියට කිසිදු අයුරකින් බලපෑමක් හෝ අගතියක් නොවේ.
- iv. යම් ග්‍රේණීයක් වෙන්කර දීම, වෙනස් කිරීම හෝ ආපසු ලබා ගැනීම පිළිබඳ බැංකුව ස්වතිය අහිමතය තුළයාත්මක කර ඇදේ යන්න පිළිබඳව බැංකුව විසින් සාධාරණ බවට සලකනු ලබන යම් ක්‍රමයකින් ගිණුම හිමියා වෙත නීවේදනය කරනු ඇත. බැංකුව විසින් ස්වතිය පරම අහිමතය පරිදි අන්‍යාකාරයකින් තීරණය කරයි නම් මිස සහ ඒ සම්බන්ධයෙන් තවදුරටත් වූ නීවේදනයක් ලබා දීමට බැංකුව බැඳී තැන්නම මිස, ගිණුම හිමියා විසින් භුක්ති විදිනු ලබන සියලු විශේෂාංග ස්වයංක්‍රීයව ප්‍රදානය කිරීම, අවසන් කිරීම හෝ අන්‍යාකාරයකින් සකස් කිරීම සිදු වේ.
- v. එම විශේෂාංග හා සම්බන්ධව ගිණුම හිමියා විසින් බැංකුව වෙත දරනු ලබන සියලු බැඳීම් සහ වගකීම් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කරනු ලබන තෙක් සහ සපුරාලන තෙක්, ගිණුම හිමියකු වෙත වෙන්කර දී ඇති ග්‍රේණී වෙනස් කිරීමකට අනුව, එම ග්‍රේණී වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අවසන් කරන ලද යම් විශේෂාංගයක් භාවිත කිරීම පාලනය කරනු ලබන අදාළ වන්නා වූ මෙම නීතිරිති සහ කොන්දේසි මෙන්ම වෙනත් නීතිරිති හා කොන්දේසි මගින් ගිණුම හිමියා බැඳී සිටියි. මෙම අදාළ නීතිරිති සහ

- කොන්දේසි මෙන්ම ශ්‍රේණීය වෙන්කරදීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගිණුම් හිමියා විසින් භූක්ති විදිනු ලබන යම් අපුත් හෝ අතිරේක විශේෂාංග භාවිතය පාලනය කරනු ලබන වෙනත් යම් නිතිරිති හා කොන්දේසි මගින් ගිණුම් හිමියා විසින් වහාම බැඳී සිටිය යුතුය.
- vi. ශ්‍රේණීයක් පවරාදීම හෝ ආපසු ලබා ගැනීම සම්බන්ධ විශේෂාංග ප්‍රදානය කිරීමේ, අවසන් කිරීමේ හෝ සකස් කිරීමේ හේතුවෙන් ගිණුම් හිමියකු හට දරන්නට වූ යම් පාඩුවක් හෝ යම් අපහසුතාවක් ඇතුළව ඒවාට සීමා තොවන්නා වූ ද, ගිණුම් හිමියකුට ශ්‍රේණීයක් පැවරීම හෝ ගිණුම් හිමියකුගෙන් ශ්‍රේණීයක් ආපසු ලබා දීම හෝ එසේ පවරාදුන් ශ්‍රේණීයක් වෙනස් කිරීම හේතුවෙන් ගිණුම් හිමියකුට දරන්නට සිදු වූ යම් පාඩුවක් හෝ යම් අපහසුතාවක් පිළිබඳව හෝ බැංකුව යටත් වීමට හෝ වගකීමට ලක් කිරීම හෝ තොකළ යුතුය.
- vii. ගිණුම් හිමියාට වෙන්කර දී ඇති ශ්‍රේණීය පෙන්වුම් කරනු ලබන ගිණුම් හිමියකු (අදාළ වේ නම්) වෙත බැංකුව විසින් නිකුත් කරන ලද යම් කාචිපතක් හෝ අනත්තාවක් ගිණුම් හිමියාගේ ශ්‍රේණීය හඳුනා ගැනීම පහසු කිරීම සඳහා පමණක් වේ. ප්‍රකට වරදක් හැර ඕනෑම අවස්ථාවක දී ගිණුම් හිමියා වෙත පවරා ඇති ශ්‍රේණීය පිළිබඳ බැංකුවේ වාර්තා තීරණාත්මක වන්නේය.
- viii. බැංකුව විසින් නිශ්චිතව දක්වා ඇත්තාම් මිස ශ්‍රේණීයක් ඉල්ලා අස්කරගැනීම HSBC Premier ගිණුම භාවිතය හෝ මෙහෙය වීම සඳහා බලනොපාන්නේය.

83.

2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත (PMLA), 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා පනත (FTRA), ඒවායෙහි සියලු සංශෝධන සහ ඒ ආක්‍රිත මාර්ගෝපදේශ සහ විධාන ප්‍රකාරව සහ 1988 අංක 30 දරන ශ්‍රී ලංකා බැංකු පනත ප්‍රකාරව අත්හැර දමන ලද දේපල සම්බන්ධයෙන් වූ මාර්ගෝපදේශ සහ විධාන ඇතුළව ඉහත කි 1988 අංක 30 දරන බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන නියෝග වල විධිවිධාන සමග සහ එකී 1988 අංක 30 දරන බැංකු පනතට එකතව බැංකුව විසින් ක්‍රියා කරන බවට ගනුදෙනුකරු අවබෝධ කරගෙන සිටියි.

84.

ඉහත කි ආකාරයට නියම කරනු ලැබිය හැකි විධිවිධාන වලට සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක මෙහෙයුම් කටයුතු වලට අදාළ සියලු නිති, විධාන සහ මාර්ගෝපදේශ වලට එකතව බැංකුව විසින් සියලු අවස්ථාවල දී ක්‍රියා කරනු ලබන බවට ගිණුම් හිමියා එකත වේ.

85.

මෙම නීතිරිති සහ කොන්දේසිවල ඉංග්‍රීසි සහ දම්ල පරිවර්තන බැංකුවේ (www.hsbc.lk) දරන වෙබ් අඩවියේ බැංකුව සතුව පවතින අතර, ඒහි මූලික පිටපත් බැංකුවේ සියලු කාර්යාල සහ/හෝ ගාඛා කාර්යාවලින් ගනුදෙනුකරුවන් හට ලබාගත හැක. මෙම නීතිරිති සහ කොන්දේසිවල සිංහල සහ දම්ල හාඡා පායි අතර යම් අනනුකූලතාවක් ඇතිව්වහොත් එවිට ඉංග්‍රීසි හාඡා පායිය බලපැවැත්විය යුතු බවට ගනුදෙනුකරුවන් සහතික වී එකගව සිටියි.

හවුල් ගිණුම (JOINT ACCOUNTS)

86.

ගිණුම හිමියා සංයුක්ත වන තති පුද්ගලයන්ගේ කිසියම් අයකු මිය ගිය අවස්ථාවක දී, හවුල් ගිණුමේ බැරට ඇති මුදල් ජ්වත්ව සිටින ගිණුම හිමියාට හෝ ගිණුම හිමියන්ට බෙදා හැරෙනු ඇති අතර, මෙහෙයුම් උපදෙස් වලට අනුව මුදල් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු හවුල් ගිණුම හිමියකු බැංකුව වගකීමට යටත් තොකළ යුතු ය.

ගිණුම හිමියන්ගේ එක් අයකුගේ හෝ කිසිවකුගේ හෝ මරණය පිළිබඳ දැනුම්දීම බැංකුව වෙත ලැබුණු පසුව, බැංකුව විසින් ජ්වත්ව සිටින ගිණුම හිමියා හෝ හිමියන් වෙත හෝ එම ගිණුම හිමියාගේ නියමය පරිදි එකී ඕනෑම ආකාරයක ගිණුමක හෝ ගිණුම වල බැරට පවතින සියලුම මුදල්, සුරකුම්, ඔල්පු, ලේඛන හා වෙනත් ඕනෑම ආකාරයක යම් දේපලක් ගෙවීමෙන් හෝ හාර දීමෙන් පසුව බැංකුව ගිණුම හිමියා/හිමියන් වෙත පවතින බැඳීම වලින් සම්පූර්ණයෙන් නිදහස් වන බවට ගිණුම හිමියා/හිමියන් එකග වේ. වෙනත් අපුරකින් ගිණුම මත පවතින අයිරා හෝ වෙනත් යම් බැඳීමක් සැම හවුල් ගිණුම හිමියකුගේ ම එක් ව හා වෙන් වන් ව පවතින වගකීමක් වනු ඇත.

කිසියම් විශේෂත ගිණුමක් සම්බන්ධයෙන් හවුල් ගිණුම හිමියන්ගේ එක් අයකු හෝ වැඩි දෙනෙකු (නමුත් සියල්ලන්ම තොවේ) මේ යටතේ ගිණුම හිමියන්ගේ යමෙකු වෙත බලය ලබාදීමේ යම් වෙනස් කිරීමක් හෝ අවලංගු කිරීමක් හෝ සිදු කළ අවස්ථාවක දී, බැංකුව විසින් ස්වකීය පරම අභිමතය පරිදි ඉන් අනතුරුව එකී ගිණුම සියලුම හවුල් ගිණුම හිමියන් විසින් හවුලේ මෙහෙය විය යුතු බවට නියම කළ හැකිය.

**ගනුදෙනුකරුගේ තොරතුරු එකතු කිරීම, සැකසුම හා බෙදා-හදා ගැනීම
(COLLECTION, PROCESSING AND SHARING OF CUSTOMER
INFORMATION)**

එකතු කිරීම (Collection)

87.

HSBC හෝ HSBC සම්භයෙහි වෙනත් සාමාජිකයන් හෝ ගනුදෙනුකරුගේ තොරතුරු (ගනුදෙනුකරු, ගනුදෙනුකරුගේ ගනුදෙනු, ගනුදෙනුකරු විසින් HSBC හි සැලසුම් හා සේවාවන් හාවිතය සහ HSBC සම්භය සමග ගනුදෙනුකරුගේ සම්බන්ධය පිළිබඳ අදාළ තොරතුරු ද ඇතුළත්ව) එකතු කිරීම, හාවිත කිරීම හා බෙදා-හදා ගැනීම සිදු කළ හැක. ගනුදෙනුකරුගේ තොරතුරු ගනුදෙනුකරු වෙතින් (හෝ ගනුදෙනුකරු වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයකු වෙතින්) ඉල්ලා සිටිය හැකි අතර, තැනහොත් වෙනත් මූලාගුයකින් (පොදුවේ ලබාගත හැකි තොරතුරු ද ඇතුළත්ව) හෝ HSBC හෝ HSBC සම්භයේ වෙනත් සාමාජිකයකු වෙත ලබාගත හැකිව ඇති වෙනත් තොරතුරු සමග උත්පාදිත හෝ සම්බන්ධිතව HSBC විසින් හෝ HSBC සම්භයේ සාමාජිකයකු විසින් හෝ ඒ වෙනුවෙන් ද එකතු කර ගත හැකිය.

සැකසුම (Processing)

88.

HSBC සහ/හෝ HSBC සම්භයේ සාමාජිකයන් විසින් පහත දැක්වෙන අරමුණු සඳහා ගනුදෙනුකරුගේ තොරතුරු සැකසීම, පැවරීම, හා හෙළිදරව් කිරීම සිදු කරනු ඇත:

- (a) ගනුදෙනුකරු විසින් ඉල්ලා සිටින ලද හෝ අවසර දෙන ලද යම් ගනුදෙනුවක් සඳහා සේවාවන් සැපයීම,
- (b) අනුකූලව ක්‍රියා කිරීමේ බැඳීම ඉටු කිරීම,
- (c) මූල්‍ය අපරාධ අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් සිදු කිරීම,
- (d) ගනුදෙනුකරු වෙතින් අය විය යුතු ඕනෑම මුදලක් එකතු කර ගැනීම,
- (e) මූල්‍ය වර්යා පිරික්සීම හා මූල්‍ය වර්යා තොරතුරු ලබා ගැනීම හෝ සැපයීම,

- (f) HSBC හෝ HSBC සමුහයෙහි සාමාජිකයෙකුගේ අයිතින් බලාත්මක කිරීම හෝ ආරක්ෂා කිරීම,
- (g) HSBC හෝ HSBC සමුහයෙහි අභ්‍යන්තර මෙහෙයුම් අවශ්‍යතා සඳහා (ණය හා අවදානම් කළමනාකරණය, පද්ධති හෝ සැලසුම් සංවර්ධනය හා සැලසුම් කිරීම, රක්ෂණය, විගණනය හා පරිපාලන අරමුණු ද ඇතුළත්ව, ඊට සීමා නොවී),
- (h) ගනුදෙනුකරු සමග HSBC හි සමස්ත සම්බන්ධතාව පවත්වාගෙන යාම (මූල්‍ය සේවා හෝ ඊට අදාළ සැලසුම් ගනුදෙනුකරුට අලෙවිය හෝ ප්‍රවර්ධනය සහ වෙළඳපොල සම්ක්ෂණ ද ඇතුළත්ව) (“අරමුණු”).

බෙදා-හදා ගැනීම (Sharing)

89.

HSBC විසින් (අරමුණ සඳහා අවශ්‍ය වන පරිදි හා සූදුසූ පරිදි) පහත ලැබුම්කරුවන් වෙත ගනුදෙනුකරුගේ තොරතුරු පැවරීම හෝ හෙළිදරව් කිරීම කළ හැකි බවට සේවාවන් හාවත කිරීම මගින් ගනුදෙනුකරුවා එකග වෙයි. (අරමුණ සඳහා පාරිභෝගික තොරතුරු සැකසීම, පැවරීම හා හෙළිදරව් කිරීම ද මුළුන් විසින් සිදු කළ හැකිය):

- (a) HSBC සමුහයේ ඕනෑම සාමාජිකයෙකු;
- (b) HSBC සමුහයේ ඕනෑම උප-කොන්තුත්කරුවකු, නියෝජිතයෙකු, සේවා සපයන්නෙකු, හෝ සම්බන්ධිත ආයතනයක් (මුළුන්ගේ සේවකයින්, අධ්‍යක්ෂවරුන් හා නිලධාරීන් ඇතුළත්ව);
- (c) ගනුදෙනුකරු, ගෙවීම ලැබුම්කරුවන්, අර්ථලාභීන්, ගිණුම් නාමිකයන්, අතරමදී හා නියෝජිත බැංකු, නිෂ්කාගන ආයතන, නිෂ්කාගන හෝ පියවීමේ පද්ධති, වෙළඳපොල ප්‍රතිපාර්ශ්වයන්, රඳවා ගැනීමේ නියෝජිතයින්, ඩුවමාරු හෝ වෙළඳ මූලාශ්‍ර, කොටස් ඩුවමාරු, ගනුදෙනුකරුට සුයකුම්පත් (එම සුයකුම්පත් ගනුදෙනුකරු වෙනුවෙන් HSBC විසින් දරන අවස්ථාවක දී) පිළිබඳ අයිතියක් ඇති සමාගම් වෙනුවෙන් ක්‍රියා කරන යම් කිසිවකු;
- (d) සේවාවන් හි දී හෝ සේවාවන් සම්බන්ධයෙන් අයිතියක් ලබාගන්නා හෝ අවදානමක් අපේක්ෂිත යම් පාර්ශ්වයක්;

(e) ගාය තොරතුරු ලබා ගැනීම හා සපයා දීම සඳහා වෙනත් මූල්‍ය ආයතන, ගායවර යොමු නියෝජිත ආයතන, හෝ ගාය තොරතුරු කාර්යාල, විගණකවරුන්/බදු උපදේශකවරුන්;

(f) ගනුදෙනුකරුට වත්කම් කළමනාකරණ සේවාවන් සපයන යම් තෙවන පාර්ශ්වයක අරමුදල් කළමනාකරුවකු;

(g) HSBC විසින් හඳුන්වයිම හෝ තොරතුරු සපයනු ලබන යම් හඳුන්වයිමේ අතරමැදියකු;

(h) යම් HSBC ව්‍යාපාර පැවරීම්, බැහැර කිරීම්, ඒකාබද්ධවීම් හෝ අත්පත් කරගැනීම් හා සම්බන්ධයෙන්;

සේවාවන් සපයනු ලබන බලපුද්ගයන් හා සමානව යම් මට්ටමක ආරක්ෂාවක් සපයන දත්ත ආරක්ෂණ නීති නොමැති බලපුද්ගයන් හි පිහිටා තිබුණ ද, ඒවා ද ඇතුළත්ව.

ගනුදෙනුකරුගේ බැඳීම (Customer Obligations)

90.

HSBC වෙත හෝ HSBC සම්භයේ යම් සාමාජිකයකු වෙත සපයා ඇති පාරිභෝගික තොරතුරු වල යම් වෙනසක් සිදුව ඇත්තම් කළින් කළට, කවර අවස්ථාවක ද වුවද දින 30ක් තුළ වහාම HSBC වෙත ලිඛිතව දැනුම් දීමට ද, HSBC හෝ HSBC සම්භයේ යම් සාමාජිකයකු වෙතින් ලැබෙන යම් ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමට ද ගනුදෙනුකරු එකග වෙයි.

91.

සැම සම්බන්ධිත තැනැත්තෙකු / ඔවුන් විසින් HSBC හෝ HSBC සම්භයේ යම් සාමාජිකයකු වෙත තොරතුරු (පුද්ගලික දත්ත හෝ බදු තොරතුරු ද ඇතුළත්ව) සපයා ඇති යම් තැනැත්තෙකු වෙත මෙම නීතිරිති වල දක්වා ඇති ආකාරයට ඔවුන්ගේ තොරතුරු සැකසුම, හෙළිදරව් කිරීම හා පැවරීම සම්බන්ධව දන්වා ඇති බව හා එකග වී ඇති බව ගනුදෙනුකරු තහවුරු කරයි.

සිය පෙෂාගලික දත්ත වලට ප්‍රවේශ වීමට සහ ඒවා නිවැරදි කිරීමට එම සම්බන්ධිත තැනැත්තන් / වෙනත් යම් තැනැත්තන්ට අයිතිය ඇති බවට ගනුදෙනුකරු ඔවුන් වෙත උපදෙස් දෙනු ලැබේ.

92.

යම් අවස්ථාවක:

- HSBC විසින් සාධාරණව ඉල්ලා සිටින පාරිභෝගික තොරතුරු සපයා දීමට ගනුදෙනුකරු අපොහොසත් වුවහොත්, හෝ

- අරමුණු සඳහා තොරතුරු සැකසුම, පැවරීම හෝ හෙලිදරව් කිරීම සඳහා HSBC විසින් අවශ්‍ය කෙරෙන යම් කැමැත්ත පළ කිරීමක් ගනුදෙනුකරු විසින් රඳවා ගතහොත් හෝ ඉවත් කරගතහොත්, හෝ
- මූල්‍ය අපරාධයක් සිදු කිරීමේ හැකියාව පිළිබඳව HSBC හෝ HSBC සමුහයේ යම් සාමාජිකයුට සැක පහළ වන අවස්ථාවක දී, හෝ
- ගනුදෙනුකරු වෙතින් HSBC සමුහයේ සාමාජිකයු වෙත මූල්‍ය අපරාධයක් සිදු කිරීමේ අවදානමක් ඇති වන අවස්ථාවක දී,

HSBC විසින්,

- (a) ගනුදෙනුකරු වෙත නව සේවාවන් හෝ සේවාවන් සියල්ල හෝ ඉන් කොටසක් හෝ අඛණ්ඩව සැපයීමට නොහැකි විය හැකි අතර, ගනුදෙනුකරු සමග සිය ව්‍යාපාරික සඛෙධතා කිසිදු දැනුම් දීමකින් තොරව වහාම අවසන් කර දැමීමට අයිතිය රඳවා ගනිය;
- (b) අනුකූලව ක්‍රියා කිරීමේ බැඳීම් සපුරාලීමට HSBC හෝ HSBC සමුහයේ යම් සාමාජිකයුට අවශ්‍ය වන යම් පියවර ගැනීම; සහ/හෝ
- (c) ගනුදෙනුකාර හිණුම (ගිණුම) කිසිදු දැනුම් දීමකින් තොරව වහාම අවහිර කිරීම, පැවරීම හෝ වසා දැමීම

කළ හැකිය.

දත්ත ආරක්ෂාව (Data Protection)

93.

දේශීය බලපෑදේශයේ හෝ විදේශයක දත්ත ආරක්ෂක ව්‍යවස්ථාවකට අනුකූලව ක්‍රියා කරන අවස්ථාවක දී වුවද, සියලුම HSBC සමුහ සාමාජිකයින්, මධ්‍යන්ගේ කාර්ය මණ්ඩල හා තෙවන පාර්ශ්වයන් යටත් වන දැඩි රහස්‍ය හා ආරක්ෂක ආවාරධනම පද්ධතියක් මගින් පාරිභෝගික තොරතුරු ආරක්ෂා කෙරෙනු ඇත.

මූල්‍ය අපරාධ අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් (Financial Crime Risk Management Activity)

94.

මූල්‍ය අපරාධ නිරීක්ෂණය, විමර්ශනය හා වැළැක්වීම ආක්‍රිත හෝ ඒ සම්බන්ධයෙන් ඇති නීති, රෙගුලාසි, සම්බාධක රේඛීමයන්, ජාත්‍යන්තර මගපෙන්වුම, HSBC සම්බන්ධයෙන් අභ්‍යන්තර ප්‍රතිපත්ති හා කාර්යපටිපාටි සහ/හෝ මිනැම බලධාරියකු වෙතින් ලැබෙන ඉල්ලීම් වලට අනුකූලව ක්‍රියා කිරීමට HSBC සහ HSBC සම්බන්ධයෙන් යම් සාමාර්කයන් (සිය පරම හා පූර්ණ අභ්‍යන්තරය යටතේ) සූදුසු යැයි සිතන යම් පියවර ගත යුතු වන අතර, එසේ පියවර ගනු ඇත. (“මූල්‍ය අපරාධ අවදානම් කළමනාකරණ ක්‍රියාකරකම්”).

95.

එම පියවර වලට,

- (a) යම් උපදෙසක්, සන්නිවේදනයක්, මුදල් ඉපදිමේ ඉල්ලීමක්, සේවාවන් සඳහා අයදුම් කිරීමක් හෝ ගනුදෙනුකරු විසින් හෝ ඔහු වෙනුවෙන් යටත ලද හෝ ලබන යම් ගෙවීමක් නිරීක්ෂණය, හසුකරගැනීම හා විමර්ශනය කිරීම,
- (b) අරමුදල්වල හෝ අරමුණු කෙරෙන ලැබුම්කරුවන්ගේ මූලාශ්‍ර විමර්ශනය කිරීම,
- (c) පාරිභාගික තොරතුරු HSBC සම්බන්ධය සතුව ඇති අනෙකුත් ආක්‍රිත තොරතුරු සමග සම්බන්ධ කිරීම, සහ/හෝ
- (d) පූද්ගලයකු හෝ ආයතනයක් සම්බන්ධයෙන් ඔවුන් සම්බාධක රේඛීමයකට යටත් වන්නේ ද යන තත්ත්වය වැඩිදුර විමසීම හෝ ගනුදෙනුකරුගේ අනත්තාව හා තත්ත්වය තහවුරු කරගැනීම,

ඇතුළත් විය හැකි නමුත්, ඊට සීමා නොවේ.

96.

ව්‍යාතිරේකව, HSBC විසින් මූල්‍ය අපරාධ අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් හාර ගැනීම මගින් යම් ගෙවීමක් සිදු කිරීම හෝ නිෂ්කාශනය, පාරිභාගික උපදෙස් සැකසුම හෝ සේවාවන් සඳහා අයදුම් කිරීම හෝ සේවාවන් සියල්ල හෝ එයින් කොටසක් සැපයීම ප්‍රමාද වීම, අවකිර කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුවිය හැක. නීතියෙන් අවසර ඇති ප්‍රමාණයට, මූල්‍ය අපරාධ අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් හෝ අර්ථ වශයෙන් කිසියම් ආකාරයකින් ගනුදෙනුකරුව හෝ තෙවන පාර්ශ්වයකට පැන තැනින, විදින්නට හෝ දරන්නට සිදු වන යම් අලාභයක්/අලාභ සඳහා HSBC හෝ HSBC සම්බන්ධයෙන් යම් සාමාර්කයකු ගනුදෙනුකරු වෙත හෝ යම් තෙවන පාර්ශ්වයක් වෙත වගකීමට ලක් තොවනු ඇත.

බදු අනුකූලතාව (Tax Compliance)

97.

අදාළ බැඳීම් පැන නගින සහ HSBC විසින් හෝ HSBC සමුහයේ සාමාජිකයින් විසින් සපයන ගිණුම (ගිණුම) හෝ සේවාවන් විවෘත කිරීමට අදාළව සියලුම බලපුද්ගයන් තුළ දී ගනුදෙනුකරුගේ බදු බැඳීම් (බදු ගෙවීම හෝ අදාළ සියලු බදු ගෙවීම සම්බන්ධයෙන් ඇති ලේඛන හෝ වෙනත් දී සම්පූර්ණ කිරීම සහ භාර දීම ද ඇතුළත් ව) වටහාගැනීම හා රට අනුකූලව ක්‍රියා කිරීම සඳහා ගනුදෙනුකරු සම්පූර්ණයෙන් වගකිව යුතු වන බව HSBC විසින් පිළිගැනීය. සෑම සම්බන්ධිත තැනැත්තේකුම (සහ සිය පොදුගලික තත්ත්වයෙන් නොව) සම්බන්ධිත තැනැත්තේකුගේ තත්ත්වයෙන් ක්‍රියා කරමින් තමන් සම්බන්ධයෙන් එම පිළිගැනීම ම සිදු කරයි. සම්බන්ධිත තැනැත්තාගේ හෝ ගනුදෙනුකරුගේ වාසභාෂ්‍ය, නේවාසික ස්ථානය, පුරවැසි භාවය හෝ සංස්ථාපිත කිරීම නොසලකා, සමහර රටවල දේශීමාවෙන් බාහිර බලපැමි සහිත බදු ව්‍යවස්ථාවන් පැවතිය හැක. HSBC හෝ HSBC සමුහයේ කිසිදු සාමාජිකයු විසින් බදු උපදේශනය සපයනු නොලැබේ. සේවාධීන නීතිමය හා බදු උපදේශ සපයා ගන්නා ලෙස ගනුදෙනුකරුට උපදේශ දෙමු. ගිණුම (ගිණුම) විවෘත කිරීම හා භාවිත කිරීම සහ HSBC විසින් හෝ HSBC සමුහයේ සාමාජිකයින් විසින් සපයනු ඇති සේවාවන් සම්බන්ධයෙන් විශේෂයෙන් අදාළ වන බැඳීම් ද ඇතුළත්ව කිසිදු බලපුද්ගයක පැන නගිනු ඇති ගනුදෙනුකරුගේ බදු බැඳීම් සම්බන්ධයෙන් HSBC හෝ HSBC සමුහයේ කිසිදු සාමාජිකයු වෙත වගකීමක් නොමැත.

වෙනත් විධිවිධාන (OTHER PROVISIONS)

98.

මෙම නීතිරිතිවල සහ වෙනත් යම් සේවාවක, සැලසුමක, ව්‍යාපාරික සම්බන්ධතාවක, ගිණුමක, හෝ ගනුදෙනුකරු හා HSBC අතර ඇති ගිවිසුමක ඇති කිසිවක් අතර කිසියම් ගැටීමක් හෝ අනෙකුතාවක් ඇති වන අවස්ථාවක දී, මෙම නීතිරිති බලාත්මකව පවතිනු ඇත. පාරිභාෂික නොරතුරු සම්බන්ධයෙන් ගනුදෙනුකරු වෙතින් ලැබේ ඇති දැනටමත් පවතින යම කැමැත්ත පළ කිරීමක්, බලය දීමක්, HSBC විසින් ඉල්ලා සිටි අයිතින් අත හැරීමක් හා අවසර දීමක් අදාළ දේ නීතිය මගින් අවසර ලැබෙන ප්‍රමාණයට පූර්ණ බලය සහ බල පැවැත්වීම සහිතව අඛණ්ඩව අදාළ වනු ඇත.

99.

කිසියම් ආකාරයකින් යම් බලපුද්ගයක නීතිය යටතේ මෙම නීතිරිති වල ඇති ප්‍රතිඵාදන සියල්ලම හෝ ඉන් කොටසක් හෝ නීතිවිරෝධී, අවලංගු හෝ බලාත්මක කළ තොහැකි ව්‍යවහාර් එමගින් වෙනත් යම් බලපුද්ගයක එම ප්‍රතිඵාදන වල හෝ එම බලපුද්ගයේ මෙම නීතිරිති වලින් ඉතිරියෙහි නීත්‍යානුකූල භාවයට, වලංගුතාවට හෝ බලාත්මක කළ හැකි බවට බලපැමක් හෝ භාතියක් හෝ සිදු තොවනු ඇතේ.

අවසන් කිරීමෙන් පසුව පැවැත්ම (Survival upon Termination)

100.

මෙම නීතිරිති ඒවා අවසන් කිරීමෙන් පසුව ද, HSBC හෝ HSBC සමුහයෙහි සාමාජිකයෙකු විසින් ගනුදෙනුකරු වෙත යම් සේවාවන් සැපයීම අවසන් කිරීමකින් හෝ යම් පාරිභෝගික ගිණුමක් වසා දැමීමෙන් හෝ පසුව ද අඛණ්ඩව අදාළ වනු ඇතේ.

පැකේෂය අවසන් කිරීම (Termination of the Package)

101.

තත්කාර්ය සඳහා වූ ලිඛිත නිවේදනයක් මගින් බැංකුව හෝ ගිණුම හිමියා යන දෙදෙනාගෙන් එක් පාර්ශ්වයක් විසින් පැකේෂය භාවිත කිරීම සහ බැංකුව සමග ඇති සම්බන්ධතාව අවසන් කරනු ලැබිය හැකිය. ඉහත කි යම් අවස්ථාවකදී, ගිණුම හිමියා විසින් ප්‍රමාදයකින් තොරව හෝ තවදුරටත් ඉල්ලා සිටීමට පෙරාතුව,

(a) ගිණුම හිමියා වෙත නිකුත්කර ඇති සියලු කාචිපත් සහ වෙක්පොත් ආපසු භාරදිය යුතුය;

(b) එම අවසන් කිරීම තොසලකා, ගිණුම හිමියා විසින් තවමත් සම්පූර්ණ වගකීමට බැඳී සිටින්නාවූ (ගෙවීම සඳහා එම අවස්ථාවේදී බැංකුවට ඉදිරිපත් කර තොමැති යම් අයිතම සඳහා වූ ගෙවීම ද ඇතුළුව) ඒ යටතේ වූ ආශ්‍රිත ගාස්තු ද සමග අයිරා පහසුකම්, තෙක්ඩි කාචිපත (කාචිපත්) සහ වෙනත් ගාස්තු පහසුකම් ඇතුළුව ඒවාට සීමා තොවන්නා වූ බැංකුව වෙත ගෙවීමට හිගව ඇති සම්පූර්ණ මුදල ගෙවා නිම කළ යුතුය. ඉහත කි විධිවිධාන වල ව්‍යාප්තියට සීමා තොවෙමින්, ගිණුම හිමියා මිය යන අවස්ථාවක දී හෝ වස්තු හංගත්වයට පත් වන අවස්ථාවක දී (තවදුරටත් ඉල්ලා සිටීමකින් තොරව) එකී සියලු මුදල් වහාම අය විය යුතු සහ ගෙවිය යුතු වේ.

102.

බැංකුව හෝ ගිණුම හිමියා විසින් පැකේෂය භාවිත කිරීම අවසන් කරනු ලැබ, මෙම පැකේෂය යටතේ පිරිනමන ලද ප්‍රතිලාභ තොමැතිව සාමාන්‍ය ගිණුම හිමියෙකු ලෙස ගිණුම පවත්වාගෙන

යනු ලබන අවස්ථාවක දී, බැංකුව සමග පවත්වාගෙන යනු ලබන එකි ගිණුම සඳහා අදාළ සාමාන්‍ය නීතිරිති සහ කොන්දේසිවලින් බැඳී සිටීමට ගිණුම හිමියා එකත වෙයි.

- i. මෙම අයදුම්පතේ දක්වා ඇති තොරතුරු, ශ්‍රී ලංකාවේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ රුය තොරතුරු කාර්යාලය වෙතින් ද ඇතුළත්ව තමුත් රෝ සීමා නොවේ, ඔබට සුදුසු යැයි හැගෙන ඕනෑම ප්‍රහවයකින් සනාථ කිරීමට / වලංග කිරීමට සහ සාක්ෂි රඳවා තබාගැනීමට සහ තහවුරු කිරීමට මා / ගිණුම හිමියන් විසින් ඔබට බලය පවරමි/පවරමු.
- ii. සියලුම අවස්ථාවන් හි දී ගිණුම සම්බන්ධයෙන් ඉතාම මැත කාලීන හා යාවත්කාලීන තොරතුරු බැංකුව සතු වනු පිණිස සහ සහය ලේඛන වලංග කිරීම පිණිස, ගිණුම විවෘත කිරීමේ අයදුම්පතෙහි දැනටමත් සපයා ඇති තොරතුරු වෙනස් වේ ඇත්තම් බැංකුව වෙත ඒ බව වහාම දැනුම්දීමට ගිණුම හිමියන් හාර ගනියි.
- iii. බැංකුව විසින් ඉල්ලා සිටින පරිදි සහ අවස්ථාවන් හි දී පුද්ගලික/ රකියාව පිළිබඳ / ජ්‍යෙෂ්ඨ පිළිබඳ යම් අවශ්‍ය තොරතුරුක් සමග අදාළ තහවුරු කිරීමේ ලේඛන ද බැංකුව වෙත සැපයීමට ගිණුම හිමියන් පොරොන්දු වන අතර, අවශ්‍ය තොරතුරු සැපයීමට අපොහාසත්වීම, බැංකුව විසින් බැංකුකරණ සබඳතාව අවසන් කිරීමට හේතු විය හැකි බවට ගිණුම හිමියන් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන සිටියි.

ගාස්තු (CHARGES)

103.

පැකේපුරය සම්බන්ධව සපයන ලද සේවා සඳහා සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධ සියලු පරිපාලනමය, හැසිරුම්, සේවා, මූල්‍ය හෝ වෙනත් ගාස්තු ගිණුම හිමියා විසින් බැංකුව වෙත ගෙවනු ලැබිය යුතු අතර, තත්කාර්ය සඳහා කළින් කළට බැංකුව විසින් නියම කරනු ලැබිය හැකි අනුප්‍රමාණ අනුව එකි ගාස්තු අය කරනු ලැබිය යුතු අතර, එකි ගාස්තු ගිණුම හිමියාගෙන් හර කරනු ලැබිය හැකිය. සියලු පොලී අනුපාතික, පරිපාලනමය, සේවා, මූල්‍ය සහ වෙනත් ගාස්තු ගනුදෙනුකරු වෙත පූර්ව-දැනුම දීමකින් යුතුව වෙනස් වීමට යටත් වේ. සියලු පරිපාලනමය, හැසිරුම්, සේවා, මූල්‍ය හෝ වෙනත් ගාස්තු බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පිහිටි සිය ගාබාවන් හි සහ/හෝ බැංකුවේ නිල වෙබ් අඩවිය වන www.hsbc.lk හි පුදර්ගනය කරනු ඇත.

පාලනය වන නීතිය (GOVERNING LAW)

104.

මෙම නීතිරිති සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීති වලට අනුකූලව සහ ඒ අනුව පාලනය වන බවට සලකනු ලැබිය යුතුය. අදාළ කරුණු සම්බන්ධයෙන් වෙනත් යම් අධිකරණයක සමගාමී අධිකරණ බලය පැවතිය හැකි ව්‍යවද, එය නොසලකා, සියලු ආරවුල් ශ්‍රී ලංකාවේ අධිකරණවල පරම අධිකරණ බලයට යටත් වන්නේය.

TNCPPJUNE/2024 (S)